







**Ministry of Environment and Energy**

Male', Republic of Maldives.

Ref No.: (IUL)438-PDU/438/2012/16

Date: 20th September 2012

**REQUEST FOR EXPRESSION OF INTEREST**

**Training of Operators for Operation & Maintenance of Water Supply and Sewerage Systems in Maldives**

The Government of the Republic of Maldives has received grant from the United Nations Children's Fund (UNICEF) and the Global Environment Facility managed "Building Capacity and Mainstreaming Sustainable Land Management" project and intends to apply the proceedings for the services of consulting firms/Institutes to conduct **Training of Operators for Operation & Maintenance of Water Supply and Sewerage Systems in Maldives**.

The main objective of the assignment is to develop and improve the operation and maintenance (O&M) water supply and sewerage services provided by utility centers.

The Scope of Work under this contract is to provide training on the operation and maintenance (O&M) involving but not limited to (i) a brief overview on all types of water supply systems, sewerage systems (ii) concepts of systems in place in Maldives, their design overview and its working with specific to conventional gravity sewerage system (iii) and on the water supply and sewerage management systems established in the islands across Maldives.

The Ministry of Environment and Energy now invites interested eligible consulting firms/Institutes to submit their Expressions of Interest (EoI). Interested firms must provide information including that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions and general qualifications and experience of key staff, and so forth).

A Consultant will be selected in accordance with the procedures set out in the National Procurement Regulations issued by the Ministry of Finance and Treasury.

A more detailed Terms of Reference (TOR) for the consulting services will be available on the Ministry's website [www.environment.gov.mv](http://www.environment.gov.mv). Interested consultants may obtain further information on request by writing to the address below.

The expressions of interests are expected to be submitted to the address below by (regular mail, emails or fax), no later than **1300 hours** local time on **October 1st, 2012**.

Water and Sanitation Department  
Ministry of Environment and Energy  
Ameenee Magu, Maafannu  
Male', Republic of Maldives  
Tel: +960 3004300 Fax: +960 3004301  
E-mail: [sanitation@environment.gov.mv](mailto:sanitation@environment.gov.mv)  
Web site: <http://www.environment.gov.mv>

**Ministry of Finance and Treasury**  
Male', Republic of Maldives

Ref.No: (IUL) 13-K/13/2012/109

Project Number: TEB/2011/82

**INVITATION FOR BIDS**

**Subject: Design and Build Basis for Sewerage Collection Network, Sewage Pumping Stations and Wastewater Treatment Plant (1564 m<sup>3</sup>/d) and Allied Works in Gdh. Thinadhoo Island, Maldives (Re-Tender)**

1. The Government of Maldives has received a loan from the Agence Française de Développement (AFD) towards the cost of Infrastructure development on designated Islands and it intends to apply part of the proceeds of this loan to payments under the contracts stated below in the table.
2. The Government of Maldives, represented by Tender Evaluation Board (TEB), Ministry of Finance and Treasury (MOFT) on behalf of the Ministry of Housing and Environment (MHE), now invites sealed Bids from eligible Bidders for the works given below.

<b>Contract Package No.</b>	<b>Description of Works</b>	<b>Qualification and experience Criteria</b>		
<b>TEB/2011/82</b>	Design and Build Basis For Sewerage Collection Network, Sewage Pumping Stations and Wastewater Treatment Plant (1564 m <sup>3</sup> /d) and Allied Works in GDh. Thinadhoo Island, Maldives.	Min.Av.annual Construction Turnover for 3 yr. (MRF/US\$)	Specific Experience in last 10yrs.	Min.cash flow requirement (MRF/US\$)
		MRF 19.125 Million (US\$ 1.5 Million )	Similar Type of single contract MRF 19.125 Million (US\$ 1.5 Million)	MRF. 5.10 Million (US\$ 0.40 Million )

3. Interested eligible Bidders may obtain further information from Tender Evaluation Section (TES) of Ministry of Finance and Treasury (MOFT) and inspect the Bidding Document in the office of the TES-MOFT at the address given below from 08:30 to 15:30 hours on all working days.

Mr.Ismail Shafeeq  
Permanent Secretary  
Tender Evaluation Section  
Ministry of finance and Treasury  
Ameenee Magu, Male'-20-03, Republic of Maldives  
Tel: +(960) 3349105, +(960)3349106  
Fax: (960)3320706  
E-mail: [tender@finance.gov.mv](mailto:tender@finance.gov.mv)

4. The Bidding document, in the English language maybe purchased by interested Bidders on the submission of a written application to the Permanent Secretary and upon payment of a non-refundable fee of Mrf 2,500.00 (Maldivian Rufiyaa Two Thousand Five Hundred) in cash or by demand Draft in favor of TES, MOFT, Maldives during normal office hours on all working days from **2nd September 2012 to 24th September 2012**. The bidders who desire bid document through courier are required to pay US\$10.00 or its equivalent in MRF extra in Maldives and US\$ 40.00 extra for outside Maldives as courier charges. The employer and or his representative will not be responsible for postal delay if any for any reasons thereof.





**Ministry of Environment and Energy**  
Male', Republic of Maldives.

Ref No.: (IUL) 438-PDU/1/2012/14

Date: 6th September 2012

**REGIONAL DEVELOPMENT PROJECT PHASE-II – ADB LOAN 2170 MLD (SF)**

**REQUEST FOR PROPOSAL**

**COMMUNITY TRAINING**

Ministry of Environment and Energy (MEE) with assistance from Asian Development Bank (ADB) intends procuring the services of an institute to conduct a Community Training programme for a selective group of candidates. The bid submissions requested by Ministry Environment & Energy's Advertisement No. (IUL) 438-PDU/1/2012/6 dated 03rd July 2012 has been cancelled, thus MEE would like to seek interested parties to conduct this training program.

The main objective of the training is to develop and enhance corporate skills and management for a selective group of candidates.

The MEE now invites interested eligible Parties to submit Technical and Financial Proposals in accordance with the Request for Proposals available from MEE.

Interested Parties may review the Request for Proposal from <http://www.mhe.gov.mv> and further information from the address below.

A Party will be selected in accordance with the selection criteria detailed out in the Request for Proposal documents.

Proposals must be delivered to the following address and the person below by 1300 hours (local time) before 23rd September 2012 by regular mail.

Regional Development Project – Phase –II, ADB Loan 2170 MLD (SF)

Ministry of Environment and Energy  
Ameenee Magu, Maafannu  
Male', Republic of Maldives  
Tel: +960 3004300 Fax: +960 3004301  
E-mail: [sanitation@mhe.gov.mv](mailto:sanitation@mhe.gov.mv)  
Web site: [www.mhe.gov.mv](http://www.mhe.gov.mv)

**ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)**

(IUL) 438-PDU/1/2012/14 ސަރުކާރުގެ ގެޒެޓް

2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

**ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)**

**ދަނޑުވަޒަންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)**

އެއްސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

(IUL) 438-PDU/1/2012/6 ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

03 ވަނަ ދުވަހުގައި 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

(IUL) 438-PDU/1/2012/6 ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)

ރާއްޖޭގެ ސަރުކާރުގެ ގެޒެޓް އޮފީސް ގެ ދަށުން ބޭނުންކުރާ ވަނަ ފަހަރު 2- 2012 06 06 ވަނަ ދުވަހުގައި 2170 (އަސ.އ.ފ.އ.)





Ministry of Tourism, Arts and Culture  
Male', Republic of Maldives

Ref: (IUL)88-PHR/88/2012/33

Date: 13th September 2012

**ANNOUNCEMENT FOR LOCAL CONSULTANCY**

**Increasing Climate Change Resilience of Maldives through Adaptation in the Tourism Sector (Tourism Adaptation Project-TAP)**

The Ministry of Tourism, Arts and Culture is seeking a suitable candidate for the post stated below for the above mentioned project to be undertaken in collaboration with the United Nations Development Program (UNDP) with support from the Global Environment Facility (GEF).

The Consultancy is TAP's contribution and support to the formulation of the 4th Tourism Master Plan. The consultant would be working on contract basis for a period of one (01) month.

1. Environmental Specialist / Planner

Priority will be given to candidates with experience in related fields and also in strategic planning and tourism. Interested Candidates may obtain the Terms of Reference (TOR) together with the Project Brief from the Ministry's website or contact address below.

Ministry of Tourism, Arts and Culture  
Increasing Climate Change Resilience of Maldives through Adaptation in the Tourism Sector (Tourism Adaptation Project)

Velaanaage, 5th Floor  
Ameer Ahmed Magu,  
Male', Maldives

Tel: (+960) 332 3224

Fax: (+960) 332 2512

Email: [planning@tourism.gov.mv](mailto:planning@tourism.gov.mv)

Website: [www.tourism.gov.mv](http://www.tourism.gov.mv)

Expressions of interest must be delivered in writing with curriculum vitae and proposal to the above address by 1500 hours on 25th September 2012 by post or e-mail.

މިއަދުގެ ވަނަ ބައިގައި ބަޔާންކުރެވިފައިވާ ގޮތުގައި ބަޔާންކުރެވޭ ގޮތުގައި  
މިއަދުގެ ވަނަ ބައިގައި ބަޔާންކުރެވިފައިވާ ގޮތުގައި

MRDC/ITB/2012/28 : ސަފުޅާ ނަންބަރު

އިދާރާތަކުން

މިއަދުގެ ވަނަ ބައިގައި ބަޔާންކުރެވިފައިވާ ގޮތުގައި ބަޔާންކުރެވޭ ގޮތުގައި  
މިއަދުގެ ވަނަ ބައިގައި ބަޔާންކުރެވިފައިވާ ގޮތުގައި 25 ސެޕްޓެމްބަރު 2012 ގަ (އަންގާރަ) ވަނަ ދުވަހުގައި 10:00 ގަ ހިސާ ގައި ބަޔާންކުރެވޭ ގޮތުގައި 30 ސެޕްޓެމްބަރު 2012 ގަ (އަންގާރަ) ވަނަ ދުވަހުގައި 11:00 ގަ ހިސާ ގައި ބަޔާންކުރެވޭ ގޮތުގައި.

29 ސެޕްޓެމްބަރު 1433  
16 ސެޕްޓެމްބަރު 2012





**Ministry of Environment and Energy**

Male', Republic of Maldives.

Ref No.: (IUL)438-PDU/438/2012/20

Date: 20th September 2012

**REQUEST FOR EXPRESSION OF INTEREST**

**Technical Assistance to Prepare and Develop a Water Safety Plan**

The Government of the Republic of Maldives has received grant from the World Health Organization (WHO) and intends to apply the proceedings for the services of Individual Consultant to provide **Technical Assistance to Prepare and Develop a Water Safety Plan**.

The main objective of the assignment is to develop a Water Safety Plan (WSP) and provide relevant knowledge and skills to facilitate application of WSP models nationwide which would contribute to the improvement of island water quality management in Maldives.

The Ministry of Environment and Energy now invites interested eligible consultant to submit their Expressions of Interest (EoI). Interested consultants must provide information including that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions and general qualifications, and so forth).

A Consultant will be selected in accordance with the procedures set out in the National Procurement Regulations issued by the Ministry of Finance and Treasury.

A more detailed Terms of Reference (TOR) for the consulting services will be available on the Ministry's website [www.environment.gov.mv](http://www.environment.gov.mv). Interested consultants may obtain further information on request by writing to the address below.

The expressions of interests are expected to be submitted to the address below by (regular mail, emails or fax), no later than **1300 hours** local time on **October 4th , 2012**.

Water and Sanitation Department  
Ministry of Environment and Energy  
Ameenee Magu, Maafannu  
Male', Republic of Maldives  
Tel: +960 3004300 Fax: +960 3004301  
E-mail: [sanitation@environment.gov.mv](mailto:sanitation@environment.gov.mv)  
Web site: <http://www.environment.gov.mv>

**Ministry of Environment and Energy**

Male', Republic of Maldives.

Ref No.: (IUL)438-PDU/438/2012/19

Date: 20th September 2012

**REQUEST FOR EXPRESSION OF INTEREST**

**Preparation of Awareness Materials on Rainwater Harvesting and Water Conservation**

The Government of the Republic of Maldives has received grant from the World Health Organization (WHO) and intends to apply the proceedings for the services of Individual Consultant to **Preparation of Awareness Materials on Rainwater Harvesting and Water Conservation.**

The main objective of the assignment is to assist the Ministry of Environment and Energy to support in support preparing and developing awareness materials in the context of rainwater harvesting and water conservation.

The Ministry of Environment and Energy now invites interested eligible consultants to submit their Expressions of Interest (EoI). Interested consultants must provide information including that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions and general qualifications, and so forth).

A Consultant will be selected in accordance with the procedures set out in the National Procurement Regulations issued by the Ministry of Finance and Treasury.

A more detailed Terms of Reference (TOR) for the consulting services will be available on the Ministry's website [www.environment.gov.mv](http://www.environment.gov.mv). Interested consultants may obtain further information on request by writing to the address below.

The expressions of interests are expected to be submitted to the address below by (regular mail, emails or fax), no later than **1300 hours** local time on **October 3rd, 2012.**

Water and Sanitation Department  
Ministry of Environment and Energy  
Ameenee Magu, Maafannu  
Male', Republic of Maldives  
Tel: +960 3004300 Fax: +960 3004301  
E-mail: [sanitation@environment.gov.mv](mailto:sanitation@environment.gov.mv)  
Web site: <http://www.environment.gov.mv>





**Ministry of Environment and Energy**

Male', Republic of Maldives.

Ref No.: (IUL)438-PDU/438/2012/17

Date: 20th September 2012

**REQUEST FOR EXPRESSION OF INTEREST**

**Technical Assistance to support in developing Water/Water Supply and Sewerage Regulations,  
Guidelines and Policy – (A)**

Government of the Republic of Maldives has received grant from the United Nations Children's Fund (UNICEF) and World Health Organization (WHO) and intends to apply the proceedings for the services of consulting firm/institute to provide **Technical Assistance to support in developing Water/Water Supply and Sewerage Regulations, Guidelines and Policy.**

The main objective of the assignment is to assist the Ministry of Environment and Energy to support in developing the Water/Water Supply and Sewerage Regulations, Guidelines and Policy ( in Dhivehi and English Translation ) appropriate to Maldives context.

The Ministry of Environment and Energy now invites interested eligible consulting firms/Institutes to submit their Expressions of Interest (EoI). Interested firms must provide information including that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions and general qualifications and experience of key staff, and so forth).

A Consultant will be selected in accordance with the procedures set out in the National Procurement Regulations issued by the Ministry of Finance and Treasury.

A more detailed Terms of Reference (TOR) for the consulting services will be available on the Ministry's website [www.environment.gov.mv](http://www.environment.gov.mv). Interested consultants may obtain further information on request by writing to the address below.

The expressions of interests are expected to be submitted to the address below by (regular mail, emails or fax), no later than **1300 hours** local time on **October 2nd, 2012.**

Water and Sanitation Department  
Ministry of Environment and Energy  
Ameenee Magu, Maafannu  
Male', Republic of Maldives  
Tel: +960 3004300 Fax: +960 3004301  
E-mail: [sanitation@environment.gov.mv](mailto:sanitation@environment.gov.mv)  
Web site: <http://www.environment.gov.mv>

**Ministry of Environment and Energy**

Male', Republic of Maldives.

Ref No.: (IUL)438-PDU/438/2012/18

Date: 20th September 2012

**REQUEST FOR EXPRESSION OF INTEREST**

**Technical Assistance to support in developing Water/Water Supply and Sewerage Regulations,  
Guidelines – (B)**

The Government of the Republic of Maldives has received grant from the United Nations Children's Fund (UNICEF) and World Health Organization (WHO) and intends to apply the proceedings for the services of consulting firm/institute to provide **Technical Assistance to support in developing Water/Water Supply and Sewerage Regulations, Guidelines.**

The main objective of the assignment is to assist the Ministry of Environment and Energy to support in developing the Water/Water Supply and Sewerage Regulations, Guidelines ( in Dhivehi and English Translation ) appropriate to Maldives context.

The Ministry of Environment and Energy now invites interested eligible consulting firms/Institutes to submit their Expressions of Interest (EoI). Interested firms must provide information including that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions and general qualifications and experience of key staff, and so forth).

A Consultant will be selected in accordance with the procedures set out in the National Procurement Regulations issued by the Ministry of Finance and Treasury.

A more detailed Terms of Reference (TOR) for the consulting services will be available on the Ministry's website [www.environment.gov.mv](http://www.environment.gov.mv). Interested consultants may obtain further information on request by writing to the address below.

The expressions of interests are expected to be submitted to the address below by (regular mail, emails or fax), no later than **1300 hours** local time on **October 2nd, 2012.**

Water and Sanitation Department  
Ministry of Environment and Energy  
Ameenee Magu, Maafannu  
Male', Republic of Maldives  
Tel: +960 3004300 Fax: +960 3004301  
E-mail: [sanitation@environment.gov.mv](mailto:sanitation@environment.gov.mv)  
Web site: <http://www.environment.gov.mv>

Ստորագրված: (IUL)438-PDU/438/2012/18

Տրամադրված: 2012 թվականի հունիսի 20

**ԱՄՆԱԿՈՒԹՅԱՆ ԿՐԻՏԵՐԱԿԱՆ ԿՐՈՒԿԱՆ ԿՐՈՒԿՈՒՄ**

Մենք, Կենտրոնի և Կազմակերպչական Ստրատեգիայի հեղինակները, համաձայնում ենք հետևյալին:

Ստրատեգիան ներկայացնում է մեր և մեր կազմակերպչական Ստրատեգիայի հեղինակների (և մեր հարկատուների) կողմից համաձայնեցված և հաստատված իրազեկման ծրագրի մասին: Ստրատեգիան ներկայացնում է մեր և մեր կազմակերպչական Ստրատեգիայի հեղինակների (և մեր հարկատուների) կողմից համաձայնեցված և հաստատված իրազեկման ծրագրի մասին:

Ստրատեգիան ներկայացնում է մեր և մեր կազմակերպչական Ստրատեգիայի հեղինակների (և մեր հարկատուների) կողմից համաձայնեցված և հաստատված իրազեկման ծրագրի մասին:

Ստրատեգիան ներկայացնում է մեր և մեր կազմակերպչական Ստրատեգիայի հեղինակների (և մեր հարկատուների) կողմից համաձայնեցված և հաստատված իրազեկման ծրագրի մասին:

Ստրատեգիան ներկայացնում է մեր և մեր կազմակերպչական Ստրատեգիայի հեղինակների (և մեր հարկատուների) կողմից համաձայնեցված և հաստատված իրազեկման ծրագրի մասին:

Ստրատեգիան ներկայացնում է մեր և մեր կազմակերպչական Ստրատեգիայի հեղինակների (և մեր հարկատուների) կողմից համաձայնեցված և հաստատված իրազեկման ծրագրի մասին:

Ստրատեգիան ներկայացնում է մեր և մեր կազմակերպչական Ստրատեգիայի հեղինակների (և մեր հարկատուների) կողմից համաձայնեցված և հաստատված իրազեկման ծրագրի մասին:







רשות המבחין רוצה להעביר את המבחן למבחן רשמי  
 תורנית, תורנית רשמי.

מספר: 240-CA/240/2012/34

החלטות

רשות המבחין רוצה להעביר את המבחן למבחן רשמי

המבחן רשמי יעשה ביום 27 במרץ 2012 ויש להגיע אל המבחן ביום 26 במרץ 2012 בשעה 11:00 בבוקר. המבחן יעשה במסגרת המבחן הרשמי.

ביום 24 במרץ 2012 בשעה 11:00 בבוקר יעשה המבחן הרשמי. המבחן יעשה במסגרת המבחן הרשמי. המבחן יעשה במסגרת המבחן הרשמי.

המבחן הרשמי יעשה ביום 27 במרץ 2012 בשעה 11:00 בבוקר. המבחן יעשה במסגרת המבחן הרשמי. המבחן יעשה במסגרת המבחן הרשמי.

29 סעיף 1433

16 סעיף 2012

המבחן רוצה להעביר את המבחן למבחן רשמי  
 תורנית, תורנית רשמי.

מספר: (IUL)13-J1/13/2012/119

החלטות

רשות המבחין רוצה להעביר את המבחן למבחן רשמי

המבחן רשמי יעשה ביום 28 במרץ 2012 בשעה 14:00 בבוקר. המבחן יעשה במסגרת המבחן הרשמי. המבחן יעשה במסגרת המבחן הרשמי.

ביום 25 במרץ 2012 בשעה 11:00 בבוקר יעשה המבחן הרשמי. המבחן יעשה במסגרת המבחן הרשמי. המבחן יעשה במסגרת המבחן הרשמי.

02 תורנית רשמי 1433

08 סעיף 2012

በጊዜ ውስጥ ለማድረግ ይቻላል

ጊዜው በጥቅም አይደለም

የጥያቄው ቁጥር: APD-MPL/141/2012

የጥያቄው

የጥያቄው ስም: የጥያቄው ስም

በጥያቄው ውስጥ የሚገለጹትን ጥያቄዎች በሚከተለው መንገድ ይገልጹ

1. ጥያቄውን ለማድረግ የሚያስፈልጉትን ጥያቄዎች ይገልጹ
2. ጥያቄውን ለማድረግ የሚያስፈልጉትን ጥያቄዎች ይገልጹ
3. ጥያቄውን ለማድረግ የሚያስፈልጉትን ጥያቄዎች ይገልጹ
4. ጥያቄውን ለማድረግ የሚያስፈልጉትን ጥያቄዎች ይገልጹ
5. ጥያቄውን ለማድረግ የሚያስፈልጉትን ጥያቄዎች ይገልጹ
6. ጥያቄውን ለማድረግ የሚያስፈልጉትን ጥያቄዎች ይገልጹ

የጥያቄው ስም: የጥያቄው ስም

- የጥያቄው ስም: የጥያቄው ስም
- የጥያቄው ስም: የጥያቄው ስም
- የጥያቄው ስም: የጥያቄው ስም

የጥያቄው

የጥያቄው ዋጋ: 500/- - 1000/- ብር

የጥያቄው ዋጋ: የጥያቄው ዋጋ

የጥያቄው

1. የጥያቄው ስም: የጥያቄው ስም
2. የጥያቄው ስም: የጥያቄው ስም
3. የጥያቄው ስም: የጥያቄው ስም

የጥያቄው ስም: የጥያቄው ስም

የጥያቄው ስም: የጥያቄው ስም

04 የጥያቄው ቁጥር 1433

20 ነድህርት ወር 2012

מראייהוּתוֹת וְחֵן חֵן אֶתְּכֶם  
דָּוָה, תְּפִלָּתוֹת.

ספרות: 57-B/IU/2012/47

אֲבִיחַן

אֲבִיחַן מִלְּפָנֶיךָ

מראייהוּתוֹת וְחֵן חֵן אֶתְּכֶם  
אֲבִיחַן מִלְּפָנֶיךָ אֶתְּכֶם  
מִלְּפָנֶיךָ אֶתְּכֶם אֶתְּכֶם  
מִלְּפָנֶיךָ אֶתְּכֶם.

דָּוָה, תְּפִלָּתוֹת וְחֵן חֵן אֶתְּכֶם  
תְּפִלָּתוֹת וְחֵן חֵן אֶתְּכֶם  
27 שְׁעֵת וְחֵן חֵן אֶתְּכֶם  
14:00 אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
3 אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
14:00 אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם.

29 שְׁעֵת וְחֵן חֵן אֶתְּכֶם 1433

16 שְׁעֵת וְחֵן חֵן אֶתְּכֶם 2012

אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
דָּוָה, תְּפִלָּתוֹת.

ספרות: (IUL)222-AH/INDIV/2012/30

אֲבִיחַן

אֲבִיחַן מִלְּפָנֶיךָ

אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם.

דָּוָה, תְּפִלָּתוֹת וְחֵן חֵן אֶתְּכֶם  
תְּפִלָּתוֹת וְחֵן חֵן אֶתְּכֶם  
24 שְׁעֵת וְחֵן חֵן אֶתְּכֶם  
14:00 אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
27 שְׁעֵת וְחֵן חֵן אֶתְּכֶם  
11:00 אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם.

02 תְּפִלָּתוֹת וְחֵן חֵן אֶתְּכֶם 1433

18 שְׁעֵת וְחֵן חֵן אֶתְּכֶם 2012

אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם

ספרות: D-12-C/2012/8

אֲבִיחַן

אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
27 שְׁעֵת וְחֵן חֵן אֶתְּכֶם  
10:30 אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
10 אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
10:30 אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם.

אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם  
אֶתְּכֶם וְחֵן חֵן אֶתְּכֶם

18 שְׁעֵת וְחֵן חֵן אֶתְּכֶם 2012





ދިވެހި ވަނަ ލިޔުން ބަލައި ބަލައި  
ދެއްވާ ބަލައި ބަލައި

ADM-MPL/2012/143 ނަންބަރު

ގުޅުވުން

ހުށަހަޅާ ފަރާތް ބަލައި ބަލައި

ދެއްވާ ފަރާތް ބަލައި ބަލައި ބަލައި ބަލައި  
ފަރާތް ބަލައި ބަލައި ބަލައި ބަލައި ބަލައި ބަލައި

Required features

- Minimum 6 Gigabit Ethernet interfaces
- Active Directory Integration
- Encrypted VPN connectivity to branch offices
- IPS
- Web filtering
- Antivirus
- Anti-spam
- Anti-spyware
- Bandwidth Management
- Access Scheduling
- Application Control & Visibility
- Failover
- One year subscription

25 ސަޅި ޕްރޮޖެކްޓް ބަލައި ބަލައި 2012 ވަނަ އަހަރުގެ ފެބްރުއަރީ 11:00 ގައި ބަލައި ބަލައި

03 ވަނަ ޕްރޮޖެކްޓް ބަލައި ބަލައި 2012 ވަނަ އަހަރުގެ ފެބްރުއަރީ 04 ގައި ބަލައި ބަލައި

45% ފަރާތް ބަލައި ބަލައި ބަލައި ބަލައި

45% ފަރާތް ބަލައި ބަލައި ބަލައި ބަލައި

45% ފަރާތް ބަލައި ބަލައި ބަލައި ބަލައި

30% ފަރާތް ބަލައި ބަލައި ބަލައި ބަލައި

30% ފަރާތް ބަލައި ބަލައި ބަލައި ބަލައި

10% ފަރާތް ބަލައި ބަލައި ބަލައި ބަލައި

15% ފަރާތް ބަލައި ބަލައި ބަލައި ބަލައި

3009211 / 3009257 ނަންބަރު ބަލައި ބަލައި

info@maldivespost.com ބަލައި ބަލައި

shareef@maldivespost.com ބަލައި ބަލައި

1433 04 ފަރާތް ބަލައި ބަލައި

2012 20 ސަޅި ޕްރޮޖެކްޓް ބަލައި ބަލައި

ދިވެހި ވަނަ ލިޔުން ބަލައި ބަލައި  
ދެއްވާ ބަލައި ބަލައި

(IUL)23-AP/1/2012/236 ނަންބަރު

ގުޅުވުން

27 ވަނަ ޕްރޮޖެކްޓް ބަލައި ބަލައި 2012 ވަނަ އަހަރުގެ ފެބްރުއަރީ 27 ގައި ބަލައި ބަލައި

10:00 ގައި ބަލައި ބަލައި 2012 ވަނަ އަހަރުގެ ފެބްރުއަރީ 04 ގައި ބަލައި ބަލައި

10:00 ގައި ބަލައި ބަލައި 2012 ވަނަ އަހަރުގެ ފެބްރުއަރީ 04 ގައި ބަލައި ބަލައި

1433 02 ފަރާތް ބަލައި ބަލައި

2012 18 ސަޅި ޕްރޮޖެކްޓް ބަލައި ބަލައި





މަސައްދަތު: 10 ވަނަ ބަންދު

މަސައްދަތު 15 ވަނަ ބަންދު / 10 x

މަސައްދަތު: 15 ވަނަ ބަންދު

މަސައްދަތު 15 ވަނަ ބަންދު ބޭނުންކުރާ ފަރާތްތަކުގެ ސަބަބުން 2012 ވަނަ ބަންދު 11:30 ގައި 10 x

މަސައްދަތު 15 ވަނަ ބަންދު ބޭނުންކުރާ ފަރާތްތަކުގެ ސަބަބުން 2012 ވަނަ ބަންދު 11:30 ގައި 10 x

މަސައްދަތު: 15 ވަނަ ބަންދު

މަސައްދަތު: 15 ވަނަ ބަންދު

H-2012/146

މަސައްދަތު: 15 ވަނަ ބަންދު 2012 ވަނަ ބަންދު 11:30 ގައި 10 x

މަސައްދަތު: 15 ވަނަ ބަންދު 2012 ވަނަ ބަންދު 11:30 ގައި 10 x

މަސައްދަތު: 15 ވަނަ ބަންދު 2012 ވަނަ ބަންދު 11:30 ގައި 10 x

މަސައްދަތު: 15 ވަނަ ބަންދު 2012 ވަނަ ބަންދު 11:30 ގައި 10 x

މަސައްދަތު: 15 ވަނަ ބަންދު

މަސައްދަތު: 15 ވަނަ ބަންދު 2012 ވަނަ ބަންދު 11:30 ގައި 10 x

04 ވަނަ ބަންދު 1433

20 ވަނަ ބަންދު 2012

މަސައްދަތު: 15 ވަނަ ބަންދު

މަސައްދަތު: 15 ވަނަ ބަންދު

H-2012/143

މަސައްދަތު: 15 ވަނަ ބަންދު

މަސައްދަތު: 15 ވަނަ ބަންދު 2012 ވަނަ ބަންދު 11:00 ގައި 10 x

މަސައްދަތު: 15 ވަނަ ބަންދު

މަސައްދަތު: 15 ވަނަ ބަންދު 2012 ވަނަ ބަންދު 11:00 ގައި 10 x

މަސައްދަތު: 15 ވަނަ ބަންދު 2012 ވަނަ ބަންދު 11:00 ގައި 10 x

މަސައްދަތު: 15 ވަނަ ބަންދު 2012 ވަނަ ބަންދު 11:00 ގައި 10 x

މަސައްދަތު: 15 ވަނަ ބަންދު

މަސައްދަތު: 15 ވަނަ ބަންދު 2012 ވަނަ ބަންދު 11:00 ގައި 10 x

މަސައްދަތު: 15 ވަނަ ބަންދު

މަސައްދަތު: 15 ވަނަ ބަންދު 2012 ވަނަ ބަންދު 11:00 ގައި 10 x





<p> <math>\xi \omega \sigma \rho</math>  <math>\sigma \tau \rho</math>  <math>\sigma \tau \rho</math>  <math>\rho \sigma \tau</math> </p>	<p> <math>\omega \sigma \tau \rho</math>  <math>\sigma \tau \rho</math>  * <math>\omega \sigma \tau \rho</math> (<math>\rho \sigma \tau</math>) (74d 1f 6)  <math>\rho \sigma</math>  * <math>\omega \sigma \tau \rho</math> (007AC 3)  * <math>\omega \sigma \tau \rho</math> (<math>\rho \sigma \tau</math>) (74d 1f 6)  (<math>\rho \sigma \tau \omega</math>) </p>	<p> <math>\omega \sigma \tau \rho</math> </p>	<p> 15000 </p>	<p> 4 </p>
---	--	---	----------------	------------

$\xi \omega \sigma \rho$   $\rho \sigma \tau$   $\sigma \tau \rho$   $\rho \sigma \tau$

<p> <math>\rho \sigma \tau \omega</math>  <math>\rho \sigma \tau \omega</math>  <math>\rho \sigma \tau \omega</math>  <math>\rho \sigma \tau \omega</math>  <math>\rho \sigma \tau \omega</math>  <math>\rho \sigma \tau \omega</math>  <math>\rho \sigma \tau \omega</math>  <math>\rho \sigma \tau \omega</math> </p>	<p> <math>\rho \sigma \tau \omega</math> </p>
---	---

$\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$

$\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$

$\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$

$\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$

$\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$

$\rho \sigma \tau \omega$

$\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$

$\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$   
 $\rho \sigma \tau \omega$





دېرېنېچېر اېڅو رېډيوس برېکېنې، ډېرېرېنېچېر سېڅېڅې،  
ډېرېرېنېچېر سېڅېڅې.

سېرېنېچېر: (IUL)141-A/1/2012/162

دېرېنېچېر

دېرېنېچېر سېڅېڅې

دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې  
دېرېنېچېر سېڅېڅې (IUL)141/klh/2012/83 (2012-04-18) دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې  
دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې.

دېرېنېچېر	دېرېنېچېر	دېرېنېچېر	دېرېنېچېر	دېرېنېچېر
14:00	دېرېنېچېر	26 دېرېنېچېر 2012	دېرېنېچېر سېڅېڅې	دېرېنېچېر سېڅېڅې
14:00	دېرېنېچېر	02 دېرېنېچېر 2012	دېرېنېچېر سېڅېڅې ( دېرېنېچېر ، 3 دېرېنېچېر )	دېرېنېچېر سېڅېڅې

دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې  
دېرېنېچېر سېڅېڅې.

02 دېرېنېچېر 1433  
18 دېرېنېچېر 2012

دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې  
دېرېنېچېر سېڅېڅې، دېرېنېچېر سېڅېڅې.

سېرېنېچېر: KDC-I/2012 /03

دېرېنېچېر

دېرېنېچېر سېڅېڅې

دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې  
دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې  
دېرېنېچېر سېڅېڅې.

دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې  
دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې  
دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې.

دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې  
دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې دېرېنېچېر سېڅېڅې  
دېرېنېچېر سېڅېڅې.

2 دېرېنېچېر 1433  
18 دېرېنېچېر 2012



ر.ا. پوزیشن بہ اور پوزیشن  
ایم جے میں نے ایک سے دوسرے پوزیشن میں  
پوزیشن، پوزیشن.

UNHSC - SM-A6/2012/07 سہ ماہی:

پوزیشن

پوزیشن میں

پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں

پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں

پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں

20 سہ ماہی 2012

ر.ا. پوزیشن بہ اور پوزیشن  
ایم جے میں نے ایک سے دوسرے پوزیشن میں  
پوزیشن، پوزیشن.

UNHSC - SM-A6/2012/08 سہ ماہی:

پوزیشن

پوزیشن میں

پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں

پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں

پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں

20 سہ ماہی 2012

پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں

(IUL)141-A/1/2012/166 سہ ماہی:

پوزیشن

پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں

پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں

پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں  
پوزیشن میں اور پوزیشن میں

02 پوزیشن 1433

18 سہ ماہی 2012

ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ።

መደብ: (IUL)23-AP/1/2012/238

ግብይት

ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ።

ግድግዳ ገንዘብ ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ግድግዳ ገንዘብ ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ግድግዳ ገንዘብ ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ።

02 የግብይት ቁጥር 1433  
18 ክፍያ ዓመት 2012

ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ።

መደብ: (IUL)23-AP/1/2012/237

ግብይት

ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ።

ግድግዳ ገንዘብ ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ግድግዳ ገንዘብ ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ግድግዳ ገንዘብ ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ።

ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ።

02 የግብይት ቁጥር 1433  
18 ክፍያ ዓመት 2012

ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ።

መደብ: (IUL)120/1/2012/68

ግብይት

ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ።

ግድግዳ ገንዘብ ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ግድግዳ ገንዘብ ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ግድግዳ ገንዘብ ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ።

ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ። ገጠሞታቸውን ለማስታወሻ ምክርቤት ለማቅረብ ይጠቀሱ።

2 የግብይት ቁጥር 1433  
18 ክፍያ ዓመት 2012

ධර්මසංඝයාගේ අත්පිටියේ මහා සංඝයා  
වෙතින් පැවරුණුය.

සංඛේදනංකර: (IUL)22-PU/1/2012/130

විද්‍යා

සංඛේදනංකර 2013 වසරේ මාර්තු 13 වන දින සිට  
ආගමය සංකල්පය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය සහ  
විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත.

(1) මාර්තු 15 වන දින සඳුදා සවස්වේලට 2013 වසරේ  
විද්‍යාත්මක සංකල්පය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම  
සහ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත. වරද,  
උදාහරණයක් ලෙස පවත්වා ගැනීමේ නීති සහ සමාජ  
නීතිය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට  
අවස්ථාවක් ඇත.

(2) සංඛේදනංකර 200.00 කට අධික වශයෙන් අයවැය  
(විද්‍යාත්මක) විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක්  
ඇත. මාර්තු 23 වන දින 13:30 වැනි වේලාවේ සිට  
මාර්තු 26 වන දින 09:00 වැනි වේලාවේ දක්වා විද්‍යාත්මකව  
අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත (මාර්තු 08 වන දින සිට විද්‍යාත්මකව  
අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත).

(3) මාර්තු 26 වන දින සඳුදා සවස්වේලට 2012  
(වරද) මාර්තු 14:00 වන දින දී විද්‍යාත්මකව අධ්‍යයනය  
කිරීමට අවස්ථාවක් ඇත (මාර්තු 09 වන දින සිට විද්‍යාත්මකව  
අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත).  
04 වන දින.

(4) මාර්තු 14 වන දින සඳුදා සවස්වේලට 2012  
(වරද) මාර්තු 14:00 වන දින දී විද්‍යාත්මකව අධ්‍යයනය  
කිරීමට අවස්ථාවක් ඇත (මාර්තු 09 වන දින සිට විද්‍යාත්මකව  
අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත).  
04 වන දින.

විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත.  
විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත.  
විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත.  
විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත.  
3341436 සංඛේදනංකර විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට  
අවස්ථාවක් ඇත.

02 නිවැසි අංකය 1433

18 වන සංඛේදනංකර 2012

විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත.  
විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත.

සංඛේදනංකර: HDC (161)-A/IU/2011/55

විද්‍යා

විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත.

විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත. 4  
වන සංඛේදනංකරයේ මාර්තු 2 වන දින විද්‍යාත්මකව අධ්‍යයනය  
කිරීමට අවස්ථාවක් ඇත.

වරද, උදාහරණයක් ලෙස පවත්වා ගැනීමේ නීති සහ සමාජ  
නීතිය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත. වරද,  
උදාහරණයක් ලෙස පවත්වා ගැනීමේ නීති සහ සමාජ  
නීතිය පිළිබඳව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත.  
26 වන සංඛේදනංකරයේ 2012 මාර්තු 13:30 වන දින සිට  
විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත (මාර්තු 03 වන දින සිට  
විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත).  
7 වන සංඛේදනංකරයේ 2012 මාර්තු 13:30 වන දින සිට විද්‍යාත්මකව  
අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත (මාර්තු 07 වන දින සිට විද්‍යාත්මකව  
අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත).  
විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත. විද්‍යාත්මකව  
අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත.

විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත. විද්‍යාත්මකව  
අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත. විද්‍යාත්මකව අධ්‍යයනය  
කිරීමට අවස්ථාවක් ඇත.  
<http://www.hdc.com.mv/media/announcements.php> විද්‍යාත්මකව  
අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත.

විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත. විද්‍යාත්මකව  
අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ඇත. විද්‍යාත්මකව අධ්‍යයනය  
කිරීමට අවස්ථාවක් ඇත.  
3355142 වන සංඛේදනංකරයේ විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමට  
අවස්ථාවක් ඇත.

04 නිවැසි අංකය 1433

20 වන සංඛේදනංකර 2012

**Ministry of Environment and Energy**

Republic of Maldives

**Wetland Conservation and Coral Reef Monitoring for Adaptation to Climate Change**

Grant No.: TF011853

Reference No.: (IUL)138/PRIV/2012/37

Date: September 20, 2012

**Recruitment of Wetlands Conservation Facilitation Officer to  
Addu City**

The Government of the Republic of Maldives has been allocated grant funds from the multi-donor Climate Change Trust Fund, administered by the World Bank and intends to apply part of the proceeds of this Grant to payments under the contracts for the services of a Wetland Conservation Facilitation Officers in Hithadhoo/Addu City, under the Wetland Conservation and Coral Reef Monitoring for adaptation to climate change (WCCM) Project.

This is a key functionary at the atoll/island level with the responsibility to provide technical, administrative and operational support to City/Atoll/Island Councils, and other stake holder agencies including WCCM Project staff, consultants, local communities and other civil society stakeholders to deliver various activities of the project as detailed in the WCCM Project document, the ESDD document and other such guidance as may be given by MEE and EPA, based on these documents.

The Conservation Officer must meet the following minimum qualification requirements:

- a) Diploma from a reputable institution in a related field of the assignment;
- b) Three years working experience including One year in natural resources management or biodiversity conservation or a related field;
- c) proficiency in local and English language is strongly desirable;
- d) evidence of commitment to the primary objective of this assignment;
- e) ability to operate using own initiative;

The Ministry of Environment and Energy, now invites interested eligible individuals to submit their Expressions of Interest (EoI). Interested Candidates must provide (a) a CV including information that demonstrates that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions, availability of appropriate skills, etc.)

A candidate will be selected based on qualifications and experience in accordance with acceptable procedures.

Successful candidates will be paid an all inclusive monthly fee in the range of MRF 10,000 to 12,000 based on qualification and experience.

Candidates for these positions will be initially hired for a period of twelve months and extended for a further period based on a successful performance appraisal at the end of the first year. The successful candidate must be available to commence the position in October 2012.

The expressions of interests must be delivered to the address below by 1100hours local time on **October 04, 2012**. Mode of delivery may be regular mail, e-mail or facsimile of the choice of the Candidate.

Project Manager  
WCCM Project  
Ministry of Environment and Energy  
Ameenee Magu, Maafannu  
Male', 20392, Republic of Maldives  
Tel: +960 3004300 Fax: +960 3004301  
email: [cctf@mhe.gov.mv](mailto:cctf@mhe.gov.mv)



2012/04/04 12,000/- 12 (6) 11:00 2012 04 11:00 2012 3004300+960 cctf@mhe.gov.mv

20 2012

2012/IUL/FENAKA/12

62/IUL/FENAKA/12

2012/04/04 12,000/- 12 (6) 11:00 2012 04 11:00 2012 3004300+960 cctf@mhe.gov.mv

2012/04/04 12,000/- 12 (6) 11:00 2012 04 11:00 2012 3004300+960 cctf@mhe.gov.mv

2012/04/04 12,000/- 12 (6) 11:00 2012 04 11:00 2012 3004300+960 cctf@mhe.gov.mv

2012/04/04 12,000/- 12 (6) 11:00 2012 04 11:00 2012 3004300+960 cctf@mhe.gov.mv

1433 02

18 2012



سټیمپ نومبر: (IUL) 95-PM/1/2012/47

د ملي امنیت

د ملي امنیت د څانګو او ادارو د نوي جوړښت د کمیټې د لاس لاندې د

د ملي امنیت د څانګو او ادارو د نوي جوړښت د کمیټې د لاس لاندې د  
د ملي امنیت د څانګو او ادارو د نوي جوړښت د کمیټې د لاس لاندې د  
24 نوښتیزو ځایونو کې د 14:00 بجو کې د ملي امنیت د څانګو او ادارو د نوي جوړښت د کمیټې د لاس لاندې د

1. د ملي امنیت د څانګو او ادارو د نوي جوړښت د کمیټې د لاس لاندې د

PRINTER / MACHINE	TONER / CARTRIDGE
HP LaserJet 1022n	HP 12A
HP LaserJet P1505n	HP 36A
HP LaserJet P1102	HP 85A
HP Office Jet 5610	HP 22
HP Deskjet 895 Cxi	HP 23
HP PSC 1315 All-in-One Printer	HP 27
HP Office Jet 5610	
KONICA MINOLTA megicolor 1690MF	Black
KONICA MINOLTA megicolor 1690MF	Color ( Magenta )
KONICA MINOLTA megicolor 1690MF	Color (Cyan)
KONICA MINOLTA megicolor 1690MF	Color (Yellow )
HP PSC 1315 All-in-One Printer	HP 28
HP Deskjet 895 Cxi	HP 45
HP Desk Jet 1280	
HP PSC 1315 All-in-One Printer	HP 57
HP Desk Jet 1280	HP 78
Brother MFC - 7340	TN- 2150
Brother HL - 2140	
Brother MFC- 7840 N	
Brother HL - 2250 DN	TN - 2125
Brother MFC- 7860 DW	
TOSHIBA e-Studio 282 (Photocopy Machine)	T-2340D
RICOH FT 4105 (Photocopy Machine)	RICOH TONER TYPE 1305
Brother MFC - 6490 CW	LC67BK (Black)
Brother MFC- 5490cn	
Brother MFC - 6490 CW	LC67M (Magenta)
Brother MFC- 5490cn	
Brother MFC - 6490 CW	LC67C (Cyan)
Brother MFC 5490cn	









terminal box c/w copper bus-bar to be connected to the alternator.

Control and safety cable terminal link for remote control cable box to be mounted On the base frame of the engine. The Generator Set should be Accordance with ISO 3040, AS 2789, DIN 6271 and BS 55141. More details refer Attached Specification.

<b>ITEMS THAT ARE TO BE SUPPLIED WITH GENERATOR SETS AS FOLLOW:</b>	Unit	1.00
-Spring type anti-vibration mounting	No	06
-Primary residential exhaust silencer.	No	01
-Secondary residential exhaust silencer.	No	01
-Paralleling droop kit.	Set	01
-Alternator anti condensation heater.	No	01
-Power cable terminator box c/w copper bus-bar to be connected to the Alternator.	No	01
-Control and safety shutdown cable terminal link for remote control cable box to Be mounted on the base frame of the engine.	No	01
-Engine gauges for water temp, Lub oil, Temp, Lub oil press, Tachometer	Set	01
-Hour run meter and battery charging meters.	Set	01
-Engine shutdown safety system.	Set	01
-Automatic Voltage Regulator (AVR)	No	01
-Electric Fuel Control (EFC)	No	01
-12 or 24Volt maintenance free 200A lead acid battery, c/w battery cable-2M With 2 nos. Battery Clip and 2 nos. Suitable Cable lug	Set	01
-Free standing 750 liters. Capacity day fuel tank. c/w sight glass and Raco type	No.	01
-Fuel/ Water separators, c/w Stand, Tank level lower and high fuel tank level hand transfer pump,	Set	01
-Fuel hose- high pressure, ¾ inch day tank to engine c/w fittings suitable for Fuel/water separator.	M	12
-Fuel hose-high pressure, ½ inch engine to Fuel Tank c/w fittings	M	15
-Heavy duty Air cleaner.	Set	01
Set of engine/ Alternator manual, engine workshop manuals, Parts catalogues, Service -manuals and engine Set system Drawings / Panel board Drawings to be supplied for the Genset.	Set	01
<b><u>GENERATOR INCOMING CABLES and other Electrical Items</u></b>		
Single core 120 Sq.mm. PVC/XLPE/ PVC unarmored power Cable, IEC 502, 600/1000V.	M	135.00
19 C X 2.5 sq.mm PVC/PVC Control Cable.	M	25.00
7 C X 2.5 sq.mm PVC/PVC Control Cable.	M	25.00
4 C X 2.5 sq.mm PVC/PVC Control Cable (Screen cable)	M	25.00
Earth Cable, 50Sq.mm. Single Core Yellow/Green	M	25.00
Cable lug 120 sq.mm	Nos	20.00
Cable Lug 50 sq.mm	Nos	10.00
Cable Sleeve,120sq.mm. Brown, Yellow, Blue, Blk. Each (4 nos.)	Nos	20.00
Cable Sleeve,50sq.mm. Brown, Yellow, Blue, Blk. Each (4 nos.)	Nos	10.00
Earth Rod, with clamp and adaptor	Nos	6.00
2.5 sq.mm. Insulated Fork Type Cable lugs	Nos	75.00
2.5 sq.mm. Insulated push on type cable lugs.	Pcs	75.00
Cable Tie 12 (Inch)	Pcs	75.00
Cable Tie 8 (Inch)	Pcs	75.00
Cable Tie 6 (Inch)	Pcs	75.00
Marking Sleeve for Cable 2.5 sq.mm	Pcs	4.00
Rolls PVC Insulation Tape (05 rolls each, red, yellow/blue/black)	Pcs	5.00

Rolls Scotch 23 insulation tape.	Roll	2.00
PVC flexible pipe, 40mm.for Single Core 120 Sq.mm.	M	30.00
PVC Adaptor, 40mm.for Single Core 120 Sq.mm.	M	20.00
PVC Cable Gland for 120 sq.mm. Cable.	Nos	10.00
PVC Cable Gland for 50 sq.mm. Cable.	Nos	10.00
0-3 (3 pcs Each number) for control cable	Nos	8.00
4-9 (3 pcs. Each number) for control cable	Pcs	3.00
A-Z (3 pcs. each number) for control cable	Pcs	3.00
<b>EXHAUST SYSTEM</b>		
Exhaust Pipe, SGP 4 inch (101.6 mm.) Dia x 206m (10feet) long.	Nos	2.00
Flanges, 4 x7 inch Dia x15 mm. thick (with ½ inch 6 hole	Nos	15.00
Exhaust flexible connection, 203 mm (4x7 inch) dia, 12” long, c/w flange.	Nos	1.00
90° SPG Elbows 101.6 mm(4 inch) Dia	Nos	2.00
Reducer, 101.6 mm.(4 inch) to Turbocharger outlet elbow c/w flange.	Nos	1.00
1/8” X 60” heat proof gasket materials for exhaust flanges.	Nos	1.00
Anchor bolt,100 mm long X 16 mm Dia. for anti-vibration mountings.	Nos	18.00
Bolts & Nuts, 3 x 1/2 inch c/w felt / spring washer	Nos	35.00
Exhaust Primary Silencer, industrial type c/w Flange, suitable for 6mm. (4 inch) dia exhaust SGP pipe.	Nos	1.00
Exhaust Secondary Silencer, Residential type c/w Flange, suitable for 6mm. (4 inch) d Exhaust SGP pipe.	Nos	1.00
Anchor bolt, ½ x 3 inch long full thread c/w nut and washer	Nos	18.00
Exhaust Silencer and pipe Insulation materials, for (2 Silencers)	Lot	1.00
Sheet Aluminum, 1mm. for Silencer and pipe for (2 Silencers)	Nos	03.00
U Bolt, x ½” c/w nuts and washers for 4” dia exhaust pipe fixing	Nos	08.00
Red led paint	Litter	4.00
Red Oxide paint	Litter	4.00
Heat Resistant paint	Litter	4.00

**Additional Spare's**

Oil Filter,	Nos.	04.00
Fuel Filter	Nos.	04.00
Water Filter	Nos.	04.00
Air Filter Element	Nos.	02.00
Raco Filter Element	Nos.	04.00
Belt, Fan	Nos.	01.00

دسترس‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي:

• نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي.

• نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي.

• نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي.

• نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي.

• نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي.

• نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي.

• نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي.

• نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي و برابري نوسان‌سازي.





في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط.

مرفقاً: (IUL)167-E/1/2012/71

الاجتماع

في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط (IUL)167-E/1/2012/56  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط.  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط

الوقت	التاريخ	الموضوع	المدة
11:00	2012	24	2012
11:00	2012	01	2012

1433 28  
 15

في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط

1433 25  
 12

في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط ( )  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط

الاجتماع

في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط  
 في اجتماعات المجلس التنفيذي للبحر الأبيض المتوسط

- 6
- 1
- 500
- 2
- 30
- 120



لایحه سوابق و شرح خدمات و قیمت‌ها  
 در خصوص خدمات مشاوره و طراحی و اجرا  
 در خصوص پروژه‌های مختلف

MHSC-IU/CSD/2012/ سرپرست

موضوع

استعلام قیمت و مشخصات

در خصوص خرید تجهیزات سخت‌افزاری و خدمات نصب و راه‌اندازی و پشتیبانی و آموزش و خدمات مشاوره و طراحی و اجرا در خصوص پروژه‌های مختلف

#	description	qty
1	Service tag (9G3R3G1, Service tag 463R3G1), (specs: Dell hot plugable, 3.5inch, 300GB, SAS, 15KRPM, Model edge 2950	08 drives
2	Service Tag(5JTL25s), (specs:Dell hot plugable, 3.5-inch, 600 GB, 6gbps SAS, 15KRPM, Model: Power vault 3000i	8 drives
3	Power vault (TM) MD3000i Disc storage controller Module	2

استعلام قیمت و مشخصات

1. در خصوص خرید تجهیزات سخت‌افزاری و خدمات نصب و راه‌اندازی و پشتیبانی و آموزش و خدمات مشاوره و طراحی و اجرا در خصوص پروژه‌های مختلف (نظیر خدمات مشاوره و طراحی و اجرا در خصوص پروژه‌های مختلف)

2. استعلام قیمت و مشخصات تجهیزات سخت‌افزاری و خدمات نصب و راه‌اندازی و پشتیبانی و آموزش و خدمات مشاوره و طراحی و اجرا در خصوص پروژه‌های مختلف

3. در خصوص خرید تجهیزات سخت‌افزاری و خدمات نصب و راه‌اندازی و پشتیبانی و آموزش و خدمات مشاوره و طراحی و اجرا در خصوص پروژه‌های مختلف

4. و خدمات مشاوره و طراحی و اجرا در خصوص پروژه‌های مختلف

5. در خصوص خرید تجهیزات سخت‌افزاری و خدمات نصب و راه‌اندازی و پشتیبانی و آموزش و خدمات مشاوره و طراحی و اجرا در خصوص پروژه‌های مختلف

6. در خصوص خرید تجهیزات سخت‌افزاری و خدمات نصب و راه‌اندازی و پشتیبانی و آموزش و خدمات مشاوره و طراحی و اجرا در خصوص پروژه‌های مختلف

7. در خصوص خرید تجهیزات سخت‌افزاری و خدمات نصب و راه‌اندازی و پشتیبانی و آموزش و خدمات مشاوره و طراحی و اجرا در خصوص پروژه‌های مختلف

8. استعلام قیمت و مشخصات تجهیزات سخت‌افزاری و خدمات نصب و راه‌اندازی و پشتیبانی و آموزش و خدمات مشاوره و طراحی و اجرا در خصوص پروژه‌های مختلف





ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި	ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި	
55%	ފަސޭހަ	1
10%	މަތީ ގޮތުން ބަޔާންކޮށްފައިވާ ގޮތުގައި	2
10%	މަތީ ގޮތުން	3
25%	މަތީ ގޮތުން	4

މި ބަޔާނުގެ ދަށުން 2012 ވަނަ އަހަރުގެ 04 ސެޕްޓެމްބަރު ގަޑީގައި 10:00 ގަޑީގައި ހުޅުވާލެވޭނެ ގޮތުގައި

މި ބަޔާނުގެ ދަށުން ހުޅުވާލެވޭނެ ގޮތުގައި

04 ވަނަ އަހަރުގެ 1433

20 ސެޕްޓެމްބަރު 2012

STATE TRADING ORGANIZATION PLC  
Male' Republic of Maldives

Ref No: 60-ADM/2012/248  
Date: 20th September 2012

**TENDER NOTICE ISSUED BY STATE TRADING ORGANIZATION PLC TO FIND A PARTY TO SUPPLY 3 CRANES**

Tenderers are hereby invited by State Trading Organization Plc. of the Republic of Maldives, to supply 3 CRANE as per our specification.

**General Description**

Title: Supply and Delivery of 3 Crane  
Organization of execution: State Trading Organization Plc. of the Republic of Maldives  
The Product to be tendered: 3 Hydraulic Cranes as per our specifications and details provided.

**Tendering Process**

Registration & Bid Document: A complete set of bidding documents in English can be collected after receipt of payment advice (to below mail address) of the non-refundable fee of US\$ 100.00 latest by **30th September 2012 at 1000hrs**. The method of payment shall be by cash, cashier's check or direct deposit to our US Dollar account A/c no. **7701-100471-001**, SWIFT code: **MALBMVMV** at the Main Branch of Bank of Maldives PLC.

Pre-Bid meetings: 1st Pre bid Meeting to be held on the **13th of October 2012**.

Tender opening schedule: Tender opening schedule shall only be passed as part of the bid documents, and only to the parties who successfully registered under the tender.

**STATE TRADING ORGANIZATION PLC.**

Address: Boduthakurufaanu Magu, Maafannu, Male' 20345, Republic of Maldives  
Telephone: +960 33 44 333 / +960 33 44 391  
Facsimile: +960 33 44 336  
Contact person: Mr. Hussain Ali  
E-mail Address: contracting@stomaldives.net

For further information, please contact STO Plc. on the above address.

Note: All timings mentioned are Maldivian timings (GMT+05:00)





دعوتنامه پنجمین نشست کارشناسان  
 دوازدهمین اجلاس جهانی حقوق بشر، اجلاس بین المللی حقوق بشر  
 دوحه، قطر

شماره ثبت: (IUL)222-AH/INDIV/2012/32

تاریخچه

استدلال‌های حقوق بشری

دعوتنامه پنجمین نشست کارشناسان و اجلاس بین المللی حقوق بشر در دوحه، قطر.

موضوع	تاریخ و مکان برگزاری نشست
30 نشست تخصصی	تاریخچه، دستاوردها، چالش‌ها و راهکارها
1 اجلاس	تاریخچه و چالش‌های حقوق بشر در قطر
4 نشست	نشست‌های کارگروه تخصصی
5 کارگاه تخصصی	کارگاه تخصصی حقوق بشر و عدالت
2 نشست	نشست تخصصی حقوق بشر و عدالت

روز، دوشنبه 24 نوامبر 2012 و روزهای 10:00 تا 12:00  
 در هتل ریسانس، دوحه، قطر  
 30 نوامبر 2012 و 12:00 تا 14:30  
 در هتل ریسانس، دوحه، قطر

02 نشست تخصصی 1433  
 18 نوامبر 2012

دعوتنامه ششمین نشست کارشناسان  
 دوحه، قطر

MBC-F/IU/2012/121

تاریخچه

دوازدهمین اجلاس جهانی حقوق بشر، اجلاس بین المللی حقوق بشر  
 دوحه، قطر

روز، دوشنبه 26 نوامبر 2012 و روزهای 1:00 تا 5:00  
 در هتل ریسانس، دوحه، قطر  
 26 نوامبر 2012 و 5:00 تا 1:00  
 در هتل ریسانس، دوحه، قطر

02 نشست تخصصی 1433  
 18 نوامبر 2012

سند شمېره: 116-B/IL/2012/32

**د پوښتنې**

**د پوښتنې د شرایطو لړلیک**

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

Item No	Qty	Detail	Specification (Minimum Requirement)
1	1	Repeater	Model: Motorola CDR700
2	2	VHF Range Antenae	Diamon F22 or BC 100
3	1	Roll RG214 or RG8 Coax Cable	50ohms

**د پوښتنې د شرایطو لړلیک**

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

**د پوښتنې د شرایطو لړلیک**

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک، د پوښتنې د شرایطو لړلیک.

דאָקומענט: 15 פּראָצעדור

רעזולוציע און אַרבעט פּראָצעדור / רעזולוציע דאָקומענט 15 x

פּראָצעדור: 05 פּראָצעדור

רעזולוציע פּראָצעדור פּראָצעדור פּראָצעדור.

פּראָצעדור: 05 פּראָצעדור

רעזולוציע און אַרבעט פּראָצעדור / רעזולוציע דאָקומענט 5 x

ווען, דאָס פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור 25 פּראָצעדור 2012 ווען אַרבעט פּראָצעדור 11:00 און  
דאָס פּראָצעדור פּראָצעדור (רעזולוציע און אַרבעט פּראָצעדור) אַרבעט פּראָצעדור רעזולוציע און אַרבעט פּראָצעדור.

רעזולוציע: דאָס פּראָצעדור פּראָצעדור אַרבעט פּראָצעדור פּראָצעדור פּראָצעדור אַרבעט פּראָצעדור פּראָצעדור  
פּראָצעדור פּראָצעדור. אַרבעט פּראָצעדור אַרבעט פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור  
פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור 3013345 / 3013343 פּראָצעדור פּראָצעדור. אַרבעט פּראָצעדור  
פּראָצעדור procurement@macl-aero דאָס פּראָצעדור פּראָצעדור.

04 פּראָצעדור 1433

20 פּראָצעדור 2012

און אַרבעט פּראָצעדור אַרבעט  
פּראָצעדור פּראָצעדור

פּראָצעדור: (A)AB-2012/220

אַרבעט

אַרבעט פּראָצעדור פּראָצעדור.

דאָס פּראָצעדור פּראָצעדור אַרבעט פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור.

01 אַרבעט פּראָצעדור פּראָצעדור (1 אַרבעט פּראָצעדור)

ווען, דאָס פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור 2012 פּראָצעדור 23 ווען אַרבעט פּראָצעדור  
14:00 און דאָס פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור 2012 פּראָצעדור 27 ווען אַרבעט פּראָצעדור 14:00 און  
אַרבעט פּראָצעדור רעזולוציע און אַרבעט פּראָצעדור.

דאָס פּראָצעדור פּראָצעדור אַרבעט פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור  
פּראָצעדור פּראָצעדור אַרבעט פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור  
פּראָצעדור פּראָצעדור פּראָצעדור (פּראָצעדור) אַרבעט פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור  
דאָס פּראָצעדור פּראָצעדור אַרבעט פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור פּראָצעדור.

26 פּראָצעדור 1433

13 פּראָצעדור 2012



این نامه به صورتی که در صورتی که این نامه  
 در وقت، برقرار میماند

شماره: (A)AB-2012/210

دو

این نامه به صورتی که در صورتی که این نامه

در وقت که این نامه در صورتی که این نامه

01 این نامه در وقت که این نامه

02 این نامه در وقت که این نامه

و، در وقت که این نامه در وقت که این نامه

این نامه در وقت که این نامه در وقت که این نامه

و 23 و 27 و 11:00 و 11:00

و 23 و 27 و 11:00 و 11:00

و 23 و 27 و 11:00 و 11:00

و 23 و 27 و 11:00 و 11:00

و 23 و 27 و 11:00 و 11:00

26 شماره و 1433

13 شماره و 2012

این نامه در وقت که این نامه

در وقت که این نامه

شماره: 261-MS/2012/28

دو

این نامه به صورتی که در صورتی که این نامه

در وقت که این نامه در وقت که این نامه

شماره	شماره و	#
75 و	59	1
6 و	30	2
و	10	3

و، در وقت که این نامه در وقت که این نامه

و 26 و 14:00 و 12:00

و 26 و 12:00 و 6520047

و 7647878

در وقت که این نامه

1- این نامه در وقت که این نامه

2- این نامه در وقت که این نامه

3- این نامه در وقت که این نامه

4- این نامه



ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން ފޮޓޯކޮޕީ ފޮނުވާލެއްވުމަށް ފަސޭހަވާނެއެވެ.

ފޮޓޯކޮޕީ ފޮނުވާލެއްވުމަށް

ފޯމުގެ ނަންބަރު 01 ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން

ފޯމުގެ ނަންބަރު 01 ގައި ބަޔާންކޮށްފައިވާ ގޮތުން

ފޯމުގެ ނަންބަރު: (960+) 6888558

ފޯމުގެ ނަންބަރު: (960+) 6888673

މިއަހަރުގެ ސެޕްޓެމްބަރު 25 ވަނަ ދުވަހުގެ 2012 ވަނަ އަހަރުގެ ފެބްރުއަރީ 14:00 ގައި ފަށާލެވޭނެއެވެ.

މިއަހަރުގެ ސެޕްޓެމްބަރު 25 ވަނަ ދުވަހުގެ 2012 ވަނަ އަހަރުގެ ފެބްރުއަރީ 14:00 ގައި ފަށާލެވޭނެއެވެ.

01 ފޯމުގެ ނަންބަރު 1434

71 ވަނަ ދުވަހުގެ 2012

**Ministry of Environment and Energy**  
Republic of Maldives

**Maldives Environmental Management Project**  
IDA Credit No.: 4427-MAL

Reference No.: (IUL) 438 /PRIV/2012/9

**Invitation to Bidders**

**Procurement of Waste Management  
Equipment for North Region IWMCs**  
IFB No.: 017/04427-MAL

1. The Government of the Republic of Maldives has received credit from the International Development Association (IDA) towards the cost of Maldives Environmental Management Project (MEMP), and it intends to apply part of the proceeds of this credit to eligible payments under the Contract for the Procurement of Waste Management Equipments to North Region Island Waste Management Centers.
2. The Ministry of Environment and Energy now invites sealed bids from eligible and qualified bidders to supply the Waste Management Equipment as per the following Lots in accordance with the specifications in the Bidding Document.

- Lot 1: Wheeled waste bins (120L, 240L, 660L)
- Lot 2: PET bottle shredders
- Lot 3: Vegetation shedder/chipper
- Lot 4: Metal can/tin press
- Lot 5: Bottle crusher

3. Bidding will be conducted through the National Competitive Bidding (NCB) procedures specified

in the World Bank’s Guidelines: Procurement under IBRD Loans and IDA Credits and Grants by World Bank Borrowers dated January 2011, and is open to all bidders from Eligible Source Countries as defined in the Guidelines.

4. Qualifications requirements include: During the last three (3) years the bidder must have successfully completed the supply of at least the supply of at least the size comparable to the requirements. Bidder must have the financial capacity to perform the contract and complete the supplies within the stipulated delivery period. Margin of preference for goods manufactured domestically shall not be applied. Additional details are provided in the Bidding Document.
5. A complete set of Bidding Documents in electronic format may be obtained by interested bidders on submission of a written application to the address below.
6. Bids must be delivered to the address below at or before **September 27, 2012 at 1100 hours** local time. Electronic bidding will not be permitted. Late bids will be rejected. Bids will be opened in the presence of the bidders’ representatives, who choose to attend in person at the address below at 1100 hours local time, September 27, 2012.

Project Manager  
 Maldives Environmental Management Project  
 Ministry of Environment and Energy  
 Ameenee Magu,  
 Male’, Republic of Maldives  
 Tel: +960 3004300 Fax: +960 3004301  
 E-mail: [memp@mhe.gov.mv](mailto:memp@mhe.gov.mv)  
 Web site: [www.environment.gov.mv](http://www.environment.gov.mv)



قائمة الاجزاء المطلوبة  
 رقم: 49/IUL/FENAKA/12

رقم الطلب: 49/IUL/FENAKA/12

مستندات

معلومات عامة عن المنتج ومواصفاته الفنية

**Details of the Engine**

**Brand:** Cummins  
**Engine Model:** NT855 – G4, G6  
**Serial No:** 11957723, 11905746  
**C.P.L No:** 1381

	DESCRIPTION	PART NO	QTY
1	Seal, 'O' ring (injector 'O' ring)	193736	54
2	Set, Main Bearing	3801260	3
3	Conrod Bolt	3349806	24
4	Seal, Liner O Ring	215090	12
5	Seal, Liner O Ring	3032874	28
6	Seal, Rectangular Ring	3034986	3
7	Seal, O Ring	3029847	3
8	Brearing Thurust (Cam Shaft)	215233	3
9	Hose, Plain	3060613	3
10	Head, Corrosion Resister	3204163	3
11	Valve, Shutoff	3008760	2
12	Hose, Plain	3071160	6
13	Clamp, V Band	186917	3
14	Pully, Alternator	213326	2
15	Bearing, Roller	30012812	2
16	Set, Upper Engine Gasket	3801330	4
17	Set,Lower Engine Gasket	3801235	4
18	Retainer Valve Spring	3042745	12
19	Piston Cooling Nozzle	3014404	12
20	Cylinder Liner	3055099	18
21	Kit Water Pump Repair Minor	3801708	2
22	Set Piston Ring	3801755	18
23	Engine Piston	3801819	18
24	Guide Valve Spring	170296	12
25	Valve Intake (135957)	3803512	36
26	Valve Exhaust (383519)	3040830	36
27	Insert Valve Exhaust	200354	36
28	Insert Valve Intake	3017759	36
29	Guide Valve Stem	3050368	36
30	Set, Bearing, Connecting Rod	214950	2
31	Spaider Jaw Coupline	3046200	3
32	Lub Oil Pressure Sender	02507-00	3

33	Cap Filler	107981	3
34	Spring Valve	211999	36
35	Magnetic Pickup	213272	2
36	Bearing Thrust	3067568	8

අන්තර්ගතයේ දැක්වෙන දෑ මෙහි ඇතුළත් කර ඇත.

සමස්ත ප්‍රමාණ

- කුඩා ප්‍රමාණයේ දෑ (සමස්ත ප්‍රමාණයේ දෑ) ඇතුළත් කර ඇත. (සමස්ත ප්‍රමාණයේ දෑ) ඇතුළත් කර ඇත. (සමස්ත ප්‍රමාණයේ දෑ) ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.

අන්තර්ගතයේ දැක්වෙන දෑ

- අයුරු 65 ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
- සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.

අන්තර්ගතයේ දැක්වෙන දෑ

Managing Director Fenaka Corporation Ltd Iulaan No: 49/IUL/FENAKA/12 Port Complex. 6th Floor Hilaalee Magu, Maafannu Male'	සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත. සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත. 49/IUL/FENAKA/12 සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත. සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත. සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.
2012 ඔක්තෝබර් 26 දින සවස 11:00 ට සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත. (සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.) 2012 ඔක්තෝබර් 23 දින සවස 11:00 ට සමස්ත ප්‍රමාණයේ දෑ ඇතුළත් කර ඇත.	

سریع: در صورتی که تعمیرات ضروری و فوری انجام شود، تعمیرات و سرویس باید به صورت فوری انجام شود. اگر چه  
 لازم است که هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید. همچنین باید هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید.  
 در این صورت، هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید. همچنین باید هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید.  
 کد: 3331852 شماره سریال: 3331852

02 فرمتی برتر 1433  
 18 شهریور 1392

تعمیرات و سرویس فوری  
 در وقت تعمیرات

سریع: 50/IUL/FENAKA/12

لیست اقلام

در صورتی که تعمیرات ضروری و فوری انجام شود، تعمیرات و سرویس باید به صورت فوری انجام شود.

**Details of the Engine**

**Brand:** Cummins Diesel Engine

**Engine Model:** K.T.A 38 G2

**Serial No:** 33152959

**C.P.L No:** 864

	DESCRIPTION	PART NO	QTY
1	Set, Upper Engine Gasket	3803600	1
2	Set, Lower Engine Gasket	3801719	1
3	Bearing, Connecting Rod	3047390	24
4	Set, Piston Ring	3803472	13
5	Screw, Connecting Rod Cap	3013266	24
6	Washer, Plain	205126	24
7	Cylinder Head	3080113	4
8	Lockplate	3001405	24
9	Screw, Hexagone Head Cap	197032	20
10	Washer, Plain	109594	20
11	Screw, Hexagone Head Cap	3178947	16

در صورتی که تعمیرات ضروری و فوری انجام شود، تعمیرات و سرویس باید به صورت فوری انجام شود.

تعمیرات و سرویس فوری

در صورتی که تعمیرات ضروری و فوری انجام شود، تعمیرات و سرویس باید به صورت فوری انجام شود. اگر چه  
 لازم است که هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید. همچنین باید هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید.  
 در این صورت، هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید. همچنین باید هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید.

تعمیرات و سرویس فوری

در وقت تعمیرات

در صورتی که تعمیرات ضروری و فوری انجام شود، تعمیرات و سرویس باید به صورت فوری انجام شود.

در صورتی که تعمیرات ضروری و فوری انجام شود، تعمیرات و سرویس باید به صورت فوری انجام شود. اگر چه  
 لازم است که هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید. همچنین باید هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید.  
 در این صورت، هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید. همچنین باید هزینه‌های تعمیرات و سرویس را به صورت فوری پرداخت کنید.

· جہت سے وکیلانہ امور کے لیے درخواستیں جمع کروانی ہیں۔

رہنما کارپوریشن کے لیے درخواستیں جمع کروانی ہیں۔

· اسی 65 درخواستیں

درج ذیل امور کے لیے / درج ذیل اس کے x درخواستیں

· درخواستیں 15 درخواستیں

درج ذیل امور کے لیے / درخواستیں 15 x

· محکمہ کے لیے درخواستیں 15 درخواستیں

درج ذیل 15 x

· درخواستیں کے لیے 5 درخواستیں

· جہت سے وکیلانہ امور کے لیے درخواستیں جمع کروانی ہیں۔

رہنما کارپوریشن کے لیے درخواستیں جمع کروانی ہیں۔

Managing Director  
Fenaka Corporation Ltd  
Iulaan No: 50/IUL/FENAKA/12  
Port Complex. 6th Floor  
Hilaalee Magu,  
Maafannu  
Male'

ڈائریجنٹ  
رہنما کارپوریشن  
50/IUL/FENAKA/12  
پورٹ کمپلیکس، 6 ویں منزلہ  
حیفا، مالدیو

· ڈائریجنٹ کے لیے درخواستیں جمع کروانی ہیں۔ 2012 کے لیے درخواستیں جمع کروانی ہیں۔ 11:00 بجے درخواستیں جمع کروانی ہیں۔ درخواستیں جمع کروانی ہیں۔ 6 ویں منزلہ درخواستیں جمع کروانی ہیں۔ درخواستیں جمع کروانی ہیں۔ 23 درخواستیں جمع کروانی ہیں۔ 2012 کے لیے درخواستیں جمع کروانی ہیں۔ 11:00 بجے درخواستیں جمع کروانی ہیں۔

· درخواستیں جمع کروانی ہیں۔ درخواستیں جمع کروانی ہیں۔ درخواستیں جمع کروانی ہیں۔ درخواستیں جمع کروانی ہیں۔ 3331852 درخواستیں جمع کروانی ہیں۔

1433 02

18

رہنما کارپوریشن

درج ذیل

52/IUL/FENAKA/12

رہنما کارپوریشن

درج ذیل درخواستیں جمع کروانی ہیں۔

**Details of Engine****Brand:** Cummins**Model:** KTA 38 – G5**Engine No:** 25342094**C.P.L No:** 1543

#	DESCRIPTION	Part No:	Qty
1	Hose, Flexible	3634394	2
2	Hose, Flexible	3634393	2
3	Tube, Fuel Supply	3176710	1
4	Tube, Fuel Supply	3628931	1
5	Hose, Flexible	3634392	1
6	Belt, V- Ribbed	3039376	2
7	Belt, V-Ribbed	3003343	2
8	Seal, Oil	3016792	2
9	Bearing, Roller	206505	2
10	Bearing, Roller	3003354	2
11	Hose, Flexible	3634520	1
12	Seal, Oil	3630681	2
13	Pick up, Magnetic	213272	1
14	Spider Jaw Coupling	3046200	2
15	Valve, Shut Off	3017993	1
16	Hose, Plain	3630125	1
17	Hose, Plain	3067371	1
18	Hose, Plain	3626493	1
19	Hose, Plain	3818267	9
20	Hose, Flexible	3176571	4
21	Hose, Flexible	3176576	2
22	Guide, Valve Stem	3202210	48
23	Insert Valve	3086192	24
24	Insert Valve	3086193	24
25	Valve, Intake	3052820	24
26	Valve, Exhaust	3088389	24
27	Collet, Valve	205091	96
28	Bearing, Connecting Rod	3047390	24
29	Set, Piston Ring	3804571	12
30	Screw, Con. Rod Cap	3013266	24
31	Hose, Plain	60985	2
32	Set, Upper Engine Gasket	3800730	1
33	Set, Lower Engine Gasket	3804301	1
34	Kit, Liner	3007525	2
35	Seal, Oil	3016792	1
36	Seal, Oil	185247	1
37	Kit, Turbo Charger	3803256	1
38	Kit, Piston Engine	3631241	2
39	Seal, Oil	3628895	2
40	Actuator, Etr.Fuel Control	3063505	1
41	Set, Uprate Upper	3801896	1

අන්තර්ගතයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා අපට සහය දෙයිදැයි ඉල්ලා සිටිමු.

ඔබගේ පිළිතුරු සඳහා:

ඔබගේ සේවයේ සහභාගීත්වයට (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු. (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු.

ඔබගේ සේවයේ සහභාගීත්වයට:

ඔබගේ සේවයේ සහභාගීත්වයට:

ඔබගේ සේවයේ සහභාගීත්වයට 30 දිනකට පෙර දැනුම් දීමට සිදුවේ.

ඔබගේ සේවයේ සහභාගීත්වයට (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු. (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු.

ඔබගේ සේවයේ සහභාගීත්වයට දැනුම් දීමට සිදුවේ.

අන්තර්ගතයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා:

අපට 65 දිනකට පෙර:

ඔබගේ සේවයේ සහභාගීත්වයට (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු.

ඔබගේ සේවයේ සහභාගීත්වයට:

ඔබගේ සේවයේ සහභාගීත්වයට (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු.

ඔබගේ සේවයේ සහභාගීත්වයට (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු.

ඔබගේ සේවයේ සහභාගීත්වයට (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු.

ඔබගේ සේවයේ සහභාගීත්වයට:

ඔබගේ සේවයේ සහභාගීත්වයට දැනුම් දීමට සිදුවේ.

අන්තර්ගතයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා:

<p>Managing Director Fenaka Corporation Ltd Iulaan No: 52/IUL/FENAKA/12 Port Complex, 6th Floor Hilaalee Magu, Maafannu Male'</p>	<p>සම්පූර්ණයෙන්ම සහය දෙයිදැයි ඉල්ලා සිටිමු. (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු. 52/IUL/FENAKA/12 ඔබගේ සේවයේ සහභාගීත්වයට (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු. ඔබගේ සේවයේ සහභාගීත්වයට (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු. ඔබගේ සේවයේ සහභාගීත්වයට (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු.</p>
---	---

ඔබගේ සේවයේ සහභාගීත්වයට (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු. (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු.

ඔබගේ සේවයේ සහභාගීත්වයට (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු. (සහයෝගීව) විමර්ශනයක් සඳහා ස්තූතියක් පිළිගනිමු.

02 දුරකථන අංකය 1433  
18 වන අංකය 2012



15 x 15

15

15 x 15

5

Managing Director  
Fenaka Corporation Ltd  
Iulaan No: 53/IUL/FENAKA/12  
Port Complex. 6th Floor  
Hilaalee Magu,  
Maafannu  
Male'

27  
6  
53/IUL/FENAKA/12  
6  
11:00  
2012

11:00  
2012

3331852  
02  
18

54/IUL/FENAKA/12

54/IUL/FENAKA/12

Details of Engine

Model No: 6 CTA8.3G-2  
Serial No: 21190703  
C.P.L No:

#	DESCRIPTION	Part No:	Qty
1	Upper Engine Gasket Kit	4025271	1



රිපරේෂන් කාර්යාලය / පිලිගැනීමේ කාර්යාලය 15 x

සේවා මධ්‍යස්ථානයේ පිලිගැනීමේ කාර්යාලය 15 ක්

රිපරේෂන් කාර්යාලය 15 x

සේවා මධ්‍යස්ථානයේ 5 ක්

කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ

රිපරේෂන් කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ

<p>Managing Director Fenaka Corporation Ltd Iulaan No: 54/IUL/FENAKA/12 Port Complex. 6th Floor Hilaalee Magu, Maafannu Male'</p>	<p>මධ්‍යස්ථානයේ පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ 54/IUL/FENAKA/12 6 වන මහලයේ, පිලිගැනීමේ කාර්යාලයේ, මධ්‍යස්ථානයේ, මධ්‍යස්ථානයේ</p>
---	---

2012 වර්ෂයේ 27 වන දිනේදී 11:00 ට පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ (6 වන මහලයේ) පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ 27 වන දිනේදී 11:00 ට පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ

මධ්‍යස්ථානයේ පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ  
පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ  
3331852 සංඛ්‍යාවේ පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ  
02 දුරකථන අංකය 1433  
18 වන දිනේදී 2012

මධ්‍යස්ථානයේ පිලිගැනීමේ කාර්යාලයේ  
මධ්‍යස්ථානයේ පිලිගැනීමේ කාර්යාලයේ

55/IUL/FENAKA/12 සංඛ්‍යාවේ

රිපරේෂන් කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ

රිපරේෂන් කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ පිලිගැනීමේ කාර්යාලයේ

**Details of Engine**

- Brand: Cummins
- Model No: 6 CTA 8.3- G2
- Serial No: 69170684
- C.P.L No: 1786

#	DESCRIPTION	Part No:	Qty
1	Valve Intake	3802463	06



අනුමැතියෙන් පසුකරනු ලබන රඳවාගත් ජාතික අංක 55/IUL/FENAKA/12 හි විස්තර

Managing Director  
 Fenaka Corporation Ltd  
 Iulaan No: 55/IUL/FENAKA/12  
 Port Complex, 6th Floor  
 Hilaalee Magu,  
 Maafannu  
 Male'

මහලු  
 කොටුව  
 අංක 55/IUL/FENAKA/12  
 6 වන පෙරළි, 6 වන පෙරළි  
 මාෆාණු, හිලාලී මාගු  
 මාලේ

2012 මැයි 27 වන දින සවස 11:00 ට මෙහිදී පවැත්වූ රඳවාගත් ජාතික අංක 55/IUL/FENAKA/12 හි විස්තර  
 (6 වන පෙරළි, 6 වන පෙරළි) අදාළ වූ ජාතික අංක 55/IUL/FENAKA/12 හි විස්තර අනුමැතියෙන් පසුකරනු ලබන රඳවාගත් ජාතික අංක 55/IUL/FENAKA/12 හි විස්තර  
 වැඩිදුරටත් විස්තර කිරීමට අවශ්‍ය නොවන බැවින් මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවේ. 2012 මැයි 27 වන දින සවස 11:00 ට මෙහිදී පවැත්වූ රඳවාගත් ජාතික අංක 55/IUL/FENAKA/12 හි විස්තර

මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවන බැවින් මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවේ. මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවන බැවින් මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවේ.  
 මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවන බැවින් මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවේ. මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවන බැවින් මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවේ.  
 මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවන බැවින් මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවේ. මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවන බැවින් මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවේ.  
 02 දුරකථන අංක 1433  
 18 වන දින 2012

මහලු  
 කොටුව  
 අංක 56/IUL/FENAKA/12 හි විස්තර

අනුමැතියෙන් පසුකරනු ලබන රඳවාගත් ජාතික අංක 56/IUL/FENAKA/12 හි විස්තර

මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවන බැවින් මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවේ. මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවන බැවින් මෙහිදී විස්තර කිරීමට අවශ්‍ය නොවේ.

**Details of Engine**  
**Brand:** Cummins (Great Britain)  
**Model No:** 6BT5.9-G6 (85 kw)  
**Serial No:** 21782067  
**C.P.L No:** 2530

#	DECRPTION	Qty
1	Kit Gasket (Upper)	1
2	Kit Gasket (Lower)	1
3	Set Bearing Connecting Rod	2
4	Set Main Bearing	1
5	Spring Valve	6
6	Valve Intake	6
7	Valve Exhaust	6

8	Tappet Valve	12
9	Fuel Injector	6
10	Kit Engine Piston	6
11	Push Rod	12
12	Pump (Lubricating Oil)	1
13	Camshaft	1
14	Screw Connecting Rod	12
15	Pump (Water)	1
16	Kit Thermostate	1
17	Belt Tensioner	1
18	Core Cooler	1
19	Capfiller	1
20	Screw ( Hex Flange Head Cap)	14
21	Screw ( Hex Flange Head Cap)	6
22	Belt V Ribbed	1

رئیس‌سپرست و سرپرست و مخبرین در این امر همکاری داشته باشند و در صورت لزوم گزارش دهند.

تعمیرات اساسی:

- در زمان تعمیر موتور خودرو، ( به وسیله ریور کیمبره و سایر ابزارهای مورد نیاز، اکتیو، پلاگ این و غیره )
- سوخت را از موتور خارج کرده و در آنجا جمع‌آوری می‌کنند.
- به سایر قطعات موتور مانند پمپ آب و پمپ روغن و غیره توجه دارند.
- سرپرست و رئیس تعمیرگاه در این زمینه به کمک می‌دهند و در صورت لزوم گزارش می‌دهند.
- در صورتی که در حین تعمیرات، نیاز به ابزارهای خاصی باشد، باید به ریور کیمبره و سایر ابزارهای مورد نیاز توجه داشته باشند.
- در حین تعمیرات، باید به ایمنی و بهداشت توجه داشته باشند و در صورت لزوم گزارش دهند.

رئیس‌سپرست و سرپرست و مخبرین:

- این کار 65 نفر انجام می‌دهند.
- سرپرست و رئیس تعمیرگاه در این زمینه به کمک می‌دهند و در صورت لزوم گزارش می‌دهند.
- در این زمینه 15 نفر به کمک می‌دهند.
- سرپرست و رئیس تعمیرگاه در این زمینه به کمک می‌دهند و در صورت لزوم گزارش می‌دهند.
- در این زمینه 15 نفر به کمک می‌دهند.
- سرپرست و رئیس تعمیرگاه در این زمینه به کمک می‌دهند و در صورت لزوم گزارش می‌دهند.
- در این زمینه 5 نفر به کمک می‌دهند.
- در حین تعمیرات، باید به ایمنی و بهداشت توجه داشته باشند و در صورت لزوم گزارش دهند.



. 30 2012 27 11:00 11:00  
 . ( 6 )  
 .  
 .

65  
 15  
 15 x  
 15 x  
 5

57/IUL/FENAKA/12  
 6  
 02  
 18

<p>           Managing Director            Fenaka Corporation Ltd            Iulaan No: 57/IUL/FENAKA/12            Port Complex. 6th Floor            Hilaalee Magu,            Maafannu            Male'         </p>	<p>           57/IUL/FENAKA/12            6            02            18         </p>
---	--

2012 27 11:00 11:00  
 ( 6 )  
 2012 27 11:00

02  
 18  
 3331852



Port Complex. 6th Floor  
 Hilaalee Magu,  
 Maafannu  
 Male'

ብርሃኑ ፪፻፹፲፱ ዓ.ም.፣ 6 ወ.ደ. ከተማዎች  
 ልማት፣ ገንዘብ  
 ስራ

ደንበኞችን ለማግኘት የጥናት ጉባዔ በሰኔ 27 ቀን 2012 ዓ.ም. ላይ ከሰዓት 11:00 ጎብኝተን ፈጠራዎችን አገልግለን። (ብርሃኑ ፪፻፹፲፱ ወ.ደ. ከተማዎች) ስራዎችን አገልግለን። ስራዎችን በጥሩ ሁኔታ አገልግለን።

ገንዘብ: አገልግሎት ያዘጋጀው አካል የሰጠው ገንዘብ ለማግኘት ይገባል። ስራዎችን ለማግኘት ይገባል።  
 3331852 ስልክ ቁጥር ለማግኘት ይገባል።  
 02 ክፍለ ወይን 1433  
 18 ሰኔ 2012

59/IUL/FENAKA/12 ስም:  
 የሰው ሀይል ስራ ለማግኘት ይገባል።  
 ስራዎችን ለማግኘት ይገባል።

Details of Engine

**Brand:** Cummins  
**Model No:** 6BT 5.9- G3  
**Serial No:** 45398652  
**C.P.L No:** 1518

#	DESCRIPTION	Qty
1	Set Upper Engine Gasket	01
2	Set Lower Engine Gasket	01
3	Kit Engine Piston	06
4	Bearing Connecting Rod	06
5	Screw Connecting Rod	12
6	Valve Intake	06
7	Valve Exhaust	06
8	Set Main Bearing	01
9	Set Piston Ring	06
10	Bearing Crankshaft Thrust	01

ስራዎችን ለማግኘት ይገባል። ስራዎችን ለማግኘት ይገባል።

**ሪፖርት መሰረት:**

- ገንዘብ አጠቃቀም ሪፖርት ( ለገንዘብ አጠቃቀም ሪፖርት ይደረግበት ደብዳቤ ቁጥር፣ ቀን፣ ስም፣ ስልክ ቁጥር )
- ገንዘብ አጠቃቀም ሪፖርት ደብዳቤ ቁጥር፡
- ገንዘብ አጠቃቀም ሪፖርት ደብዳቤ ቁጥር፡
- ገንዘብ አጠቃቀም ሪፖርት ደብዳቤ ቁጥር፡
- ገንዘብ አጠቃቀም ሪፖርት ደብዳቤ ቁጥር፡
- ገንዘብ አጠቃቀም ሪፖርት ደብዳቤ ቁጥር፡
- ገንዘብ አጠቃቀም ሪፖርት ደብዳቤ ቁጥር፡
- ገንዘብ አጠቃቀም ሪፖርት ደብዳቤ ቁጥር፡

**ሪፖርት መሰረት:**

- ሪፖርት ደብዳቤ ቁጥር 65
- ሪፖርት ደብዳቤ ቁጥር 15
- ሪፖርት ደብዳቤ ቁጥር 15
- ሪፖርት ደብዳቤ ቁጥር 5
- ሪፖርት ደብዳቤ ቁጥር 6
- ሪፖርት ደብዳቤ ቁጥር 18

Managing Director  
 Fenaka Corporation Ltd  
 Iulaan No: 59/IUL/FENAKA/12  
 Port Complex. 6th Floor  
 Hilaalee Magu,  
 Maafannu  
 Male'

ድንበይ ገንዘብ  
 ገንዘብ አጠቃቀም ሪፖርት  
 59/IUL/FENAKA/12  
 ገንዘብ አጠቃቀም ሪፖርት ቁጥር 6  
 ማኅበራዊ ገንዘብ

2012 ዓ.ም ለገንዘብ አጠቃቀም ሪፖርት ለማሰጠት ተሞክሮ የሚገኝ ሲሆን፣ የገንዘብ አጠቃቀም ሪፖርት ደብዳቤ ቁጥር 6 ወይንም የገንዘብ አጠቃቀም ሪፖርት ደብዳቤ ቁጥር 18 ይሆናል።

ሪፖርት ደብዳቤ ቁጥር 6 ወይንም የገንዘብ አጠቃቀም ሪፖርት ደብዳቤ ቁጥር 18 ይሆናል። ሪፖርት ደብዳቤ ቁጥር 15 ወይንም የገንዘብ አጠቃቀም ሪፖርት ደብዳቤ ቁጥር 5 ይሆናል።

قائمة الاجزات المطلوبة:

رقم، جزء، مرجع

60/IUL/FENAKA/12 :معلومات

اجزات محرك كاترpillar

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

**Details of Engine**

**Brand:** Cummins

**Model No:** 6BT 5.9- G3

**Serial No:** 45398652

**C.P.L No:** 1518

#	DESCRIPTION	Part No:	Qty
1	Set Piston Ring	3802040	1
2	Set Bearing Connecting Rod	3901170	1
3	Valve Exhaust	3920868	6
4	Valve Intake	3920867	6
5	Water Pump (A3960342)	3802357	1
6	Clamp – V Band	3803652	1
7	Plug Thread	3904386	2
8	Cap Filler	101322	2
9	Set Main Bearing (STD)	3802070	1
10	Set Upper Gasket	4089649/3802375	1
11	Set Lower Gasket	3802376	1
12	Set Piston	3802100	3

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

معلومات:

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar. (اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.)

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar. (اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.)

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

اجزات محرك كاترpillar التي تحتاجها في حالتي، كاترpillar، كاترpillar.

15 x 15

5

...

...

Managing Director  
Fenaka Corporation Ltd  
Iulaan No: 60/IUL/FENAKA/12  
Port Complex. 6th Floor  
Hilaalee Magu,  
Maafannu  
Male'

...

...

...

...

...

61/IUL/FENAKA/12

...

...

**Details of Engine**

**Brand:** Cummins  
**Model No:** 6CTA 8.3 – G2  
**Serial No:** 21540780  
**C.P.L No:** 2218

#	DECRPTION	Part No:	Qty
1	Set, Main Bearing	3802210	2
2	Bearing Connecting Rod	3901430	24
3	Insert Valve ( Exhaust)	3928174	12

4	Insert Valve (Intake)	3924582	12
5	Valve, Exhaust	3802085	12
6	Valve, Intake	3802463	12
7	Seal, O Ring	3926048	12
8	Set Piston Ring	3802429	12
9	Kit, Liner	3802407	12
10	Thermostat	3928639	2
11	Kit, Engine Piston	3802657	12
12	Injector	3802753	12
13	Set, Upper Engine Gasket	3802624	2
14	Set, Lower Engine Gasket	3802389	2

අමතරව ඉහත කොටසේ දැක්වූ දේවල් අඩංගු වූ ඒකකයක් පරිදි නිෂ්පාදන මට්ටම පවත්වා ගත යුතුය.

### සීමා කිරීමේ කොටස:

- සීමා කිරීමේ කොටසේ දැක්වූ දේවල් අඩංගු වූ ඒකකයක් පරිදි නිෂ්පාදන මට්ටම පවත්වා ගත යුතුය.
- සීමා කිරීමේ කොටසේ දැක්වූ දේවල් අඩංගු වූ ඒකකයක් පරිදි නිෂ්පාදන මට්ටම පවත්වා ගත යුතුය.
- සීමා කිරීමේ කොටසේ දැක්වූ දේවල් අඩංගු වූ ඒකකයක් පරිදි නිෂ්පාදන මට්ටම පවත්වා ගත යුතුය.
- සීමා කිරීමේ කොටසේ දැක්වූ දේවල් අඩංගු වූ ඒකකයක් පරිදි නිෂ්පාදන මට්ටම පවත්වා ගත යුතුය.
- සීමා කිරීමේ කොටසේ දැක්වූ දේවල් අඩංගු වූ ඒකකයක් පරිදි නිෂ්පාදන මට්ටම පවත්වා ගත යුතුය.

### අමතරව ඉහත කොටසේ දැක්වූ දේවල් අඩංගු වූ ඒකකයක් පරිදි නිෂ්පාදන මට්ටම පවත්වා ගත යුතුය:

- 65 ක් පමණි
- $\frac{නිෂ්පාදන\ මට්ටම}{අවසරිත\ මට්ටම} \times 100$
- 15 ක් පමණි
- $15 \times \frac{නිෂ්පාදන\ මට්ටම}{අවසරිත\ මට්ටම}$
- 15 ක් පමණි
- 5 ක් පමණි

අමතරව ඉහත කොටසේ දැක්වූ දේවල් අඩංගු වූ ඒකකයක් පරිදි නිෂ්පාදන මට්ටම පවත්වා ගත යුතුය.

<p>Managing Director Fenaka Corporation Ltd Iulaan No: 61/IUL/FENAKA/12 Port Complex. 6th Floor Hilaalee Magu, Maafannu Male'</p>	<p>සීමා කිරීමේ කොටසේ දැක්වූ දේවල් අඩංගු වූ ඒකකයක් පරිදි නිෂ්පාදන මට්ටම පවත්වා ගත යුතුය. 61/IUL/FENAKA/12 6 වන මහලයේ, හිලාලී මාගු, මාෆාණු, මාලේ</p>
---	--



· ڄي ڪو به ڪم ڪرڻ لاءِ تڪليفون گهٽائڻ ۽ ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن.

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن انهن کي ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن.

اڻ ڪم ڪرڻ: 75 ڪلوگرام

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن 75 x 75

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن 20 ڪلوگرام

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن 20 x 20

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن 5 ڪلوگرام

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن انهن کي ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن.

اڻ ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن انهن کي ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن.

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن

H-2012/124A اڻ ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن 27 سيپٽمبر 2012 10:30 ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن انهن کي ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن.

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن 27 سيپٽمبر 2012 ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن 10:30 ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن انهن کي ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن.

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن انهن کي ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن.

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن انهن کي ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن 3338122 / 3338125 / 3338121 ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن

ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن انهن کي ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن procurement@stelco.com.mv ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن

1433 ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن 04

20 سيپٽمبر 2012 ڪم ڪرڻ لاءِ جيڪي به ڪم ڪرڻ وارا آهن

State Electric Company Ltd.

Ref No: H-2012/124A

06-09-2012

**Request for Quotations**

State Electric Company Limited (STELCO) wishes to re-tender the *Supply of Control Panel items* Ref no: H-2012/124 dated 06/09/2012 as few responses were received. Interested and eligible parties shall submit their quotations in compliance with the following specification(s).

**This request for Quotation is open for both local and international bidders.**

Item	Description:	Qty
1	MOTOR CONTROL UNIT NS630 MERLIN GERIN	NOS 03

2	UVT COIL FOR NS630	NOS	03
3	AUXILARY SWITCH FOR NS630	NOS	06
4	MCCB 630A MERLIN GERIN	NOS	03

**REMARKS:** Motor Control Unit: AC 220V, UVT Coil: AC 220V, Auxilary Switch AC 5A.

- **The bidder shall quote for all items.**
- **Quotation shall indicate the following:**

**- Price**

\* Door Step Delivery Price

**OR**

\* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. for custom duty (25% of CIF price)
2. for clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

\* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

**- Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

**- Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

**- Technical specification(s):** All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

**- Payment:** 100% upon delivery within 30 working days.

**- Payment terms:** Payment shall be made in Maldivian rufiyaa

**- Quotation validity:** Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

**- Company details:** Shall submit company profile, registration copy and contact details.

**- Important Note:** It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

- **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 75 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 75].
- Delivery period = 20 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 20].
- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

\* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

- **The quotations shall be submitted in sealed envelope and addressed as follows:**

Head of Procurement Department  
 State Electric Company Limited.  
 Ref. no: H-2012/124A

- All sealed quotations shall reach STELCO head office on or before **Thursday, 27th September 2012, 10:30hrs**. Any quotation(s) received after this deadline shall be disqualified.

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

- **Quotation Opening:**

Quotation shall be opened on **Thursday, 27th September 2012, 10:30hrs, in STELCO Head Office / 2nd Floor meeting room**, in the presence of those parties or their representatives who wish to attend the session.

- **Further information:**

Interested parties may obtain further information from the following address:

Procurement Department  
 State Electric Company Limited.  
 Ameenee Magu, Male', 20349  
 Republic of Maldives  
 Tel: (960) 333 8122  
 Fax: (960) 332 7036  
 E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- This request for quotation is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv)

**State Electric Company Ltd.**

RefNo: H-2012/144

Date: 20.09.2012

**Request for Quotations**

1. State Electric Company Ltd (STELCO) request sealed quotations from interested and eligible parties for the following items. Sample of the items shall be provided along with the quotations. If the sample does not meet with STELCO's requirement then the quotation of that particular party shall be disqualified. **This Request for Quotation is open for both local and international bidders.**

Item No:	Details	Qty
1	Boiler Suit	3000
2	Safety Shoes	1500
3	Socks	3000

- **Quotation shall indicate the following:**

**- Price**

\* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

\* Door Step Delivery Price

OR

\* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. for custom duty (25% of CIF price)
2. for clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

- **Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- **Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Payment:** 100% upon delivery within 30 working days.

- **Payment terms:** Payment shall be made in Maldivian rufiyaa.

- **Quotation validity:** Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

2. A pre-bid meeting shall be held on **Wednesday, 26th September 2012 at 11:00 hrs local time at STELCO Head Office, 2nd Floor meeting room.**

### 3. **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 85 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 85].
- Delivery period = 10 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 10].
- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

4. The Bids shall be submitted in sealed envelope and addressed as follows:

Head of Procurement Department  
State Electric Company Limited  
Supply of Boiler Suits, Safety Shoes & Socks  
Ref. no: H-2012/144

5. STELCO shall not be liable for the misplacement or premature opening for the unlabeled sealed Bids.

6. All Bids shall reach STELCO head office on or before Tuesday, 02nd October 2012, at 11:00 hrs.

7. Bids shall be opened on Tuesday, 02nd October 2012, at 11:00 hrs, at STELCO Head Office, 2nd Floor meeting room, in the presence of those Bidders or Bidder's representatives who wish to attend the session.

- **Important Note:** It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

### ■ **Further information:**

Interested Bidders may obtain further information from the following address:

Procurement Department  
State Electric Company Limited.  
Ameenee Magu, Male', 20349  
Republic of Maldives  
Tel: (960) 333 8121, (960) 333 8122  
Fax: (960) 332 7036  
E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- This invitation for bid is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv).



سراج:

دې پروژې ته د پام وړو برخو په اړه د پوښتنو او وپېلېدنو لپاره د پراختیا د چارو د لارښوونې د چارواکي سره د خبرو اترو په لړ کې خبرې کولای شئ. د پوښتنو او وپېلېدنو لپاره د پراختیا د چارو د لارښوونې د چارواکي سره د خبرو اترو په لړ کې خبرې کولای شئ. د پوښتنو او وپېلېدنو لپاره د پراختیا د چارو د لارښوونې د چارواکي سره د خبرو اترو په لړ کې خبرې کولای شئ.

د اړوندو تاسیساتو په اړه د پوښتنو او وپېلېدنو لپاره د پراختیا د چارو د لارښوونې د چارواکي سره د خبرو اترو په لړ کې خبرې کولای شئ. د پوښتنو او وپېلېدنو لپاره د پراختیا د چارو د لارښوونې د چارواکي سره د خبرو اترو په لړ کې خبرې کولای شئ.

د اړوندو تاسیساتو په اړه د پوښتنو او وپېلېدنو لپاره د پراختیا د چارو د لارښوونې د چارواکي سره د خبرو اترو په لړ کې خبرې کولای شئ. د پوښتنو او وپېلېدنو لپاره د پراختیا د چارو د لارښوونې د چارواکي سره د خبرو اترو په لړ کې خبرې کولای شئ.

04 نمره د پروژې 1433

20 مه مه 2012

سراج د پام وړو برخو په اړه د پوښتنو او وپېلېدنو لپاره د پراختیا د چارو د لارښوونې د چارواکي سره د خبرو اترو په لړ کې خبرې کولای شئ.

سراج نومبر: H-2012/145

د پام وړو برخو په اړه د پوښتنو او وپېلېدنو لپاره د پراختیا د چارو د لارښوونې د چارواکي سره د خبرو اترو په لړ کې خبرې کولای شئ.

د پام وړو برخو په اړه د پوښتنو او وپېلېدنو لپاره د پراختیا د چارو د لارښوونې د چارواکي سره د خبرو اترو په لړ کې خبرې کولای شئ. د پوښتنو او وپېلېدنو لپاره د پراختیا د چارو د لارښوونې د چارواکي سره د خبرو اترو په لړ کې خبرې کولای شئ.

Item	Description:	Qty	
1	SET OF JOINTS 4H.087.40.0.00	NOS	02
2	SET OF COPPER WASHERS 4H.087.60.0.00	NOS	02
3	SET OF O RING 4H.087.50.0.00	NOS	02
4	SET OF MAIN BEARINGS M.074.4.00.003	NOS	01
5	RADIATOR CAP (13 PSI 2 WASHER) 48.213.03.0.00	NOS	02
6	VALVE SEAT INSERT (INLET)4H.007.03.9.00	NOS	04
7	VALVE SEAT INSERT (EXHAUST) 4H.007.04.9.00	NOS	04
8	VALVE SEAL 06.631.02.0.00	NOS	08
9	VALVE COLLET 02.022.12.0.00	NOS	16
10	INLET & EXHAUST VALVE PAIR 4H.007.40.0.00	NOS	04
11	CYLINDER WITH O RING 2H.008.10.0.00	NOS	04
12	PISTON RING SET 2H.009.55.0.00	NOS	04
13	CONNECTING ROD BOLT 04.692.03.0.00	NOS	08
14	WATER PUMP SUB ASSEMBLY 4H.052.40.0.00	NOS	01
15	BEARING NON DRIVE END 4H.823.09.0.00	NOS	02
16	ROTATING RECTIFIER ASSMBLY (FWD & REV) 4h.823.20.0.00	NOS	01
17	SET OF FORWARD & REVERS DIODE KIT 4H.823.52.0.00	NOS	01
18	STOP SOLENOID ASSLY FOR 12V (SINGLE COIL)4H.150.30.0.00	NOS	01
19	DLLA...S NOZZLE (E 080 1371 00)CMVR STAGE-11	NOS	12
20	PUMP FUEL TRANSFER (BOSCH 9 440 030 030 FP/KSG22AD45/2)	NOS	02
21	PUMP FUEL TRANSFER(MICO NO.F 002 AOZ 421)	NOS	01
22	GASKET FOR CYL.HEAD(THICKNESS1.22)4H.007.24.0.00	NOS	02
23	EXPANSION BELLOW ASSLY 3 INCHI 06.602.10.0.00	NOS	01
24	GEAR END OIL SEAL(80X105X12)4H.358.06.0.00	NOS	01
25	OIL SEAL(115X140X16)CR MAKE 03.007.06.0.00	NOS	02
26	THERMOSTAT ELEMENT(74 DEG)WTIL NO.DEV358 39.040.09.0.00	NOS	02



**State Electric Company Ltd.**

Ref No: H-2012/145

20-09-2012

**Request for Quotations**

State Electric Company Limited (STELCO) request sealed quotations from interested and eligible parties for the following item(s).

**This request for Quotation is open for both local and international bidders.**

<b>Item</b>	<b>Description:</b>	<b>Qty</b>	
1	SET OF JOINTS 4H.087.40.0.00	NOS	02
2	SET OF COPPER WASHERS 4H.087.60.0.00	NOS	02
3	SET OF O RING 4H.087.50.0.00	NOS	02
4	SET OF MAIN BEARINGS M.074.4.00.003	NOS	01
5	RADIATOR CAP (13 PSI 2 WASHER) 48.213.03.0.00	NOS	02
6	VALVE SEAT INSERT (INLET)4H.007.03.9.00	NOS	04
7	VALVE SEAT INSERT (EXHAUST) 4H.007.04.9.00	NOS	04
8	VALVE SEAL 06.631.02.0.00	NOS	08
9	VALVE COLLET 02.022.12.0.00	NOS	16
10	INLET & EXHAUST VALVE PAIR 4H.007.40.0.00	NOS	04
11	CYLINDER WITH O RING 2H.008.10.0.00	NOS	04
12	PISTON RING SET 2H.009.55.0.00	NOS	04
13	CONNECTING ROD BOLT 04.692.03.0.00	NOS	08
14	WATER PUMP SUB ASSEMBLY 4H.052.40.0.00	NOS	01
15	BEARING NON DRIVE END 4H.823.09.0.00	NOS	02
16	ROTATING RECTIFIER ASSMBLY (FWD & REV) 4h.823.20.0.00	NOS	01
17	SET OF FORWARD & REVERS DIODE KIT 4H.823.52.0.00	NOS	01
18	STOP SOLENOID ASSLY FOR 12V (SINGLE COIL)4H.150.30.0.00	NOS	01
19	DLLA...S NOZZLE (E 080 1371 00)CMVR STAGE-11	NOS	12
20	PUMP FUEL TRANSFER (BOSCH 9 440 030 030 FP/KSG22AD45/2)	NOS	02
21	PUMP FUEL TRANSFER(MICO NO.F 002 AOZ 421)	NOS	01
22	GASKET FOR CYL.HEAD(THICKNESS1.22)4H.007.24.0.00	NOS	02
23	EXPANSION BELLOW ASSLY 3 INCHI 06.602.10.0.00	NOS	01
24	GEAR END OIL SEAL(80X105X12)4H.358.06.0.00	NOS	01
25	OIL SEAL(115X140X16)CR MAKE 03.007.06.0.00	NOS	02
26	THERMOSTAT ELEMENT(74 DEG)WTIL NO.DEV358 39.040.09.0.00	NOS	02

• **Remarks:** KIRLOSKR Oil Engine Model:4R1040, Engine No.4H 9475

• **The bidder shall quote for all items.**

• **Quotation shall indicate the following:**

- **Price**

\* Door Step Delivery Price

**OR**

\* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. for custom duty (25% of CIF price)
2. for clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

\* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

- **Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

- **Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Technical specification(s)**: All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- **Payment**: 100% upon delivery within 30 working days.

- **Payment terms**: Payment shall be made in Maldivian rufiyaa

- **Quotation validity**: Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

- **Company details**: Shall submit company profile, registration copy, GST Registration copy and contact details.

- **Important Note**: It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

• **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 85 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 85].
- Delivery period = 10 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 10].
- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

\* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

• **The quotations shall be submitted in sealed envelope and addressed as follows:**

Head of Procurement Department  
State Electric Company Limited.  
Ref. no: H-2012/145

- All sealed quotations shall reach STELCO head office on or before **Wednesday, 26th September 2012, 11:30hrs.** Any quotation(s) received after this deadline shall be disqualified.

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

• **Quotation Opening:**

Quotation shall be opened on **Wednesday, 26th September 2012, 11:30hrs, in STELCO Head Office / 2nd Floor meeting room**, in the presence of those parties or their representatives who wish to attend the session.

• **Further information:**

Interested parties may obtain further information from the following address:

Procurement Department  
State Electric Company Limited.  
Ameenee Magu, Male', 20349  
Republic of Maldives  
Tel: (960) 333 8122  
Fax: (960) 332 7036  
E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- This request for quotation is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv)

**State Electric Company Ltd.**

Ref No: H-2012/147

Date: 20/09/2012

**Invitation for Bids**

**Supply of 160kW and 120kW Generator Sets for Adh.Dhigurah,V.Keyodhoo and K.Dhiffushi**

1. State Electric Company Ltd (STELCO) wishes to invite sealed Bids from interested and eligible Bidders for the above mentioned tender. **This Invitation for Bid is open for both local and international Bidders.**
2. A complete set of Bidding Documents may be purchased by interested and eligible Bidders from STELCO's head office in Male', from 23rd September 2012 to 07th October 2012 between 09:00 hrs to 15:00 hrs on all working days, upon payment of a non-refundable fee of USD 100.00 (United States Dollars One Hundred only) or equivalent in Maldivian Rufiyaa, by telegraphic transfer or directly to our head office. Documents shall be issued from 25th September 2012 to 07th October 2012 between 09:00 hrs to 15:00 hrs on all working days.
  - Only Bidders *who purchase* the Bidding document can participate and thus the document is *not transferable*.
3. The Bid Validity shall be minimum thirty (30) days from the date of Bid opening. All Bids shall be accompanied with a Bid Security of MRF 20,000(Maldivian Rufiyaa Twenty Thousand only) or equivalent in United States Dollar which is valid for 20 days beyond the validity of the bid. The amount of Performance Security shall be 10% of the Bid Price.
4. A pre-bid meeting shall be held on **Thursday, 04th October 2012 at 10:30 hrs local time at STELCO Head Office, 2nd Floor meeting room.**
5. All Bids shall reach STELCO head office on or before Thursday, 11th October 2012, at 10:30 hrs.
6. The Bids shall be submitted in sealed envelope and addressed as follows:
  - Head of Procurement Department
  - State Electric Company Limited
  - Supply of 160kW & 120kW Generator Sets
  - Ref. no: H-2012/147
  - STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed Bids.
7. Bids shall be opened on **Thursday, 11th October 2012, at 10:30hrs, at STELCO Head Office, 2nd Floor meeting room**, in the presence of those Bidders or Bidder's representatives who wish to attend the session.

8. - **Important Note:** It is in STELCO’s discretion to reject/cancel any bid which does not fulfil or comply the above terms, at anytime during the bid evaluation process. Also it is in STELCO’s discretion to cancel this invitation to bid at any time.

**Key Dates:-**

EVENT	DATE	TIME
Registration	23rd September 2012 - 07th October 2012 (on all working days)	09:00 hrs – 15:00 hrs
Issuing Tender Documents	25th September 2012 - 07th October 2012 (on all working days)	09:00 hrs – 15:00hrs
Pre-bid Meeting	04th October 2012 ( Thursday )	10:30 hrs
Bid Opening	11th October 2012 ( Thursday )	10:30 hrs

■ **Further information:**

Interested Bidders may obtain further information from the following address:

Procurement Department  
 State Electric Company Limited.  
 Ameenee Magu, Male’, 20349  
 Republic of Maldives  
 Tel: (960) 333 8121, (960) 333 8122  
 Fax: (960) 332 7036  
 E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- This invitation for bid is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv)

ސޯޒިޔުމުގެ މި އުފުލާލު ކަން ކުރިއަށް ގެންދާ ގޮތުގައި  
 ހުށަހަޅާ ބަދަލު ނުކުރެއްވުމަށް ދަންނަވަމެވެ.

H - 2012 /147 : ސަރުކާރުގެ

ބިއްލުމުގެ އުފުލާލު ކަން ކުރިއަށް ގެންދާ ގޮތުގައި

ހުށަހަޅާ ބަދަލު ނުކުރެއްވުމަށް ދަންނަވަމެވެ. 160 ޔަލިގަވާލު 120 ޔަލިގަވާލު ގެ ސަރުކާރުގެ ބިއްލުމުގެ އުފުލާލު ކަން ކުރިއަށް ގެންދާ ގޮތުގައި.

ހުށަހަޅާ ބަދަލު ނުކުރެއްވުމަށް ދަންނަވަމެވެ. 160 ޔަލިގަވާލު 120 ޔަލިގަވާލު ގެ ސަރުކާރުގެ ބިއްލުމުގެ އުފުލާލު ކަން ކުރިއަށް ގެންދާ ގޮތުގައި. ހުށަހަޅާ ބަދަލު ނުކުރެއްވުމަށް ދަންނަވަމެވެ. ހުށަހަޅާ ބަދަލު ނުކުރެއްވުމަށް ދަންނަވަމެވެ.

ހުށަހަޅާ ބަދަލު ނުކުރެއްވުމަށް ދަންނަވަމެވެ. 23 ސެޕްޓެމްބަރު 2012 ގައި 07 ޕްލެއިން 2012 ގައި 9:00 ޕްލެއިން 15:00 ޕްލެއިން 100/- ޕްލެއިން ހުށަހަޅާ ބަދަލު ނުކުރެއްވުމަށް ދަންނަވަމެވެ. 04 ޕްލެއިން 2012 ގައި 10:30 ޕްލެއިން ހުށަހަޅާ ބަދަލު ނުކުރެއްވުމަށް ދަންނަވަމެވެ. 11 ޕްލެއިން 2012 ގައި 10:30 ޕްލެއިން ހުށަހަޅާ ބަދަލު ނުކުރެއްވުމަށް ދަންނަވަމެވެ. 25 ސެޕްޓެމްބަރު 2012 ގައި 07 ޕްލެއިން 2012 ގައި 9:00 ޕްލެއިން 15:00 ޕްލެއިން ހުށަހަޅާ ބަދަލު ނުކުރެއްވުމަށް ދަންނަވަމެވެ.

20,000.00 (ወርሳዎች) የሚደገባቸውን ደንበኞች ለመገንባት እና ለመቆየት በደንበኞች ላይ የተደረገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ለደንበኞች ስርዓቱ 10% ደንበኞች ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ደንበኞች ስርዓቱ ለመጀመሪያ ጊዜ ለመቆየት ደንበኞች ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ደንበኞች ስርዓቱ ለመጀመሪያ ጊዜ ለመቆየት ደንበኞች ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ደንበኞች ስርዓቱ ለመጀመሪያ ጊዜ ለመቆየት ደንበኞች ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።

ወቅት	ትኩረት	
9:00 ሰዓት 15:00 ሰዓት	2012 ዓ.ም ግንባታ ጉዞ 07	23 ክብር ወይን ስራ
9:00 ሰዓት 15:00 ሰዓት	2012 ዓ.ም ግንባታ ጉዞ 07	25 ክብር ወይን ስራ
10:30 ሰዓት	2012 ዓ.ም ግንባታ ጉዞ (ወይን ስራ)	04 ክብር ወይን ስራ
10:30 ሰዓት	2012 ዓ.ም ግንባታ ጉዞ (ወይን ስራ)	11 ክብር ወይን ስራ

የግንባታ ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።

ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።  
 ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።

ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።

ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።

H - 2012 /148 ስራ ለማስፈራሪያ እና ለመቆየት የሚያስፈልገውን የገንዘብ ቅጥር ለማሟላት አስፈላጊ ይሆናል።

Item	Description:	Qty
1	KIT ENGINE GASKET (DEUTZ ENGINE MODEL: BF6M1013EC. SERIAL NO :00988215 )	NOS 01



3338122 / 3338125 / 3338121  
 1433 04  
 2012

**State Electric Company Ltd.**

Ref No: H-2012/148

20-09-2012

**Request for Quotations**

State Electric Company Limited (STELCO) request sealed quotations from interested and eligible parties for the following item(s).

**This request for Quotation is open for both local and international bidders.**

Item	Description:	Qty
1	KIT ENGINE GASKET (DEUTZ ENGINE MODEL: BF6M1013EC. SERIAL NO :00988215 )	NOS 01
2	INJECTOR NOZZLE (DEUTZ ENGINE MODEL: BF6M1013EC . SERIAL NO :00988215 )	NOS 12
3	LUB OIL PUMP (DEUTZ ENGINE MODEL: BF6M1013EC. SERIAL NO :00988215 )	NOS 01
4	WATER PUMP (DEUTZ ENGINE MODEL: BF6M1013EC. SERIAL NO :00988215 )	NOS 01
5	AIR FILTER AF 1811 (DEUTZ ENGINE MODEL: BF6M1013EC. SERIAL NO :00988215 )	NOS 02

**REMARKS:** DEUTZ 120 KW ENGINE MODEL: BF6M1013EC. SERIAL NO: 00988215

- **The bidder shall quote for all items.**
- **Quotation shall indicate the following:**

**- Price**

\* Door Step Delivery Price

**OR**

\* CIF Male' Price

The following charges shall be applied for CIF Male' Prices:

1. for custom duty (25% of CIF price)
2. for clearing, handling & delivery to STELCO site (2% of the highest quoted CIF price)

\* Quotation shall indicate the unit price, total price for each item and total price of the quotation.

**- Currency** (If not stated, shall be assumed as Maldivian Rufiyaa).

**- Delivery period** (In days). For CIF quoted quotations, additional 07 days shall be included for the clearing, handling and delivery to STELCO site. Delivery indicated as 'ex-stock' and a particular duration not specified shall be taken same as the party offering the longest delivery period.

- **Technical specification(s):** All the relevant information(s) shall be complete to enable technical evaluation of the item(s) quoted.

- **Payment:** 100% upon delivery within 30 working days.

- **Payment terms:** Payment shall be made in Maldivian rufiyaa

- **Quotation validity:** Quotation validity shall be minimum 30 days from the date of quotation opening.

- **Company details:** Shall submit company profile, registration copy and contact details.

- **Important Note:** It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

• **Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 75 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 75].

- Delivery period = 20 pts [(Shortest delivery period) / (Quoted delivery period) x 20].

- Experience = 05 pts (Shall submit reference letters of previous supplies for similar work).

\* Additional (US\$25.00 plus 4% of quotation amount shall be included to the price of quotation as financial costs for overseas payments).

• **The quotations shall be submitted in sealed envelope and addressed as follows:**

Head of Procurement Department  
State Electric Company Limited.  
Ref. no: H-2012/148

- All sealed quotations shall reach STELCO head office on or before **Thursday, 27th September 2012, 10:00hrs.** Any quotation(s) received after this deadline shall be disqualified.

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

• **Quotation Opening:**

Quotation shall be opened on **Thursday, 27th September 2012, 10:00hrs, in STELCO Head Office / 2nd Floor meeting room,** in the presence of those parties or their representatives who wish to attend the session.

• **Further information:**

Interested parties may obtain further information from the following address:

Procurement Department  
State Electric Company Limited.  
Ameenee Magu, Male', 20349  
Republic of Maldives  
Tel: (960) 333 8122  
Fax: (960) 332 7036  
E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- This request for quotation is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv)

H - 2012 / 150 سۆھبەت:

سۆھبەت ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش

تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش

تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش  
 تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش

تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش  
 تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش  
 تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش  
 تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش

تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش  
 تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش  
 تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش  
 تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش

تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش  
 تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش

تەكشۈرۈش	تەكشۈرۈش	تەكشۈرۈش
9:00 ۋە 15:00	23 2012 ۋە 07 2012	تەكشۈرۈش ۋە تەكشۈرۈش
9:00 ۋە 15:00	25 2012 ۋە 07 2012	تەكشۈرۈش ۋە تەكشۈرۈش
14:00	04 2012 (تەكشۈرۈش)	تەكشۈرۈش ۋە تەكشۈرۈش
14:00	11 2012 (تەكشۈرۈش)	تەكشۈرۈش ۋە تەكشۈرۈش

تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش

تەكشۈرۈش ئارقىلىق تەكشۈرۈش

سۆھبەت ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش

(سۆھبەت ئارقىلىق تەكشۈرۈش ۋە تەكشۈرۈش)

H-2012/150 سۆھبەت:











- 1 C7000 Enclosure HW Supp
- 1 HP Startup BladeSys c-Class Infrastr SVC

**Item 2: HP BL460c Server Blade**

**Quantity: 1**

Specification

- 1 HP BL460c Gen8 Intel Xeon E5-2603 (1.8GHz/4-core/10MB/80W) FIO Processor Kit
- 4 HP 2GB (1x2GB) Single Rank x8 PC3L-10600E (DDR3-1333) Unbuffered CAS-9 Low Voltage Memory Kit
- 2 HP 300GB 6G SAS 15K rpm SFF (2.5-inch) SC Enterprise 3yr Warranty Hard Drive
- 1 HP Flex-10 10Gb 2-port 530FLB FIO Adapter
- 1 HP Dual-port 8Gb Fibre Channel HBA adapter for SAN connectivity.
- 1 Windows Server 2008 R2 Enterprise Edition license with software assurance

4 ئىختىيارىي 1433  
20 ئىختىيارىي 2012

دۆڭە ۋە سېتىش ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان.

(IUL)220-AF/01/2012/102 سېتىش نۇمۇرى:

ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان

دۆڭە ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان. 2012 يىلى ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان. (IUL)220-AF/1/2012/92 سېتىش نۇمۇرى:  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان.

**Item 1:HP C7000 Blade Server Enclosure**

**Quantity: 1**

Specification

- 1 HP BLc7000 Enclosure
- 1 HP 1GB Ethernet Pass-Thru Module for c-Class BladeSystem
- 2 HP 2400W Gold Hot Plug Power Supply Kit
- 1 HP BLc7000 1 PH FIO Power Module Option

ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان

دۆڭە ۋە سېتىش ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان.

تېب/2012/43 : سېتىش نۇمۇرى  
(IUL)13-K/13/2012/119 : سېتىش نۇمۇرى

ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان

دۆڭە ۋە سېتىش ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان. 2012 يىلى ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان. 23 ئىختىيارىي 2012 يىلى ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان.

دۆڭە ۋە سېتىش ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان. 24 ئىختىيارىي 2012 يىلى ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان. 01 ئىختىيارىي 2012 يىلى ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان. 14:00 يىلى ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان. ۋە ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان.

دۆڭە ۋە سېتىش ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان. [www.finance.gov.mv](http://www.finance.gov.mv) سىتېمىسى ئارقىلىق ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان  
دۆڭە، ئىشلىرىنى ئۆز ئىچىگە ئالىدىغان.

13 ئىختىيارىي 2012

සමූහ ගොනුවේ පැහැදිලි කිරීමේ කොටස  
දැනුම්, ප්‍රවේශය

සංඛ්‍යාංකය: 2012-H/ 149

අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි

කැබලි ප්‍රවේශයේ පවුල් කොන්දේසි, අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි සඳහා පවුල් කොන්දේසි.

වරද, කැබලි ප්‍රවේශයේ පවුල් කොන්දේසි, අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි 25 සැප්තැම්බර් 2012 (අවසාන) දින 10:00 ට

කැබලි ප්‍රවේශයේ පවුල් කොන්දේසි, අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි සඳහා පවුල් කොන්දේසි.

කැබලි ප්‍රවේශයේ පවුල් කොන්දේසි, අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි සඳහා පවුල් කොන්දේසි.

අවසාන: 90 මිනිත්

කැබලි ප්‍රවේශයේ පවුල් කොන්දේසි / අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි x 90

කොන්දේසි: 10 මිනිත්

කැබලි ප්‍රවේශයේ පවුල් කොන්දේසි, අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි සඳහා පවුල් කොන්දේසි.

අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි, අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි සඳහා පවුල් කොන්දේසි.

අවසාන: 90 මිනිත්

සමූහ ගොනුවේ පැහැදිලි කිරීමේ කොටස

(වාර්තා අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි)

අවසාන: 2012/149-H

සමූහ ගොනුවේ පැහැදිලි කිරීමේ කොටස 02 සැප්තැම්බර් 2012 දින 10:00 ට අවසාන දින 10:00 ට

තරඟකරුන්ගේ පවුල් කොන්දේසි, අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි සඳහා පවුල් කොන්දේසි.

වරද, කැබලි ප්‍රවේශයේ පවුල් කොන්දේසි, අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි 02 සැප්තැම්බර් 2012 දින 10:00 ට

අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි සඳහා පවුල් කොන්දේසි.

මිල:

කැබලි ප්‍රවේශයේ පවුල් කොන්දේසි, අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි සඳහා පවුල් කොන්දේසි.

වාර්තා අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි සඳහා පවුල් කොන්දේසි.

කැබලි ප්‍රවේශයේ පවුල් කොන්දේසි, අන්තර්ජාතික තරඟකරුන්ගේ පවුල් කොන්දේසි සඳහා පවුල් කොන්දේසි.

procurement@stelco-com-mv අවසාන: 3338122 / 3338123 සංඛ්‍යාංකය සඳහා පවුල් කොන්දේසි.

04 දුරකථන අංකය 1433

20 සැප්තැම්බර් 2012

**State Electric Company Ltd.**

Ref No: H-2012/149

20-09-2012

**Request for Quotations**

State Electric Company Limited (STELCO) wishes to seek a party to insure STELCO's vehicles. Interested and eligible parties shall submit their quotations in compliance with the pre-bid information.

1. A pre-bid meeting shall be held on **Tuesday, 25th September 2012 at 10:00 hrs local time at STELCO Head Office, 2nd Floor meeting room.**

**2. Quotation Evaluation Criteria:**

All Quotations shall be evaluated on the following basis. Points (pts) shall be given according to the formula below.

- Price = 90 pts [(Minimum Quoted Price) / (Quoted Price) x 90].
- Experience = 10 pts (Shall submit reference letters of previous supplies for similar work).

- **Important Note:** It is in STELCO's discretion to reject/cancel any quotation which does not fulfil or comply the above terms, at anytime during the quotation evaluation process. Also it is in STELCO's discretion to cancel this request for quotation at anytime.

• **The quotations shall be submitted in sealed envelope and addressed as follows:**

Head of Procurement Department  
State Electric Company Limited.  
(Vehicle Insurance)  
Ref. no: H-2012/149

- All sealed quotations shall reach STELCO head office on or before **Monday, 02nd October 2012, 10:00hrs.** Any quotation(s) received after this deadline shall be disqualified.

- STELCO shall **not be liable** for the misplacement or premature opening for the unlabeled sealed quotations.

• **Quotation Opening:**

Quotation shall be opened on **Tuesday, 02nd October 2012, 10:00hrs, in STELCO Head Office / 2nd Floor meeting room,** in the presence of those parties or their representatives who wish to attend the session.

• **Further information:**

Interested parties may obtain further information from the following address:

Procurement Department  
State Electric Company Limited.  
Ameenee Magu, Male', 20349  
Republic of Maldives  
Tel: (960) 333 8122  
Fax: (960) 332 7036  
E-mail: [procurement@stelco.com.mv](mailto:procurement@stelco.com.mv).

- This request for quotation is also published in STELCO website [www.stelco.com.mv](http://www.stelco.com.mv)



<p>100 500 1000000 :          1000000 500 1000000 :          1000000 500 1000000 :          1000000 500 1000000 :          1000000 500 1000000 :          1000000 500 1000000 :</p>	<p>1000000 500 1000000 :          1000000 500 1000000 :          1000000 500 1000000 :          1000000 500 1000000 :          1000000 500 1000000 :          1000000 500 1000000 :</p>
---	---

1000000 500 1000000 :  
 1000000 500 1000000 :

- 1000000 500 1000000 :  
 1000000 500 1000000 :
- 1000000 500 1000000 :  
 1000000 500 1000000 :

1000000 500 1000000 :  
 1000000 500 1000000 :  
 1000000 500 1000000 :  
 1000000 500 1000000 :

1000000 500 1000000 :  
 1000000 500 1000000 :  
 1000000 500 1000000 :  
 1000000 500 1000000 :

1000000 500 1000000 :  
 1000000 500 1000000 :  
 1000000 500 1000000 :

1000000 500 1000000 :  
 1000000 500 1000000 :  
 1000000 500 1000000 :

1000000 500 1000000 :

1000000 500 1000000 :  
 1000000 500 1000000 :  
 1000000 500 1000000 :





# فوج قریٰ دے تہذیب و تمدن

قزلباشی اہل سنت و جماعت کے لیے  
دعا، تہذیب و تمدن

سہ ماہی نمبر: (IUL)215-AS/1/2012/30

## فوج قریٰ دے تہذیب و تمدن

جہاد کے لیے تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔

1 - 1	تاریخ: 1
1	تاریخ: 1
01	تاریخ: 01
5,200/-	تاریخ: 5,200/-
4,000/-	تاریخ: 4,000/-
45%	تاریخ: 45%
11,540/-	تاریخ: 11,540/-
<p>تاریخ: 2/2008 (فوج قریٰ دے تہذیب و تمدن) کے لیے اہل سنت و جماعت کے لیے تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>تاریخ: 3 دسمبر 2008ء کو اسلام آباد میں منعقد ہونے والے اجلاس میں فیصلہ کیا گیا کہ تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>تاریخ: 5 دسمبر 2008ء کو اسلام آباد میں منعقد ہونے والے اجلاس میں فیصلہ کیا گیا کہ تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>تاریخ: 1 دسمبر 2008ء کو اسلام آباد میں منعقد ہونے والے اجلاس میں فیصلہ کیا گیا کہ تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>1. تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>2. تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>3. تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>4. تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>5. تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>6. تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>7. تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>8. تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	
<p>9. تہذیب و تمدن کی ترقی دینا ضروری ہے۔</p>	

<p>10. 11. 12.</p> <p>1. 2. 3. 4. 5. 6. 7.</p>	<p>10. 11. 12.</p> <p>1. 2. 3. 4. 5. 6. 7.</p>
<p>2012</p>	<p>2012</p>
<p>17</p> <p>04</p>	<p>17</p> <p>04</p>

<p>188-B/2012/64</p> <p>1433</p> <p>09</p>	<p>188-B/2012/53</p> <p>22</p> <p>09</p>
--	--

سره شمېر: (IUL)220-AF/1/2012/94

د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان

د افغانستان د ولسي جرگې د ټوليزو انتخاباتو د لومړني دورې د انتخاباتو د نتيجه اعلان

<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان (خونو 1)</p>	<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>
<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان / د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>	<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>
<p>7,000/- مېټر</p>	<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>
<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان: 2,500/- مېټر د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان: 40% د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان: 175/- مېټر</p>	<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>
<p>- د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان - د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان - د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان - د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>	<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>
<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p> <p>- د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان - د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>	
<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان (خونو 1)</p>	<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>
<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان / د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>	<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>
<p>7,000/- مېټر</p>	<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>
<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان: 2,500/- مېټر د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان: 40% د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان: 175/- مېټر</p>	<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>
<p>- د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان - د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>	<p>د ولسي جرگې د انتخاباتو د نتيجه اعلان</p>











- اړخیز د پوښتنو د ځوابونو د لاسلیکولو په موخه 3004309 اړخیز د پوښتنو د لاسلیکولو د نېټې ته اړتیا لري.
- اړخیز د پوښتنو د لاسلیکولو د نېټې ته اړتیا لري د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري.

• نېټې: 24 سپټمبر 2012 و 12:00 تر 12:00 څو اړخیز د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري.

23 څو 1433

10 سپټمبر 2012

په لاسلیکولو کې د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري.

نېټې: (IUL)MISL004-HR/1/2012/03

**د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري**

د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري (IUL)MISL004-HR/1/2012/2 اړخیز ته اړتیا لري د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري.

د نېټې	د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري
2	د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري
9890/-	د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري
2000/-	د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري
	د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري
01	د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري
1	د لاسلیکولو په موخه اړخیز ته اړتیا لري









2. דאָס וואָרט "אָפּגעבן" אָרטיק אַרומגעבן אַ קאַמפּליקאציע, און אַזוי אַז עס זאל זיין קלאָר און פֿאַרשטאַנדליך.
3. דאָס וואָרט "אָפּגעבן" אָרטיק אַרומגעבן אַ קאַמפּליקאציע, און אַזוי אַז עס זאל זיין קלאָר און פֿאַרשטאַנדליך.
4. דאָס וואָרט "אָפּגעבן" אָרטיק אַרומגעבן אַ קאַמפּליקאציע, און אַזוי אַז עס זאל זיין קלאָר און פֿאַרשטאַנדליך.
5. דאָס וואָרט "אָפּגעבן" אָרטיק אַרומגעבן אַ קאַמפּליקאציע, און אַזוי אַז עס זאל זיין קלאָר און פֿאַרשטאַנדליך.
6. דאָס וואָרט "אָפּגעבן" אָרטיק אַרומגעבן אַ קאַמפּליקאציע, און אַזוי אַז עס זאל זיין קלאָר און פֿאַרשטאַנדליך.

1. דאָס וואָרט "אָפּגעבן" אָרטיק אַרומגעבן אַ קאַמפּליקאציע, און אַזוי אַז עס זאל זיין קלאָר און פֿאַרשטאַנדליך.
2. דאָס וואָרט "אָפּגעבן" אָרטיק אַרומגעבן אַ קאַמפּליקאציע, און אַזוי אַז עס זאל זיין קלאָר און פֿאַרשטאַנדליך.
3. דאָס וואָרט "אָפּגעבן" אָרטיק אַרומגעבן אַ קאַמפּליקאציע, און אַזוי אַז עס זאל זיין קלאָר און פֿאַרשטאַנדליך.
4. דאָס וואָרט "אָפּגעבן" אָרטיק אַרומגעבן אַ קאַמפּליקאציע, און אַזוי אַז עס זאל זיין קלאָר און פֿאַרשטאַנדליך.
5. דאָס וואָרט "אָפּגעבן" אָרטיק אַרומגעבן אַ קאַמפּליקאציע, און אַזוי אַז עס זאל זיין קלאָר און פֿאַרשטאַנדליך.

<p>ארגון המכון לתרבות המרכז הרעיוני</p>	<p>23 ספטמבר 2012 ו' אדר א' תשע"ב 15:00 ז' מאמר מרכזי על המחקר וזיקתו לדבר המחקר (מרכז הרעיוני/ארגון המכון)</p>
<p>התכנית המרכז</p>	<p>1. תוכנית המרכז והתכנית (המרכז המרכזי) (המרכז המרכזי) (המרכז המרכזי) 2. תוכנית המרכז והתכנית (המרכז המרכזי) (המרכז המרכזי) (המרכז המרכזי) 3. תוכנית המרכז והתכנית (המרכז המרכזי) (המרכז המרכזי) (המרכז המרכזי) 4. תוכנית המרכז והתכנית (המרכז המרכזי) (המרכז המרכזי) (המרכז המרכזי) 5. תוכנית המרכז והתכנית (המרכז המרכזי) (המרכז המרכזי) (המרכז המרכזי) 6. תוכנית המרכז והתכנית (המרכז המרכזי) (המרכז המרכזי) (המרכז המרכזי) 7. תוכנית המרכז והתכנית (המרכז המרכזי) (המרכז המרכזי) (המרכז המרכזי)</p>
<p>תוכנית המרכז והתכנית המרכז המרכזי המרכז המרכזי</p>	<ul style="list-style-type: none"> <li>- תוכנית המרכז והתכנית (המרכז המרכזי) (המרכז המרכזי) (המרכז המרכזי)</li> <li>- תוכנית המרכז והתכנית (המרכז המרכזי) (המרכז המרכזי) (המרכז המרכזי)</li> <li>- תוכנית המרכז והתכנית (המרכז המרכזי) (המרכז המרכזי) (המרכז המרכזי)</li> </ul>
<p>התכנית והמרכז</p>	<p>תוכנית המרכז והתכנית (המרכז המרכזי) (המרכז המרכזי) (המרכז המרכזי)</p>

1433 24 ספטמבר 2012

11 ספטמבר 2012







<p>ד'ק'ג: ארבעה עשר אלף שקלים, על ארבע אלף עשרת אלפים שקלים (ארבעה 1)</p>	
<p>על ארבע אלף עשרת אלפים שקלים ואלף שקלים ושישה עשר שקלים / על ארבע אלף עשרת אלפים שקלים</p> <p>ארבע (אלף עשרת אלפים)</p>	<p>פחית ו' ארבע עשרת אלפים שקלים</p> <p>שלושה עשר:</p>
<p>ארבעה עשר אלף שקלים - 4000/ עשרת אלפים</p>	<p>ארבעה עשר:</p>
<p>עשרת אלפים שקלים: - 2,000/ עשרת אלפים</p> <p>עשרת אלפים שקלים ואלף שקלים: ארבעה עשרת אלפים 40%</p> <p>שלושה עשר אלף שקלים: דבר אחרים שהם עשרת אלפים שקלים / 150/ עשרת אלפים</p> <p>על ארבע אלף עשרת אלפים (עשרת אלפים שקלים)</p>	<p>ארבעה עשרת אלפים:</p>
<p>על ארבע אלף עשרת אלפים שקלים ואלף שקלים - דבר אחרים שהם עשרת אלפים שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים</p> <p>עשרת אלפים שקלים: ארבעה עשרת אלפים שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים</p> <p>ארבעה עשרת אלפים שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים</p>	<p>ד'ק'ג'ג' ארבע עשרת אלפים שקלים</p> <p>דבר אחרים שהם עשרת אלפים שקלים:</p>
<p>שלושה עשר:</p> <p>ארבעה עשרת אלפים שקלים</p> <p>- א' עשרת אלפים 2 דבר אחרים 'ש' ו' ארבע אלף עשרת אלפים 'ארבעה עשרת אלפים' ארבע אלף עשרת אלפים 'עשרת אלפים' ד' עשרת אלפים 5 דבר אחרים 'ש' עשרת אלפים שקלים</p>	
<p>ארבעה עשרת אלפים שקלים</p> <p>1. דבר אחרים שהם עשרת אלפים שקלים ואלף שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים</p> <p>2. עשרת אלפים שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים</p> <p>3. דבר אחרים שהם עשרת אלפים שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים</p> <p>4. עשרת אלפים שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים</p> <p>5. פחית ו' ארבע עשרת אלפים שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים</p> <p>ד'ק'ג'ג'ג' שלושה עשרת אלפים שקלים ואלף שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים</p> <p>1. דבר אחרים שהם עשרת אלפים שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים / דבר אחרים שהם עשרת אלפים שקלים</p> <p>(ארבעה עשרת אלפים)</p>	



ڏيکارڻ جي مقصدن لاءِ سرٽيفڪيٽ جو ڏيکارڻ

ڏيکارڻ جي مقصدن لاءِ سرٽيفڪيٽ (تعداد / تعداد)

ارڊر سرٽيفڪيٽ نمبر:

01

سرٽيفڪيٽ آرڊر نمبر:

نڪونو:

ڏيکارڻ جي مقصدن لاءِ سرٽيفڪيٽ	تعداد	تعداد	مڪمل ڪم	مڪمل ڪم لاءِ سرٽيفڪيٽ	نڪونو	ڏيکارڻ
1000.00	2500.00	5610.00	<p>- ٽيڪسٽ ڪتاب ۽ ٽيڪسٽ ڪتابڪوٽي ۽ ٽيڪسٽ ڪتابڪوٽي ۽ ٽيڪسٽ ڪتابڪوٽي 2 آرڊر نمبر 2 آرڊر نمبر لاءِ سرٽيفڪيٽ ڏيکارڻ جي مقصدن لاءِ.</p>	<p>ٽيڪسٽ ڪتابڪوٽي ڪتابڪوٽي آرڊر نمبر 2</p>	MS1	ٽيڪسٽ ڪتابڪوٽي
1000.00	2500.00	6295.00	<p>- ٽيڪسٽ ڪتابڪوٽي ۽ ٽيڪسٽ ڪتابڪوٽي ۽ ٽيڪسٽ ڪتابڪوٽي 2 آرڊر نمبر لاءِ سرٽيفڪيٽ ڏيکارڻ جي مقصدن لاءِ.</p>	<p>ٽيڪسٽ ڪتابڪوٽي ڪتابڪوٽي آرڊر نمبر 3</p>	MS2	ٽيڪسٽ ڪتابڪوٽي
1000.00	2500.00	7035.00	<p>- ٽيڪسٽ ڪتابڪوٽي ۽ ٽيڪسٽ ڪتابڪوٽي 2 آرڊر نمبر لاءِ سرٽيفڪيٽ ڏيکارڻ جي مقصدن لاءِ.</p> <p>- ٽيڪسٽ ڪتابڪوٽي ۽ ٽيڪسٽ ڪتابڪوٽي 2 آرڊر نمبر لاءِ سرٽيفڪيٽ ڏيکارڻ جي مقصدن لاءِ.</p>	<p>ٽيڪسٽ ڪتابڪوٽي ڪتابڪوٽي آرڊر نمبر 4</p>	MS3	ٽيڪسٽ ڪتابڪوٽي



1. අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී  
 - අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී  
 - අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී  
අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී

දිනය: 23 ඔක්තෝබර් 2012 දී 14.00 ට  
 අවසරය ලබාදීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී

අංක: 3008736 දිනය: 3313726

- අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී  
 සඳහා: අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී අනුමැතියක් ලෙස පත්වීමේදී

26 කොටස් 1433  
 13 ඔක්තෝබර් 2012

දිනය: 26 කොටස් 1433  
 13 ඔක්තෝබර් 2012

අංක: 167-F/1/2012/65

අනුමැතියක් ලෙස පත්වීමේදී

දිනය: 26 කොටස් 1433  
 13 ඔක්තෝබර් 2012

දිනය	අනුමැතියක් ලෙස පත්වීමේදී
26 කොටස් 1433	13 ඔක්තෝබර් 2012
26 කොටස් 1433	13 ඔක්තෝබර් 2012
26 කොටස් 1433	13 ඔක්තෝබර් 2012
26 කොටස් 1433	13 ඔක්තෝබර් 2012
26 කොටස් 1433	13 ඔක්තෝබර් 2012
26 කොටස් 1433	13 ඔක්තෝබර් 2012
26 කොටස් 1433	13 ඔක්තෝබර් 2012



<p>نۇسخىسى ئۆزگەرتىش</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>	<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>
<p>5610/- مىڭ يۈەن</p>	<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>
<p>2500/- مىڭ يۈەن</p>	<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>
<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>	<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>
<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>	<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>
<p>04 (نۇسخىسى)</p>	<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>
<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>	<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>
<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>	<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>
<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p> <p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>	<p>بۇ نۇسخىنىڭ ئۆزگەرتىش ىسى 1</p>

אנשינו איתנו

• תפוצת ספרים ופריטים אחרים לילדים ולנוער, במסגרת פרויקט "אנשינו איתנו" המיושם במסגרת תוכנית "אנשינו איתנו" של משרד החינוך.

שם: ד"ר דבורה רותם זעירוביץ, 23 ספטמבר 2012, אזורי תל אביב, 14:00, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב (תחום תל אביב / 1 פוסט תל אביב)

דבריו של ד"ר דבורה רותם זעירוביץ, 3328443, אזורי תל אביב, אזורי תל אביב.

דבריו של ד"ר דבורה רותם זעירוביץ:

- ספרים ופריטים אחרים (תחום תל אביב / 1 פוסט תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב).

- תחום תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב (אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב).

- תחום תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב (אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב).

- תחום תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב (תחום תל אביב)

- ספרים ופריטים אחרים | ספרים ופריטים אחרים, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב.

- ספרים ופריטים אחרים, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב.

- תחום תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב, אזורי תל אביב.

24 ספטמבר 1433

11 ספטמבר 2012

(IUL)23-ES/1/2012/234	دیسریٹیشن کے لیے درخواستیں
2012	دفعہ 23-ES/1/2012/234

دیسریٹیشن کے لیے درخواستیں جمع کروانے کے لیے درخواستیں جمع کروانی چاہیں۔  
دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانی چاہیں۔

دیسریٹیشن کے لیے درخواستیں		دفعہ
MS2	2	01
		6295/-
		2000/-
		دفعہ 23-ES/1/2012/234 کے تحت
<p>دیسریٹیشن کے لیے درخواستیں جمع کروانے کے لیے درخواستیں جمع کروانی چاہیں۔ دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانی چاہیں۔</p>		دفعہ 23-ES/1/2012/234 کے تحت
<p>1. دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانے کے لیے درخواستیں جمع کروانی چاہیں۔ دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانی چاہیں۔</p>		دفعہ 23-ES/1/2012/234 کے تحت
<p>2. دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانے کے لیے درخواستیں جمع کروانی چاہیں۔ دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانی چاہیں۔</p>		دفعہ 23-ES/1/2012/234 کے تحت
<p>3. دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانے کے لیے درخواستیں جمع کروانی چاہیں۔ دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانی چاہیں۔</p>		دفعہ 23-ES/1/2012/234 کے تحت
<p>4. دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانے کے لیے درخواستیں جمع کروانی چاہیں۔ دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانی چاہیں۔</p>		دفعہ 23-ES/1/2012/234 کے تحت
<p>5. دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانے کے لیے درخواستیں جمع کروانی چاہیں۔ دفعہ 23-ES/1/2012/234 کے تحت درخواستیں جمع کروانی چاہیں۔</p>		دفعہ 23-ES/1/2012/234 کے تحت

<p>1. <b>ሰዎች መኖሪያ</b></p>	<p>1. ሰዎች መኖሪያ ድንበይ ያለውን ሰዎች መኖሪያ ስራዎችን ያሳያል</p>
<p>2. <b>ገንዘብ ስራዎች</b></p>	<p>1. ሰዎች መኖሪያ ድንበይ ያለውን ሰዎች መኖሪያ ስራዎችን ያሳያል</p>
<p>3. <b>ግንዛቤ</b></p>	<p>2. ሰዎች መኖሪያ ድንበይ ያለውን ሰዎች መኖሪያ ስራዎችን ያሳያል</p>
<p>4. <b>ግንዛቤ</b></p>	<p>3. ሰዎች መኖሪያ ድንበይ ያለውን ሰዎች መኖሪያ ስራዎችን ያሳያል</p>
<p>5. <b>ግንዛቤ</b></p>	<p>4. ሰዎች መኖሪያ ድንበይ ያለውን ሰዎች መኖሪያ ስራዎችን ያሳያል</p>
<p>6. <b>ግንዛቤ</b></p>	<p>5. ሰዎች መኖሪያ ድንበይ ያለውን ሰዎች መኖሪያ ስራዎችን ያሳያል</p>
<p>7. <b>ግንዛቤ</b></p>	<p>6. ሰዎች መኖሪያ ድንበይ ያለውን ሰዎች መኖሪያ ስራዎችን ያሳያል</p>
<p>8. <b>ግንዛቤ</b></p>	<p>7. ሰዎች መኖሪያ ድንበይ ያለውን ሰዎች መኖሪያ ስራዎችን ያሳያል</p>
<p>ግንዛቤ</p>	<p>8. ሰዎች መኖሪያ ድንበይ ያለውን ሰዎች መኖሪያ ስራዎችን ያሳያል</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>
<p>ግንዛቤ</p>	<p>ግንዛቤ</p>

ՍԵՐՏԵՍԻՆԵՐ: (IUL)23-ES/1/2012/233

ՎՈՅՑ ԳՐԱԿԱՆՈՒԹՅԱՆ  
 ԴՆՏՈՒՆՆԵՐԻ ՄԱՍԻՆ

ՊԵՐՈՒՆ: 13 ՆՊՐԱՅԻՆ ԾԱՊՈՒՆՈՒԹՅԱՆ 2012

ՀԵՐՏԵՍԻՆԵՐԻ ԿՐՆԱԿԱՆ ՍԵՐՏԵՍԻՆԵՐԻ ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ՄԱՍԻՆ ՀԵՐՏԵՍԻՆԵՐԻ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ:

ՀՏՈՒՆՆԵՐԻ ՄԱՍԻՆ		ԴՆՏՈՒՆՆԵՐԻ ՄԱՍԻՆ
MS1: ՍԵՐՏԵՍԻՆԵՐ	1 ՍԵՐՏԵՍԻՆԵՐ	01 ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ
		ԾՆՈՒՆՆԱԿ 5610/-
		ՍԵՐՏԵՍԻՆԵՐԻ ԲՆԱԿԻՆ 2500/-
		ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ
		ՍԵՐՏԵՍԻՆԵՐԻ ԲՆԱԿԻՆ
		ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ
<p>1. ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ / ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ 4 ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ 3 ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ:</p>		
<p>2. ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ / ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ 6 ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ 5 ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ:</p>		
<p>3. ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ 1 ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ:</p>		
<p>4. ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ / ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ 4 ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ 3 ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ:</p>		
<p>5. ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ / ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ 1 ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ 3 ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ:</p>		
<p>1. ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ:</p>		
<p>2. ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ:</p>		
<p>3. ԾԱՊՈՒՆՈՒԹՅԱՆ ԲՆԱԿԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ ԿՐՆԱԿԱՆ ՄԱՍԻՆ:</p>		





2012 27 12

1. 20,500/- 20

2. 15,000/- 15

3. 2012 11 27

2012 27 12

2012 27 12 2012 11 27

2012 27 12 2012 11 27

2012 27 12 2012 11 27

2012 27 12 2012 11 27

2012 27 12 2012 11 27

2012 27 12 2012 11 27

2012 27 12 2012 11 27

2012 27 12 2012 11 27

2012 27 12 2012 11 27

2012 27 12 2012 11 27

2012 27 12 2012 11 27

2012 27 12 2012 11 27

1433 25 12

سەنئەت نومۇرى: GS49/IU/2012/13

دۆنر

دۆنر سەنئەت نومۇرى

دۆنر: مەنەئىي سەنئەت ( قەشقەر / شەنئەت سەنئەت )  
 سەنئەت نومۇرى: 2 ( قەشقەر )

دۆنر سەنئەت نومۇرى: دۆنر سەنئەت / م.د.دۆنر

سەنئەت نومۇرى: سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى سەنئەت نومۇرى

سەنئەت نومۇرى	دۆنر سەنئەت نومۇرى	سەنئەت نومۇرى	سەنئەت نومۇرى	سەنئەت نومۇرى
2500/-	5610/-	دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى	دۆنر سەنئەت نومۇرى	MS 1
2500/-	6295/-	دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى	دۆنر سەنئەت نومۇرى	MS 2
2500/-	7035/-	دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى	دۆنر سەنئەت نومۇرى	MS 3
2500/-	7875/-	دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى دۆنر سەنئەت نومۇرى	دۆنر سەنئەت نومۇرى	MS 4



- תרבותית ופדגוגית, כפי שציינו, נשען על עקרונות מסוימים, אשר נגזרים מהעקרונות הכלליים של החינוך, ומהעקרונות המיוחדים של החינוך המוסרי.

- העקרונות והשיטות המוסריות, נגזרים מהעקרונות והשיטות הכלליים של החינוך, ומהעקרונות והשיטות המיוחדים של החינוך המוסרי.

- כדי להשיג את מטרת החינוך המוסרי, יש להשתמש בכלי החינוך המוסרי, ולהתאים אותם למטרות החינוך המוסרי.

פיתוח תחושת אחריות, תחושת שייכות, תחושת מסוגלות.

- התחייבות, גיבוי, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- תרבות, חינוך, חינוך מוסרי, חינוך חילוני, חינוך דתי, חינוך לאומי, חינוך אזרחי, חינוך סביבתי, חינוך כלכלי, חינוך טכני, חינוך מדעי, חינוך אמנותי, חינוך ספורטיבי, חינוך מוסרי.

- אתר מידע, חינוך, חינוך מוסרי, חינוך חילוני, חינוך דתי, חינוך לאומי, חינוך אזרחי, חינוך סביבתי, חינוך כלכלי, חינוך טכני, חינוך מדעי, חינוך אמנותי, חינוך ספורטיבי, חינוך מוסרי. 2012 ירושלים.

התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות. 1:40 ירושלים.

התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

- התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות.

התחייבות, אחריות, שיתוף, שיתוף פעולה, שיתוף מידע, שיתוף חוויות, שיתוף תחושות, שיתוף רגשות, שיתוף ערכים, שיתוף מודעות. 6800010, 6800764, ירושלים, maavashuschool@gmail.com





3334333 **3334334** <http://www.broadcom.org.mv>

29 1433  
 16 2012

01 (16) 02 (16) 15:00 08:00 17:00 20:00

(IUL) 164/1/2012/71

**164/1/2012/71**

01 (16) 02 (16) 15:00 08:00 17:00 20:00

1. 01 (16) 02 (16) 15:00 08:00 17:00 20:00
2. 01 (16) 02 (16) 15:00 08:00 17:00 20:00
3. 01 (16) 02 (16) 15:00 08:00 17:00 20:00
4. 01 (16) 02 (16) 15:00 08:00 17:00 20:00
5. 01 (16) 02 (16) 15:00 08:00 17:00 20:00

1. ප්‍රධාන මණ්ඩලයේ සේවකයන්ගේ සේවයේ වෙනස්කම් සම්බන්ධයෙන්
2. රාජකාරි සේවාවේ සේවකයන්ගේ සේවයේ වෙනස්කම් සම්බන්ධයෙන්
3. රාජකාරි සේවාවේ සේවකයන්ගේ සේවයේ වෙනස්කම් සම්බන්ධයෙන්

1. සේවකයන්ගේ සේවයේ වෙනස්කම් සම්බන්ධයෙන්
2. රාජකාරි සේවාවේ සේවකයන්ගේ සේවයේ වෙනස්කම් සම්බන්ධයෙන්
3. රාජකාරි සේවාවේ සේවකයන්ගේ සේවයේ වෙනස්කම් සම්බන්ධයෙන්
4. සේවකයන්ගේ සේවයේ වෙනස්කම් සම්බන්ධයෙන්
5. සේවකයන්ගේ සේවයේ වෙනස්කම් සම්බන්ධයෙන්

රාජකාරි සේවාවේ සේවකයන්ගේ සේවයේ වෙනස්කම් සම්බන්ධයෙන් 24 ඔක්තෝබර් 2012 දින 11:00 ට පැවැත්වෙන සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ඉඩ ඇත. සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත. සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත. සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත. සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත. සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත. සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

64, සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත. (960) 334 4000 දුරකථන අංකයෙන් සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත. [secretariat@ncit.gov.mv](mailto:secretariat@ncit.gov.mv)

සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත. [www.ncit.gov.mv](http://www.ncit.gov.mv)

01 දුරකථන අංකය 1433

17 ඔක්තෝබර් 2012

සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

200-VTR/2012/17 සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

01 සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

01 සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

15,560/- සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.

25% සම්මන්ත්‍රණයේ සාහසිකව සහභාගී වීමට ඉඩ ඇත.



نہجی ہوتی ہے۔ جب تک کہ وہ اس کے لئے ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔

اس لیے: ”نہجی ہوتی ہے“ وہ اس کے لئے ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔

28 ستمبر 2012  
15 ستمبر 2012

اس کے لئے ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔

سہجی ہوتی ہے: (IUL)220-AF/1/2012/101

نہجی ہوتی ہے

نہجی ہوتی ہے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔

<p>نہجی ہوتی ہے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔</p>	<p>نہجی ہوتی ہے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔</p>
<p>نہجی ہوتی ہے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔</p>	<p>نہجی ہوتی ہے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔</p>
<p>نہجی ہوتی ہے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔</p>	<p>نہجی ہوتی ہے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔</p>
<p>نہجی ہوتی ہے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔</p>	<p>نہجی ہوتی ہے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے، ان کی ہی سہجی زندگی کو ہرگز بھی نہیں دیتے۔</p>









1. 2. 3. 4. 5. 6.

1. 2. 3. 4. 5. 6.

1. 2. 3. 4. 5. 6.

1. 2. 3. 4. 5. 6.

1. 2. 3. 4. 5. 6.

1. 2. 3. 4. 5. 6.

1. 2. 3. 4. 5. 6.

1. 2. 3. 4. 5. 6.

1. 2. 3. 4. 5. 6.





ދަހުލުމުގެ ދަށުން:

- \* 1800/- ސަލާމް 2700/- ސަލާމް ގެ ތެރޭގައި ހިމެނޭ ބަދަލު.
- \* ދަހުލުމުގެ ދަށުން ހިމެނޭ ބަދަލު ތަކުގެ ތެރޭގައި ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު.
- \* ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު.

ދަހުލުމުގެ ދަށުން:

- \* ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު.
- \* ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު | ބަދަލު ހިމެނޭ ގޮތަށް.
- \* ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު.
- \* ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު.

ދަހުލުމުގެ ދަށުން:

- \* ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު.
- \* ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު ހިމެނޭ ގޮތަށް.

ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު 23 ސަލާމް 2012 (ދަހުލުމު) ދަހުލުމުގެ 12:30 ގެ ތެރޭގައި ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު.

ދަހުލުމުގެ ދަށުން: <http://www.stomaldives.com/downloads>

ދަހުލުމު:

ދަހުލުމުގެ ދަށުން ހިމެނޭ ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު.

ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު ހިމެނޭ ގޮތަށް.

ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު | ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު.

ދަހުލުމު:

ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު.

ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު - 20345 ސަލާމް

ބަދަލު ހިމެނޭ ގޮތަށް ހިމެނޭ ބަދަލު ފަދަ ބަދަލު.

ވަޑާން: 3344245 / 6528301 ވަޑާން: 3344341 ވަޑާން: [www.stomaldives.com](http://www.stomaldives.com)

ಫಿರ್ಯಾದಿಗಳ ವಿವರಗಳನ್ನು ಕೆಳಕಂಡಂತಿವೆ:  
ದಿನಾಂಕ: 16/11/2012

**ಪ್ರತಿ ಪಕ್ಷದ ವಿವರ**

134-FFC/I/2012/64 ಸಂಖ್ಯೆ: 2012 ಸಂಖ್ಯೆ 16

ಇವೆಲ್ಲವನ್ನೂ ಸೇರಿಸಿ ಪರಿಶೀಲಿಸಿ ಮತ್ತು ತೀರ್ಮಾನಿಸಿ:

01

7815/- ರಿಂದ 7195/- ರವರೆಗೆ

40 ವರ್ಷದವರು

200/- ರವರೆಗೆ

ಫಿರ್ಯಾದಿಗಳ ವಿವರಗಳನ್ನು ಕೆಳಕಂಡಂತಿವೆ:

1. ಈ ವಿಷಯದಲ್ಲಿ, ದೇಶದಾದ್ಯಂತ ಸರ್ಕಾರದ ವಿರುದ್ಧ ಏರ್ಪಡಿಸಿರುವ ವಿವಿಧ ಸಂವಿಧಾನಾಂಗಗಳನ್ನು

1. ಈ ವಿಷಯದಲ್ಲಿ, ದೇಶದಾದ್ಯಂತ ಸರ್ಕಾರದ ವಿರುದ್ಧ ಏರ್ಪಡಿಸಿರುವ ವಿವಿಧ ಸಂವಿಧಾನಾಂಗಗಳನ್ನು

4. ಈ ವಿಷಯದಲ್ಲಿ, ದೇಶದಾದ್ಯಂತ ಸರ್ಕಾರದ ವಿರುದ್ಧ ಏರ್ಪಡಿಸಿರುವ ವಿವಿಧ ಸಂವಿಧಾನಾಂಗಗಳನ್ನು

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:

ಉದಾಹರಣೆಗೆ:







10. 2012/12/12 MRDC-IUL/2012/12

MRDC-IUL/2012/12

10. 2012/12/12

10. 2012/12/12

10. 2012/12/12	10. 2012/12/12
10. 2012/12/12	10. 2012/12/12
10. 2012/12/12	10. 2012/12/12
10. 2012/12/12	10. 2012/12/12
10. 2012/12/12	10. 2012/12/12
10. 2012/12/12	10. 2012/12/12
10. 2012/12/12	10. 2012/12/12
10. 2012/12/12	10. 2012/12/12
10. 2012/12/12	10. 2012/12/12
10. 2012/12/12	10. 2012/12/12

10. 2012/12/12

10. 2012/12/12

10. 2012/12/12

10. 2012/12/12

10. 2012/12/12



دغه په پوره توګه د دغه په پوره توګه د دغه په پوره توګه  
 دغه په پوره توګه د دغه په پوره توګه

مذکورته: MRDC-IUL/2012/14

### دغه په پوره توګه

دغه په پوره توګه د دغه په پوره توګه د دغه په پوره توګه

دغه په پوره توګه	دغه په پوره توګه
دغه په پوره توګه	دغه په پوره توګه
دغه په پوره توګه	دغه په پوره توګه
دغه په پوره توګه	دغه په پوره توګه
دغه په پوره توګه	دغه په پوره توګه
دغه په پوره توګه	دغه په پوره توګه
دغه په پوره توګه	دغه په پوره توګه
دغه په پوره توګه	دغه په پوره توګه

دغه په پوره توګه د دغه په پوره توګه د دغه په پوره توګه  
 دغه په پوره توګه د دغه په پوره توګه

دغه په پوره توګه د دغه په پوره توګه د دغه په پوره توګه  
 دغه په پوره توګه د دغه په پوره توګه

دغه په پوره توګه د دغه په پوره توګه د دغه په پوره توګه  
 دغه په پوره توګه د دغه په پوره توګه





موجودہ تمام اسکول  
 کیمپسوں پر ایچ ای اے ایف ایف اسکول  
 سہ ماہی، محکمہ تعلیم، حکومت سندھ

تعمیرات

تاریخ: 03 ستمبر 2012ء کو ایچ ای اے ایف ایف اسکول کے لیے 426-EDU/2012/04 ایچ ای اے ایف ایف اسکول کے لیے  
 تعمیراتی کاموں کی تفصیلی رپورٹوں کی منظوری کے لیے درخواستیں جمع کرائی گئیں۔

تعمیرات: 426-EDU/2012/06	تعمیرات: 18 ستمبر 2012	ایچ ای اے ایف ایف اسکول
تاریخ: 03 ستمبر 2012 (تعمیرات)	تعمیرات: 01 اگست (تعمیرات)	
موضوع: تعمیراتی کاموں کے لیے / اسکول	موضوع: اسکول کے لیے تعمیراتی کاموں کے لیے / اسکول	

تعمیرات			تعمیراتی	تعمیراتی	تعمیراتی
تعمیراتی	تعمیراتی	تعمیراتی	تعمیراتی	تعمیراتی	تعمیراتی
تعمیراتی	تعمیراتی	تعمیراتی	TSO-2	MS-1	تعمیراتی
تعمیراتی	تعمیراتی	تعمیراتی	TSO-3	MS-2	تعمیراتی
تعمیراتی	تعمیراتی	تعمیراتی	TSO-4	MS-3	تعمیراتی

		<p>4. ڄاڻو ٿو ته 4 ۽ 5 نمبر جي رڌون رڌا سڌو رڌي ٿي      ٿيڻ تي انهن ڌنن ۽ ڌنن جي ڌنن ۽ ڌنن جي ڌنن      رڌو ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن      ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن</p>			
2500/-	7875/-	<p>5. ڄاڻو ٿو ته 5 ۽ 6 نمبر جي رڌون رڌا سڌو رڌي ٿي      ٿيڻ تي انهن ڌنن ۽ ڌنن جي ڌنن ۽ ڌنن جي ڌنن      رڌو ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن      ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن</p>	TSO-5	MS-4	ڄاڻو ٿو ته
2500/-	8835/-	<p>6. ڄاڻو ٿو ته 6 ۽ 7 نمبر جي رڌون رڌا سڌو رڌي ٿي      ٿيڻ تي انهن ڌنن ۽ ڌنن جي ڌنن ۽ ڌنن جي ڌنن      رڌو ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن      ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن</p>	TSO-6	EX-1	ڄاڻو ٿو ته
2500/-	9890/-	<p>7. ڄاڻو ٿو ته 7 ۽ 8 نمبر جي رڌون رڌا سڌو رڌي ٿي      ٿيڻ تي انهن ڌنن ۽ ڌنن جي ڌنن ۽ ڌنن جي ڌنن      رڌو ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن      ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن</p>	TSO-7	EX-2	ڄاڻو ٿو ته
		<p>رڌو ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن      رڌو ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن      رڌو ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن جي ڌنن</p>	ڄاڻو ٿو ته		
<p>ڄاڻو ٿو ته</p>					
<p>ڄاڻو ٿو ته</p>					

መላካት ጥምረትን ያሳያል። ይህ ለማሳደድና ለማስወገድ ይረዳል። ለደግሞ ለመኖሪያ ስምዕን ስምጥና ለደግሞ ለመኖሪያ ስምዕን ስምጥና ይረዳል።

ጥምረትን ማሳደድ

በደግሞ ለመኖሪያ ስምዕን ስምጥና ለደግሞ ለመኖሪያ ስምዕን ስምጥና ይረዳል። <http://moe.gov.mv> ይገኛል።

በደግሞ ለመኖሪያ ስምዕን ስምጥና ለደግሞ ለመኖሪያ ስምዕን ስምጥና ይረዳል። ለደግሞ ለመኖሪያ ስምዕን ስምጥና ለደግሞ ለመኖሪያ ስምዕን ስምጥና ይረዳል።

ጥምረትን ማሳደድ፡፡ ጥምረትን ማሳደድ ለማድረግ የሚያስፈልገውን ጊዜ ለማወቅ ይረዳል።

ጥምረትን ማሳደድ ለማድረግ የሚያስፈልገውን ጊዜ ለማወቅ ይረዳል። ጥምረትን ማሳደድ ለማድረግ የሚያስፈልገውን ጊዜ ለማወቅ ይረዳል።

سَرْوَعَتُهُ: (IUL)232-AG/232/2012/1001

وَجْهٌ قَدِيمٌ قَدِيمٌ

مَدْرَسَةٌ: حَمْدٌ لِحَمْدِ اللَّهِ

مَدْرَسَةٌ:	مَدْرَسَةٌ 2
مَدْرَسَةٌ:	مَدْرَسَةٌ 2
مَدْرَسَةٌ:	مَدْرَسَةٌ 2
مَدْرَسَةٌ:	3470.00 مَدْرَسَةٌ
مَدْرَسَةٌ:	1000.00 مَدْرَسَةٌ
مَدْرَسَةٌ:	"مَدْرَسَةٌ" مَدْرَسَةٌ
مَدْرَسَةٌ:	1 مَدْرَسَةٌ

مَدْرَسَةٌ:

- مَدْرَسَةٌ: مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ
- مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ
- مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ

مَدْرَسَةٌ:

- مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ
- مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ
- مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ

مَدْرَسَةٌ:

1. مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ
2. مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ
3. مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ
4. مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ
5. مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ مَدْرَسَةٌ

6. לאסרו רבועות וצורות אחרות שיש בהם שטח של פחות מ-100 מ"ר.

7. תוכנית ממשלתית או ממשלתית אחרת המפרטת את אזורי הבנייה המותרים באזורי המגורים.

הערות:

1. סוגי הבנייה שיש בהם שטח של פחות מ-100 מ"ר.
2. חשבון הריבוע של שטח הבנייה (אם יש לה) או שטח האזור המיועד לבנייה ופירוט של סוגי הבנייה המותרים באזור זה.
3. תוכנית הממשלתית או ממשלתית אחרת המפרטת את אזורי הבנייה המותרים באזור זה.
4. שטח האזור המיועד לבנייה או שטח האזור המיועד לבנייה (אם יש לה).
5. תוכנית הממשלתית או ממשלתית אחרת המפרטת את אזורי הבנייה המותרים באזור זה, או שטח האזור המיועד לבנייה או שטח האזור המיועד לבנייה (אם יש לה).
6. סוגי הבנייה המותרים באזור זה או שטח האזור המיועד לבנייה או שטח האזור המיועד לבנייה (אם יש לה).
7. סוגי הבנייה המותרים באזור זה או שטח האזור המיועד לבנייה או שטח האזור המיועד לבנייה (אם יש לה).

הערות:

1. תוכנית הממשלתית או ממשלתית אחרת המפרטת את אזורי הבנייה המותרים באזור זה.
2. תוכנית הממשלתית או ממשלתית אחרת המפרטת את אזורי הבנייה המותרים באזור זה.
3. תוכנית הממשלתית או ממשלתית אחרת המפרטת את אזורי הבנייה המותרים באזור זה.
4. תוכנית הממשלתית או ממשלתית אחרת המפרטת את אזורי הבנייה המותרים באזור זה.
5. תוכנית הממשלתית או ממשלתית אחרת המפרטת את אזורי הבנייה המותרים באזור זה.
6. תוכנית הממשלתית או ממשלתית אחרת המפרטת את אזורי הבנייה המותרים באזור זה.
7. תוכנית הממשלתית או ממשלתית אחרת המפרטת את אזורי הבנייה המותרים באזור זה.

ސަރަޙައްދު: 60-ADM/2012/251

އިދާރާތަކުން

އަދަދު 60-ADM/2012/238 ގެ ސަރަޙައްދު ބަލާ ދަންނަވާ ކަމުގެ ސަރަޙައްދު ގުޅިގެން ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ޖަހާލުމެކެވެ.

ހުށަހަޅާ ފޮތްތަކުގެ ލިސްޓު:

1. އަދަދު:

ރާއްޖޭގެ ލިސްޓުގައި: 00-3380 ވަނަ

ވަނަ ދަންނަވާ ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު

އަދަދުތައް ދަންނަވާ:

\* އަދަދުތައް ދަންނަވާ: 1500 ވަނަ - 3500 ވަނަ ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި.

\* އަދަދުތައް ދަންނަވާ ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު ގުޅިގެން ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި.

\* ޖެނަރަލް ސެކްޝަން

\* ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު ގުޅިގެން ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި.

ހުށަހަޅާ ފޮތްތަކުގެ ލިސްޓު:

\* ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު

\* ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު

\* ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު

\* ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު

ފޮތްތަކުގެ ލިސްޓު:

\* ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު

\* ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު

\* ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު ގުޅިގެން ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު ގުޅިގެން ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި.

ހުށަހަޅާ ފޮތްތަކުގެ ލިސްޓު 2012 ވަނަ އަދަދު 24 ވަނަ ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި 12:30 ގައި ނަންބަރު ދަންނަވާ ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި.

ފޮތްތަކުގެ ލިސްޓު ގުޅިގެން ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު ގުޅިގެން ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި ފޮތްތަކުގެ ލިސްޓު ގުޅިގެން ޖެނަރަލް ސެކްޝަން އިދާރާތަކުން ފުރިހަމަކުރި.

ހުށަހަޅާ ފޮތްތަކުގެ ލިސްޓު: <http://www.stomaldives.com/downloads>





<p>1. 26 2012 14:00</p>	<p>26 2012 14:00</p>
<p>1. 2. 3. 4. 5. 6.</p>	<p>1. 2. 3. 4. 5. 6.</p>
<p>6608300</p>	<p>6608300</p>

1433 01 17 2012

سہ ماہیہ: (IUL)168-CA/1/2012/42

پانچویں نمبر کی تفصیلات

رقم	فراہم کنندہ	نوع	مقام	تاریخ
پانچویں نمبر کی تفصیلات				
01	پانچویں نمبر کی تفصیلات	10,200/-	پانچویں نمبر کی تفصیلات	پانچویں نمبر کی تفصیلات
پانچویں نمبر کی تفصیلات				

<p>         1. <b>10,950/-</b> <b>8:00</b> <b>01</b>          2. <b>15:00</b>  <b>3</b>  <b>01</b> </p>	<p> <b>10,950/-</b>  <b>8:00</b>  <b>15:00</b>  <b>3</b>  <b>01</b> </p>	<p> <b>10,950/-</b>  <b>8:00</b>  <b>15:00</b>  <b>3</b>  <b>01</b> </p>	<p> <b>10,950/-</b>  <b>8:00</b>  <b>15:00</b>  <b>3</b>  <b>01</b> </p>	<p> <b>10,950/-</b>  <b>8:00</b>  <b>15:00</b>  <b>3</b>  <b>01</b> </p>
<p> <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b> </p>				
<p> <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b> </p>				
<p> <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b> </p>				
<p> <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b> </p>				
<p> <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b>  <b>3,000/-</b> <b>2,500/-</b> <b>3</b> </p>				

02 **1433**

**18** **2012**  
**IS/2012/24**

**01**

**01**

نومبر:		دھ		
شہر: سکس پروجیکٹ				
کھیتی باڑی اور زرعی شہر کے لیے پانی کی فراہمی کے لیے پائپ لائنوں کی تعمیر اور مرمت کے کاموں کے لیے				
نوٹ	میں	میں	میں	میں
میں	میں	میں	میں	میں
میں	میں	میں	میں	میں
2500/-	5020/-	میں	میں	میں
2500/-	5610/-	میں	میں	میں
2500/-	6295/-	میں	میں	میں
2500/-	7035/-	میں	میں	میں
2500/-	7875/-	میں	میں	میں

	<p>1. ימי ראשון (התחלנו להפיק את התוכנית מחדש)      והתחלנו להפיק את התוכנית מחדש.      - התחלנו להפיק את התוכנית מחדש 4 ימים      מתחילת השבוע, והתחלנו להפיק את התוכנית מחדש 3      ימים לפני תחילת השבוע.</p>			
<p>התחלנו להפיק את התוכנית מחדש.      - התחלנו להפיק את התוכנית מחדש 4 ימים      מתחילת השבוע, והתחלנו להפיק את התוכנית מחדש 3      ימים לפני תחילת השבוע.</p>	<p>התחלנו להפיק את התוכנית מחדש.      - התחלנו להפיק את התוכנית מחדש 4 ימים      מתחילת השבוע, והתחלנו להפיק את התוכנית מחדש 3      ימים לפני תחילת השבוע.</p>			
<p>התחלנו להפיק את התוכנית מחדש.      - התחלנו להפיק את התוכנית מחדש 4 ימים      מתחילת השבוע, והתחלנו להפיק את התוכנית מחדש 3      ימים לפני תחילת השבוע.</p> <p>1. התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00 (התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00)      2. התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00 (התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00)      3. התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00 (התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00)      4. התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00 (התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00)      5. התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00 (התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00)      6. התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00 (התחלנו להפיק את התוכנית מחדש 8:00 ש      14:00)</p>				
<p>התחלנו להפיק את התוכנית מחדש.      - התחלנו להפיק את התוכנית מחדש 4 ימים      מתחילת השבוע, והתחלנו להפיק את התוכנית מחדש 3      ימים לפני תחילת השבוע.</p>				

نومبر ۲۰۱۶:

- دیکھنے کے لیے اہلکاروں کو سہولت دینے کے لیے 27 ستمبر 2016 کو 14:00 بجے اور  
انہیں اپنے اپنے کاموں کو جاری رکھنے کے لیے اور انہیں اپنے کاموں کو جاری رکھنے کے لیے  
دیکھنے کے لیے اہلکاروں کو سہولت دینے کے لیے 5 اکتوبر 2016 کو۔ انہیں اپنے کاموں کو جاری رکھنے کے لیے  
دیکھنے کے لیے اہلکاروں کو سہولت دینے کے لیے۔

انہیں دیکھنے کے لیے سہولت دینے کے لیے: 3323244/3303997 نمبر: 3340563 نمبر:

دیکھنے کے لیے سہولت دینے کے لیے سہولت دینے کے لیے اہلکاروں کو سہولت دینے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے سہولت دینے کے لیے اہلکاروں کو سہولت دینے کے لیے

نمبر ۳۲: NC-418/1/2012/32

دیکھنے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے

نمبر 1۔ دیکھنے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے 5610/-

دیکھنے کے لیے سہولت دینے کے لیے 2000/-

دیکھنے کے لیے سہولت دینے کے لیے 01

دیکھنے کے لیے سہولت دینے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے / دیکھنے کے لیے سہولت دینے کے لیے

1. دیکھنے کے لیے سہولت دینے کے لیے / دیکھنے کے لیے سہولت دینے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے 4 دیکھنے کے لیے سہولت دینے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے

2. دیکھنے کے لیے سہولت دینے کے لیے / دیکھنے کے لیے سہولت دینے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے 5 دیکھنے کے لیے سہولت دینے کے لیے

3. دیکھنے کے لیے سہولت دینے کے لیے / دیکھنے کے لیے سہولت دینے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے

4. دیکھنے کے لیے سہولت دینے کے لیے / دیکھنے کے لیے سہولت دینے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے 3 دیکھنے کے لیے سہولت دینے کے لیے

دیکھنے کے لیے سہولت دینے کے لیے

5. دیکھنے کے لیے سہولت دینے کے لیے / دیکھنے کے لیے سہولت دینے کے لیے







4. انجمن دانشجوین و کادر علمی دانشگاه آزاد اسلامی تبریز، با توجه به لزوم انجام امور اداری و مالی در راستای تحقق اهداف این دانشگاه، اقدام به تشکیل کمیته تخصصی بررسی و تعیین صلاحیت اساتید و کادر علمی کرده است. (موضوع: بررسی صلاحیت اساتید و کادر علمی دانشگاه آزاد اسلامی تبریز)

5. جریب محمدی استادیار، گروه آموزشی ادبیات و تاریخ.

6. جریب محمدی استادیار، گروه آموزشی فارسی و عربی (دانشگاه تبریز - واحد ارومیر).

7. سهیل سوسوی استادیار و جریب محمدی استادیار، گروه آموزشی فارسی و عربی، دانشگاه تبریز. با توجه به لزوم انجام امور اداری و مالی در راستای تحقق اهداف این دانشگاه، اقدام به تشکیل کمیته تخصصی بررسی و تعیین صلاحیت اساتید و کادر علمی کرده است. (موضوع: بررسی صلاحیت اساتید و کادر علمی دانشگاه آزاد اسلامی تبریز)

جریب محمدی استادیار، گروه آموزشی ادبیات و تاریخ.

\* گروه آموزشی ادبیات و تاریخ

\* دانشگاه تبریز

\* دانشگاه تبریز، گروه آموزشی فارسی و عربی

10. جریب محمدی استادیار، گروه آموزشی ادبیات و تاریخ، دانشگاه تبریز. با توجه به لزوم انجام امور اداری و مالی در راستای تحقق اهداف این دانشگاه، اقدام به تشکیل کمیته تخصصی بررسی و تعیین صلاحیت اساتید و کادر علمی کرده است.

موضوع: بررسی صلاحیت اساتید و کادر علمی دانشگاه آزاد اسلامی تبریز

در این خصوص به اطلاع دانشجویان و کادر علمی دانشگاه تبریز می‌رساند که در صورت نیاز با شماره 6840007 تماس بگیرید. آدرس: تبریز، گروه آموزشی ادبیات و تاریخ، دانشگاه تبریز. ایمیل: [gdhnadellaoffice@gamil.com](mailto:gdhnadellaoffice@gamil.com)

04 دفتر تبریز 1433

20 شهریور 1391

گروه آموزشی ادبیات و تاریخ  
دفتر آموزشی

ادبیات و تاریخ

شماره سند: MNU-HR/2012/291		بجای آقای جریب محمدی
تاریخ: 20 شهریور 1391		
01	شماره سند: ...	شماره سند: ...
شماره سند: ...		شماره سند: ...

تاریخ:	تعاریف اور شعبہ نام		تاریخ:
تاریخ:	نمبر:	پ	تاریخ:
دیکھو	2	2	2
دیکھو	تاریخ اور شعبہ نام	تاریخ اور شعبہ نام	تاریخ اور شعبہ نام
دیکھو	تاریخ اور شعبہ نام	تاریخ اور شعبہ نام	تاریخ اور شعبہ نام
دیکھو	تاریخ اور شعبہ نام	تاریخ اور شعبہ نام	تاریخ اور شعبہ نام
دیکھو	تاریخ اور شعبہ نام	تاریخ اور شعبہ نام	تاریخ اور شعبہ نام
دیکھو	تاریخ اور شعبہ نام	تاریخ اور شعبہ نام	تاریخ اور شعبہ نام

اوٲسرو

سرٲسروٲ: MNU-HR/2012/290

گوٲرٲ: 20 سٲوٲسروٲ اوٲسرو 2012

**وٲسروٲ اوٲسرو**

01	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:

وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:

وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:
وٲسروٲ اوٲسروٲ:	وٲسروٲ اوٲسروٲ:







12. פנייה לרשות המוסמכת להחליט על מתן תעודת בגרות:

- ✓ מועמד לתעודת בגרות חייב להגיש בקשה לרשות המוסמכת להחליט על מתן תעודת בגרות (הרשות המוסמכת להחליט על מתן תעודת בגרות היא רשות המוסמכת להחליט על מתן תעודת בגרות)
- ✓ הרשות המוסמכת להחליט על מתן תעודת בגרות תחליט על מתן תעודת בגרות בהתאם לתוצאות הבחינה ובהתאם לתקנות המוסמכת להחליט על מתן תעודת בגרות
- ✓ הרשות המוסמכת להחליט על מתן תעודת בגרות תחליט על מתן תעודת בגרות בהתאם לתוצאות הבחינה ובהתאם לתקנות המוסמכת להחליט על מתן תעודת בגרות
- ✓ פנייה לרשות המוסמכת להחליט על מתן תעודת בגרות תהיה בכתב, ובה תכלול את כל המידע הנדרש להחלטת הרשות המוסמכת להחליט על מתן תעודת בגרות
- ✓ הרשות המוסמכת להחליט על מתן תעודת בגרות תחליט על מתן תעודת בגרות בהתאם לתוצאות הבחינה ובהתאם לתקנות המוסמכת להחליט על מתן תעודת בגרות
- ✓ הרשות המוסמכת להחליט על מתן תעודת בגרות תחליט על מתן תעודת בגרות בהתאם לתוצאות הבחינה ובהתאם לתקנות המוסמכת להחליט על מתן תעודת בגרות
- ✓ הרשות המוסמכת להחליט על מתן תעודת בגרות תחליט על מתן תעודת בגרות בהתאם לתוצאות הבחינה ובהתאם לתקנות המוסמכת להחליט על מתן תעודת בגרות
- ✓ הרשות המוסמכת להחליט על מתן תעודת בגרות תחליט על מתן תעודת בגרות בהתאם לתוצאות הבחינה ובהתאם לתקנות המוסמכת להחליט על מתן תעודת בגרות

ועל, בהתאם לתקנות המוסמכת להחליט על מתן תעודת בגרות

01 תמונת איש

17 סעיף לחוק 2012

הרשות המוסמכת להחליט על מתן תעודת בגרות

הרשות המוסמכת להחליט על מתן תעודת בגרות

התקנות

סעיף: 03 לחוק מס' 426-EDU/2012/03 תמונת איש הרשות המוסמכת להחליט על מתן תעודת בגרות

סעיף: 18 לחוק מס' 426-EDU/2012/05	סעיף: 03 לחוק מס' 426-EDU/2012/05	פנייה לרשות המוסמכת להחליט על מתן תעודת בגרות
סעיף: 1 (א) (א)	סעיף: 03 לחוק מס' 426-EDU/2012/05	
פנייה לרשות המוסמכת להחליט על מתן תעודת בגרות	פנייה לרשות המוסמכת להחליט על מתן תעודת בגרות	





سہولت: . دہلی کی سیکورٹی کے لیے 26 ستمبر 2012 کو 15:00 بجے کے قریب  
 نیشنل ڈیمو کریسی اور ایسٹرنٹریو کے لیے ایک ایجنسی کے ذریعے ایجنسی

ایجنسی کے ذریعے: . دہلی کی سیکورٹی کے لیے 26 ستمبر 2012 کو 15:00 بجے کے قریب  
 نیشنل ڈیمو کریسی اور ایسٹرنٹریو کے لیے ایک ایجنسی کے ذریعے ایجنسی  
 ایجنسی کے ذریعے 7 ستمبر 2012 کو  
 ایجنسی کے ذریعے 6888916

ایجنسی کے ذریعے  
 ایجنسی کے ذریعے  
 ایجنسی کے ذریعے

سہولت: (IUL)222-AH/INDIV/2012/28

ایجنسی

ایجنسی کے ذریعے (IUL) 222-AH/INDIV/2012/25 ایجنسی کے ذریعے  
 (18 ستمبر 2012) ایجنسی کے ذریعے

ایجنسی کے ذریعے (IUL) 222-AH/INDIV/2012/25 ایجنسی کے ذریعے  
 (18 ستمبر 2012) ایجنسی کے ذریعے

4 فروری 1433  
 20 ستمبر 2012







سری نمبر: (IUL)1-FAO(A)/1/2012/50

بی بی سی ڈی کے ذریعے

ڈی، جی، ایف، سی، ڈی بی بی سی ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔ ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

1. ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

2. ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔

ڈی، جی، ایف، سی، ڈی کے ذریعے فراہم کیے گئے ہیں۔







<p>- ڄو ٿي وڃي ته ٽيڪس ٺاهڻ لاءِ ٿوري وقت جي اندر ٿيڻ گهرجي ۽ ٽيڪس ٺاهڻ لاءِ ٻين ماڻهن جي مدد وٺڻ کان بچڻ گهرجي. ٽيڪس ٺاهڻ لاءِ ٿوري وقت جي اندر ٿيڻ گهرجي ۽ ٽيڪس ٺاهڻ لاءِ ٻين ماڻهن جي مدد وٺڻ کان بچڻ گهرجي. ٽيڪس ٺاهڻ لاءِ ٿوري وقت جي اندر ٿيڻ گهرجي ۽ ٽيڪس ٺاهڻ لاءِ ٻين ماڻهن جي مدد وٺڻ کان بچڻ گهرجي.</p>	
<p>ڊاڪيومينٽيشن: ڊاڪيومينٽيشن 25 ستمبر 2012 ۾ ۽ 15:30 ۽ ٽيڪس ٺاهڻ لاءِ ٿوري وقت جي اندر ٿيڻ گهرجي ۽ ٽيڪس ٺاهڻ لاءِ ٻين ماڻهن جي مدد وٺڻ کان بچڻ گهرجي.</p>	
<p>ٽيڪس ٺاهڻ لاءِ ٿوري وقت جي اندر ٿيڻ گهرجي ۽ ٽيڪس ٺاهڻ لاءِ ٻين ماڻهن جي مدد وٺڻ کان بچڻ گهرجي. ٽيڪس ٺاهڻ لاءِ ٿوري وقت جي اندر ٿيڻ گهرجي ۽ ٽيڪس ٺاهڻ لاءِ ٻين ماڻهن جي مدد وٺڻ کان بچڻ گهرجي. ٽيڪس ٺاهڻ لاءِ ٿوري وقت جي اندر ٿيڻ گهرجي ۽ ٽيڪس ٺاهڻ لاءِ ٻين ماڻهن جي مدد وٺڻ کان بچڻ گهرجي.</p>	<p>ٽيڪس ٺاهڻ لاءِ ٿوري وقت جي اندر ٿيڻ گهرجي ۽ ٽيڪس ٺاهڻ لاءِ ٻين ماڻهن جي مدد وٺڻ کان بچڻ گهرجي.</p>
<p>ڊاڪيومينٽيشن 25 ستمبر 2012 ۾ ۽ 15:30 ۽ ٽيڪس ٺاهڻ لاءِ ٿوري وقت جي اندر ٿيڻ گهرجي ۽ ٽيڪس ٺاهڻ لاءِ ٻين ماڻهن جي مدد وٺڻ کان بچڻ گهرجي. ڊاڪيومينٽيشن 25 ستمبر 2012 ۾ ۽ 15:30 ۽ ٽيڪس ٺاهڻ لاءِ ٿوري وقت جي اندر ٿيڻ گهرجي ۽ ٽيڪس ٺاهڻ لاءِ ٻين ماڻهن جي مدد وٺڻ کان بچڻ گهرجي.</p>	<p>ڊاڪيومينٽيشن 25 ستمبر 2012 ۾ ۽ 15:30 ۽ ٽيڪس ٺاهڻ لاءِ ٿوري وقت جي اندر ٿيڻ گهرجي ۽ ٽيڪس ٺاهڻ لاءِ ٻين ماڻهن جي مدد وٺڻ کان بچڻ گهرجي.</p>

02 ڊاڪيومينٽيشن 1433  
 18 ستمبر 2012

ڊاڪيومينٽيشن 20 ستمبر 2012  
 (IUL)22-D/22/2012/29 سرٽيفڪيٽ  
 ڊاڪيومينٽيشن 20 ستمبر 2012  
 01  
 3













3- 2008	2008-03-31	2008-03-31	2008-03-31	2008-03-31	2008-03-31
02	02	02	02	02	02
7,200/-	7,200/-	7,200/-	7,200/-	7,200/-	7,200/-
4,000/-	4,000/-	4,000/-	4,000/-	4,000/-	4,000/-
45%	45%	45%	45%	45%	45%
2/2008	2/2008	2/2008	2/2008	2/2008	2/2008
3	3	3	3	3	3
1	1	1	1	1	1
2	2	2	2	2	2
3	3	3	3	3	3
4	4	4	4	4	4
5	5	5	5	5	5
6	6	6	6	6	6
7	7	7	7	7	7
8	8	8	8	8	8
9	9	9	9	9	9
10	10	10	10	10	10
2	2	2	2	2	2
01	01	01	01	01	01
6,700/-	6,700/-	6,700/-	6,700/-	6,700/-	6,700/-
4,000/-	4,000/-	4,000/-	4,000/-	4,000/-	4,000/-
45%	45%	45%	45%	45%	45%



2012 7 حەسە 7 سەر تەویزی 15:00 ى ئىبەتتە، ئاسەئە ئىبەتتە ۋە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە.	ئىبەتتە:
- دۆلەت ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە.	ئىبەتتە دۆلەت:
- ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە.	
ئىبەتتە دۆلەت ئىبەتتە ئىبەتتە ئىبەتتە 3001320 ئىبەتتە دۆلەت ئىبەتتە.	
02 ئىبەتتە ئىبەتتە 1433 18 ئىبەتتە ئىبەتتە 2012	

دۆلەت ئىبەتتە ئىبەتتە ئىبەتتە  
 دۆلەت ئىبەتتە ئىبەتتە ئىبەتتە

ئىبەتتە: 397/2012/73

ئىبەتتە

\* قىسقىچە ئىبەتتە

1. دۆلەت:
  - دۆلەت ئىبەتتە
  - ئىبەتتە، ئىبەتتە ئىبەتتە: ئىبەتتە ئىبەتتە
2. دۆلەت:
  - دۆلەت = 3100 م. ( ئىبەتتە ئىبەتتە ئىبەتتە )
  - ئىبەتتە: = 1000 م. ( ئىبەتتە ئىبەتتە )
  - دۆلەت ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە.
3. دۆلەت ئىبەتتە:
  - دۆلەت ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە
  - قىسقىچە ئىبەتتە: ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە
  - قىسقىچە ئىبەتتە: ( ئىبەتتە ئىبەتتە، دۆلەت ئىبەتتە )
4. دۆلەت ئىبەتتە، قىسقىچە ئىبەتتە: ( دۆلەت ئىبەتتە ئىبەتتە )
  - ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە ئىبەتتە



ආණ්ඩු සේවයේ, මුද්‍රණ අංශයේ, පාලක සේවකයා, ආණ්ඩු සේවයේ සේවයේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

01 අංකයේ 1433

17 වන අංකයේ 2012

සේවකයන්ගේ සේවයේ

සේවකයන්ගේ

සේවකයන්: NUL/2012/120

මුද්‍රණ අංශයේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

1. අංකයේ 4500/-

01 අංකයේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

3 සහ 4 අංකයේ

4500/-

500/-

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

වැඩ කරනු ලබන

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

වැඩ කරනු ලබන සේවකයන්ගේ ප්‍රවේශන පත්‍රයක් නිකුත් කිරීමේ

04 අංකයේ 1433

20 අංකයේ 2012

نېټه: 18 د جون 2012م

نومبر: (IUL)MUH-01/1/2012/1034

د لاس اندازو، محاسبو، ترميمونو

په لاس اندازو کې

د کار:

01

د لاس اندازو، محاسبو، ترميمونو

د لاس اندازو، محاسبو، ترميمونو، د لاس اندازو، محاسبو، ترميمونو

د

نومبر:

نومبر:

د کار کد	نومبر	لاس اندازو، محاسبو، ترميمونو	نومبر	د کار کد	لاس اندازو، محاسبو، ترميمونو
MS1	په لاس اندازو، محاسبو، ترميمونو کې 2	په لاس اندازو، محاسبو، ترميمونو کې 2	5610/-	په لاس اندازو، محاسبو، ترميمونو کې 2	2500/-
MS2	په لاس اندازو، محاسبو، ترميمونو کې 3	په لاس اندازو، محاسبو، ترميمونو کې 3	6290/-	په لاس اندازو، محاسبو، ترميمونو کې 3	
MS3	په لاس اندازو، محاسبو، ترميمونو کې 4	په لاس اندازو، محاسبو، ترميمونو کې 4	7035/-	په لاس اندازو، محاسبو، ترميمونو کې 4	
MS4	په لاس اندازو، محاسبو، ترميمونو کې 5	په لاس اندازو، محاسبو، ترميمونو کې 5	7875/-	په لاس اندازو، محاسبو، ترميمونو کې 5	2500/-
EX1	په لاس اندازو، محاسبو، ترميمونو کې 6	په لاس اندازو، محاسبو، ترميمونو کې 6	8835/-	په لاس اندازو، محاسبو، ترميمونو کې 6	
EX2	په لاس اندازو، محاسبو، ترميمونو کې 7	په لاس اندازو، محاسبو، ترميمونو کې 7	9890/-	په لاس اندازو، محاسبو، ترميمونو کې 7	









<p>         5. 2. 06 6          7. 3. 4. 5.       </p>	<p>         1. 2. 3.       </p>
<p>         04       </p>	<p>         1. 2. 3.       </p>
<p>         26 2012       </p>	<p>         2012       </p>

- תְּמִינָה לַאֲמֵנוּת וְהַאֲמֵנוּת (פּוֹחַ זִמְּתוֹת אֶת צִדְקַת הַיְיָ וְהַאֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ)
- מוֹדְעוֹת מַלְאֲכֵי הַשָּׁמַיִם (אֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ וְלְאֵלֵי הַיְיָ)
- מִטְרָפוֹת מִן הַשָּׁמַיִם וְהַיְיָ (אֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ וְלְאֵלֵי הַיְיָ)
- פּוֹחַ זִמְּתוֹת אֶת צִדְקַת הַיְיָ וְהַאֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ
- פּוֹחַ זִמְּתוֹת אֶת צִדְקַת הַיְיָ וְהַאֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ
- מוֹדְעוֹת מַלְאֲכֵי הַשָּׁמַיִם (אֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ וְלְאֵלֵי הַיְיָ)
- מוֹדְעוֹת מַלְאֲכֵי הַשָּׁמַיִם | מוֹדְעוֹת מַלְאֲכֵי הַשָּׁמַיִם וְהַיְיָ
- מוֹדְעוֹת מַלְאֲכֵי הַשָּׁמַיִם וְהַיְיָ (אֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ וְלְאֵלֵי הַיְיָ)
- מוֹדְעוֹת מַלְאֲכֵי הַשָּׁמַיִם וְהַיְיָ (אֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ וְלְאֵלֵי הַיְיָ)
- מוֹדְעוֹת מַלְאֲכֵי הַשָּׁמַיִם וְהַיְיָ (אֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ וְלְאֵלֵי הַיְיָ)

פּוֹחַ זִמְּתוֹת אֶת צִדְקַת הַיְיָ וְהַאֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ (אֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ וְלְאֵלֵי הַיְיָ)

דַּבְּרוּתוֹ שֶׁל הַיְיָ לְדַבְּרוֹתָיו 6860606 מִסְרָחֵם תְּמִינָה לַאֲמֵנוּת וְהַאֲמֵנוּת

02 תְּמִינָה לַאֲמֵנוּת וְהַאֲמֵנוּת 1433  
 18 מוֹדְעוֹת מַלְאֲכֵי הַשָּׁמַיִם 2012

דְּבָרֵי הַיְיָ  
 דְּבָרֵי הַיְיָ

מוֹדְעוֹת מַלְאֲכֵי הַשָּׁמַיִם 18 מוֹדְעוֹת מַלְאֲכֵי הַשָּׁמַיִם 2012  
 מִסְרָחֵם: (IUL)MUH-01/1/2012/1035

דְּבָרֵי הַיְיָ לְדַבְּרוֹתָיו

פּוֹחַ זִמְּתוֹת אֶת צִדְקַת הַיְיָ וְהַאֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ (אֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ וְלְאֵלֵי הַיְיָ)

דַּבְּרוֹתָיו: פּוֹחַ זִמְּתוֹת אֶת צִדְקַת הַיְיָ וְהַאֲמֵנוּת לְאֵלֵינוּ וְלְאֵלֵי אֲבוֹתֵינוּ













4400.00 م. 5370.00 م. 00

دسبري ڊسٽريڪٽ:

ڊسٽريڪٽي ڊسٽريڪٽ

ڊسٽريڪٽي ڊسٽريڪٽي:

ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي ڊسٽريڪٽي:

ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي ڊسٽريڪٽي:

ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي

careers@mtcc.com.mv 332 3221

02 فرم 1433

18 ڊسٽريڪٽي 2012

ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي 18 ڊسٽريڪٽي 2012

(IUL)MUH-01/1/2012/1036 ڊسٽريڪٽي

ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي:

01

ڊسٽريڪٽي ڊسٽريڪٽي:

ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي ڊسٽريڪٽي

ڊسٽريڪٽي

ڊسٽريڪٽي:

ڊسٽريڪٽي:

ڊسٽريڪٽي	ڊسٽريڪٽي	ڊسٽريڪٽي	ڊسٽريڪٽي	ڊسٽريڪٽي	ڊسٽريڪٽي
2500/-	5020/-	ڊسٽريڪٽي ڊسٽريڪٽي	ڊسٽريڪٽي ڊسٽريڪٽي	GS4	ڊسٽريڪٽي

5610/-		<p>٧٨٧٥/٧٨٧٥ - ٧٨٧٥/٧٨٧٥          ٢٧٧٥/٢٧٧٥ - ٢٧٧٥/٢٧٧٥          ٢٧٧٥/٢٧٧٥ - ٢٧٧٥/٢٧٧٥</p>	<p>٢٧٧٥/٢٧٧٥          ٢٧٧٥/٢٧٧٥</p>	MS1	
2500/-	6295/-	<p>٧٨٧٥/٧٨٧٥ - ٧٨٧٥/٧٨٧٥          ٢٧٧٥/٢٧٧٥ - ٢٧٧٥/٢٧٧٥          ٢٧٧٥/٢٧٧٥ - ٢٧٧٥/٢٧٧٥</p>	<p>٢٧٧٥/٢٧٧٥          ٢٧٧٥/٢٧٧٥</p>	MS2	٢٧٧٥/٢٧٧٥
	7035/-	<p>٧٨٧٥/٧٨٧٥ - ٧٨٧٥/٧٨٧٥          ٢٧٧٥/٢٧٧٥ - ٢٧٧٥/٢٧٧٥          ٢٧٧٥/٢٧٧٥ - ٢٧٧٥/٢٧٧٥</p>	<p>٢٧٧٥/٢٧٧٥          ٢٧٧٥/٢٧٧٥</p>	MS3	٢٧٧٥/٢٧٧٥
2500/-	7875/-	<p>٧٨٧٥/٧٨٧٥ - ٧٨٧٥/٧٨٧٥          ٢٧٧٥/٢٧٧٥ - ٢٧٧٥/٢٧٧٥          ٢٧٧٥/٢٧٧٥ - ٢٧٧٥/٢٧٧٥</p>	<p>٢٧٧٥/٢٧٧٥          ٢٧٧٥/٢٧٧٥</p>	MS4	٢٧٧٥/٢٧٧٥







۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU

۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU	<b>۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU</b>
--	--------------------------------

۱	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU
	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU
	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU
	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU

۱. ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU

۲. ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU

۳. ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU

۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU ۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU	۳. ۲۰۱۲ س. ۲۹۲ / HR-MNU
---	-------------------------



























10	18	18	4	10	10
10	16	18	4	10	10
10	16	18	4	10	10
7	16	2	2	7	7
7	10	6	3	7	7
7	12	2	3	7	7
7	15	2	2	7	7
7	16	3	3	7	7
7	16	3	3	7	7
7	16	6	3	7	7

2012-2013  
 3305406, 3305404  
 3305411, 6640453, 6580098  
 1433 26  
 2012 13

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ފަރާތްތަކުގެ ނަންބަރު  
 2012 18 28

**ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ފަރާތްތަކުގެ ނަންބަރު**

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ފަރާތްތަކުގެ ނަންބަރު  
 2012 18 28

2012 18 28 ގެޒެޓްގައި ބަޔާންކުރި ފަރާތްތަކުގެ ނަންބަރު  
 (IUL)30-K/1/2012/60

**Post-Tsunami Fisheries Agriculture Rehabilitation Programme,**

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓްގައި ބަޔާންކުރި ފަރާތްތަކުގެ ނަންބަރު  
 2012 18 28

2012 18 28 ގެޒެޓްގައި ބަޔާންކުރި ފަރާތްތަކުގެ ނަންބަރު  
 2012 18 28

2012 18 28 ގެޒެޓްގައި ބަޔާންކުރި ފަރާތްތަކުގެ ނަންބަރު  
 2012 18 28

2012 18 28 ގެޒެޓްގައި ބަޔާންކުރި ފަރާތްތަކުގެ ނަންބަރު  
 2012 18 28

2012 18 28 ގެޒެޓްގައި ބަޔާންކުރި ފަރާތްތަކުގެ ނަންބަރު  
 2012 18 28

2012 18 28 ގެޒެޓްގައި ބަޔާންކުރި ފަރާތްތަކުގެ ނަންބަރު  
 2012 18 28



# බර්ද දැනුම

දින 05 සිට 07 දක්වා  
දින, ප්‍රදර්ශනය

113-CCD/I-2012/116 : සංඛ්‍යාව

## ආච්ඡා

සියලුම ආච්ඡා සඳහා අදාළ වන දින 07 ක්වත් සංඛ්‍යාව 113-CCD/I-2012/116 දින 05 සිට 07 දක්වා සිදු වන බවට ප්‍රකාශයක් කරනු ලැබේ. ආච්ඡා සඳහා අදාළ වන දින 07 ක්වත් සංඛ්‍යාව 113-CCD/I-2012/116 දින 05 සිට 07 දක්වා සිදු වන බවට ප්‍රකාශයක් කරනු ලැබේ. ආච්ඡා සඳහා අදාළ වන දින 07 ක්වත් සංඛ්‍යාව 113-CCD/I-2012/116 දින 05 සිට 07 දක්වා සිදු වන බවට ප්‍රකාශයක් කරනු ලැබේ.

ආච්ඡාව	අංකය	විස්තරය	දිනය	සංඛ්‍යාව
සංඛ්‍යාව 113-CCD/I-2012/116	1360	අංක 02 ක්වත් සංඛ්‍යාව 113-CCD/I-2012/116 දින 05 සිට 07 දක්වා සිදු වන බවට ප්‍රකාශයක් කරනු ලැබේ.	12.08.2012	113-CCD/I-2012/116

02 ක්වත් සංඛ්‍යාව 1433  
18 සංඛ්‍යාව 2012

අදාළ සංඛ්‍යාව 113-CCD/I-2012/116  
දින, ප්‍රදර්ශනය

(A) EA-2012/222 : සංඛ්‍යාව

## ආච්ඡා

2012 සංඛ්‍යාව 22 දින 05 සිට 07 දක්වා සිදු වන බවට ප්‍රකාශයක් කරනු ලැබේ. ආච්ඡා සඳහා අදාළ වන දින 05 සිට 07 දක්වා සිදු වන බවට ප්‍රකාශයක් කරනු ලැබේ. ආච්ඡා සඳහා අදාළ වන දින 05 සිට 07 දක්වා සිදු වන බවට ප්‍රකාශයක් කරනු ලැබේ.

1 ක්වත් සංඛ්‍යාව 1433  
17 සංඛ්‍යාව 2012













ከግብርና ጋር የተባረከው ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት  
ሰነድ ለማግኘት ስርዓት ለማሳደግ

ሰነድ ቁጥር: (IUL)225-AHRI/221/2012/14

ግብርና

ግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት  
ሰነድ ለማግኘት ስርዓት ለማሳደግ

ግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት  
ሰነድ ለማግኘት ስርዓት ለማሳደግ

ሰነድ ቁጥር 01 የግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት  
ሰነድ ለማግኘት ስርዓት ለማሳደግ

01 የግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት

17 ነሐሴ 2012

ግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት  
ሰነድ ለማግኘት ስርዓት ለማሳደግ

ሰነድ ቁጥር: (IUL)441-EDSS/441/2012/13

ግብርና

ግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት  
ሰነድ ለማግኘት ስርዓት ለማሳደግ

ግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት  
ሰነድ ለማግኘት ስርዓት ለማሳደግ

01 የግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት

17 ነሐሴ 2012

ግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት  
ሰነድ ለማግኘት ስርዓት ለማሳደግ

ሰነድ ቁጥር: (IUL)438-ECAS/1/2012/17

ግብርና

ግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት  
ሰነድ ለማግኘት ስርዓት ለማሳደግ

ግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት  
ሰነድ ለማግኘት ስርዓት ለማሳደግ

2 የግብርና ስርዓት ለማሳደግ ለሚያስፈልገው ሰነድ ለማግኘት

18 ነሐሴ 2012





**MALDIVES INLAND REVENUE AUTHORITY**

Malé, Republic of Maldives

**TAX RULING**

**Business Profit Tax: Payment of the first interim payment for the tax year 2012 on installment basis**

**Reference No.:** TR-2012/B18

**Date of issue:** Sunday, 16 September 2012

*This ruling is issued pursuant to the authority granted under Section 84 of the Tax Administration Act (Law Number 3/2010) as amended by Law Number 14/2011. Unless otherwise stated, all legislative references are to the Business Profit Tax Act (Law Number 5/2011). This ruling is legally binding.*

**Introduction**

1. This ruling explains the relief granted to Persons who wish to pay the first interim payment for the tax year 2012 on installment basis.

**Ruling**

2. Persons who file the Business Profit Tax Return and make the final payment for the tax year 2011 by 30 September 2012 may apply to the MIRA seeking approval to pay the first interim payment for the tax year 2012 on installment basis. Such application shall be made in writing, on or before 30 September 2012.
3. Persons who apply and qualify for the relief granted under this ruling shall be allowed to make the first interim payment for the tax year 2012 in three equal installments, payable on or before the following dates, and such Persons shall be required to sign an agreement with the MIRA to such effect:
  - (a) First installment by 10 October 2012;
  - (b) Second installment by 12 November 2012;
  - (c) Third installment by 10 December 2012.
4. Notwithstanding the relief granted under this ruling, interest imposed under Section 23(h) of the Act shall be paid together with the payment of the third installment. Section 23 of the Act states:

“...  
(h) Tax which is not paid on or before the date it is due under this Section shall carry interest at the rate of 5% (five percent) per annum from one month after that date until the tax is paid.”
5. Where a Person violates an agreement entered into under paragraph 3 of this ruling, such agreement shall terminate automatically, and the first interim payment for the tax year 2012 payable by such Person shall become due immediately. Such person shall further be subject to other applicable fines specified in the Act.
6. Notwithstanding the deadline of 30 August 2012 for filing the Business Profit Tax Return and making the final payment for the tax year 2011 and the first interim payment for the tax year 2012 (see Tax Ruling Number TR-2012/B16 dated 25 July 2012), no penalty shall be imposed on any Person who performs such obligation by 30 September 2012. However, where such obligation is performed after 30 September 2012, the applicable fines specified in the Act shall be imposed from 31 August 2012 onwards.

**Date of Effect**

7. This ruling shall have effect from its date of issue.

*This is the unofficial translation of the original ruling issued in Dhivehi. In the event of conflict between this translation and the Dhivehi version of this ruling, the latter shall prevail. Therefore, it is advised that both the Dhivehi version of this ruling and this translation be read concurrently.*







C-0347/2006	TONKIN COMPANY PVT LTD	20
C-0715/2009	AZURE MARINE PVT LTD	21
C-0294/2007	REALTOR INVESTMENTS PVT LTD	22

26 1433  
13 2012

26 1433  
13 2012

(IUL)101-BR/1/2012/81

26 1433

26 1433 13 2012  
26 1433 13 2012

26 1433 13 2012  
26 1433 13 2012

<http://www.trade.gov.mv/?lid=253>

22 1433  
12 2012





# דבריו של הרב

מאמר שפורסם ב"דבריו של הרב" אדרת  
ד"ר, פרופ' רחל

מספר 9/2012:

## דבריו של הרב

המאמר מציג את דבריו של הרב, אשר נכתבו על ידי הרב, ופורסמו ב"דבריו של הרב". המאמר מציג את דבריו של הרב, אשר נכתבו על ידי הרב, ופורסמו ב"דבריו של הרב". המאמר מציג את דבריו של הרב, אשר נכתבו על ידי הרב, ופורסמו ב"דבריו של הרב".

המאמר מציג את דבריו של הרב, אשר נכתבו על ידי הרב, ופורסמו ב"דבריו של הרב". המאמר מציג את דבריו של הרב, אשר נכתבו על ידי הרב, ופורסמו ב"דבריו של הרב". המאמר מציג את דבריו של הרב, אשר נכתבו על ידי הרב, ופורסמו ב"דבריו של הרב".

2 פרקי אבות 1433

18 שיעורי חשבון 2012

